

# Involuntary Resettlement Due Diligence Report

---

July 2017

Project Number: 47381-005

## SRI: Mahaweli Water Security Investment Program – Tranche 2

Kaluganga to Moragahakanda Transfer Canal - KMTC (UEC-ICB-2B)

Final Report

Prepared by Ministry of Mahaweli Development and Environment with the assistance of Program Management, Design and Supervision Consultant (Joint Venture Lahmeyer International GmbH – GeoConsult ZT GmbH) for Democratic Socialist Republic of Sri Lanka and the Asian Development Bank.

This due diligence report for involuntary resettlement is a document of the borrower. The views expressed herein do not necessarily represent those of ADB's Board of Directors, Management, or staff, and may be preliminary in nature. Your attention is directed to the “terms of use” section of this website.

In preparing any country program or strategy, financing any project, or by making any designation of or reference to a particular territory or geographic area in this document, the Asian Development Bank does not intend to make any judgments as to the legal or other status of any territory or area.

## Mahaweli Water Security Investment Program

### DUE DILIGENCE REPORT 4: TRANCHE 2 – SOCIAL IMPACT AT KALUGANGA TO MORAGAHAKANDA TRANSFER CANAL - KMTC (UEC ICB-2B)

July 2017



Program Management, Design and Supervision Consultant

© Joint Venture Lahmeyer International GmbH – GeoConsult ZT GmbH, 2017. The information contained in this document is solely for the use of the Client identified on the cover sheet for the purpose for which it has been prepared. The Joint Venture undertakes neither any duty to, nor accepts any responsibility towards, any third party who may rely upon this document. All rights reserved. No section or element of this document may be removed from this document, reproduced, electronically stored or transmitted in any form without written permission of the Joint Venture.

## DUE DILIGENCE REPORT 4: TRANCHE 2 – SOCIAL IMPACT AT KALUGANGA TO MORAGAHAKANDA TRANSFER CANAL (UEC ICB- 2B)

### Prepared for:

Ministry of Mahaweli Development and Environment  
Mahaweli Water Security Investment Program  
Program Management Unit  
No. 493 1/1, T.B. Jayah Mawatha  
Colombo 10  
Sri Lanka

### Prepared by:

Program Management, Design and Supervision Consultant  
Joint Venture Lahmeyer International GmbH – GeoConsult ZT GmbH  
in Association with NIRAS (Denmark), Engineering Consultants Ltd. (Sri Lanka), and  
Infotechs IDEAS (Pvt.) (Ltd.) (Sri Lanka)  
No. 493, T.B. Jayah Mawatha  
Colombo 10  
Sri Lanka

Lahmeyer International Main Office  
Friedberger Str. 173  
61118 Bad Vilbel  
Germany

### Distribution Register:

Distribution List:	Date of Issue	Number of Copies
MMDE	August 2017	4
ADB		2

### Revision History:

Revision No.	Author	Approved by	Description of Revision
0	Y.G. Wijeratne and R. McIntyre	M. Chegwin	Original issue
1	Y.G. Wijeratne and R. McIntyre	M. Chegwin	Reviewed document

## ABBREVIATIONS

ADB	Asian Development Bank
BoQ	Bill of Quantities
CAPC	Cabinet Appointed Procurement Committee
CEA	Central Environmental Authority
DPC	Department Procurement Committee
EIA	Environmental Impact Assessment
EOI	Expression of Interest
FAM	Facility Administration Manual
GBL	Geotechnical Baseline Report
GOSL	Government of Sri Lanka
IA	Implementing Agency
ICTAD	Institute for Construction Training and Development
ID	Irrigation Department
ISEWP	Improving system efficiencies and water productivity
km	Kilometre
KMTC	Kalu Ganga-Moragahakanda Transfer Canal
m <sup>3</sup> /s	Cubic metres per second
masl	Metres above mean sea level
MASL	Mahaweli Authority of Sri Lanka
MCB	Mahaweli Consultancy Bureau
MCM	Million m <sup>3</sup>
MDP	Mahaweli Development Program
MIWRM	Ministry of Irrigation and Water Resources Management
MLBCR	Minipe Left Bank Canal Rehabilitation
MFF	Multitranchise financing facility
MFP	Ministry of Finance and Planning
MMDE	Ministry of Mahaweli Development and Environment
MPC	Ministry Procurement Committee
MPP	Master Procurement Plan
MRB	Mahaweli River Basin
NCPCP	North Central Province Canal Project
NPA	National Procurement Agency
NWPC	North Western Province Canal
PD-MWSIP	Program Director Mahaweli Water Security Investment Program
PD-UEC	Project Director –Upper Elahera Canal
PMDSC	Program Management, Design and Supervision Consultant
PPTA	Project Preparatory Technical Assistance
PSC	Program Steering Committee
RF	Resettlement Framework
RIP	Resettlement Implementation Plan
RPC	Regional Procurement Committee
SBD	Standard Bid Documents
SIWRM	Strengthening Integrated water Resources Management
ToR	Terms of Reference
UEC	Upper Elahera Canal

## Table of Contents

<b>1</b>	<b>INTRODUCTION.....</b>	<b>6</b>
1.1	BACKGROUND.....	6
1.2	BASIS FOR THIS DUE DILIGENCE REPORT .....	8
<b>2</b>	<b>PROGRAM DESCRIPTION .....</b>	<b>9</b>
2.1	MINIPE ANICUT HEIGHTENING AND LEFT BANK CANAL REHABILITATION CANAL (MLBCR).....	9
2.2	NORTH WESTERN PROVINCE CANAL (NWPC) .....	9
2.3	UPPER ELAHERA CANAL (UEC) .....	9
2.3.1	Upper Elahera Canal – UEC-ICB-2A – Tunnel 3 and 4 – Kilometre 27+509 to Kilometre 55+600 11	
2.3.2	Upper Elahera – UEC-ICB 2B (KMTC) – Kalu Ganga – Moragahakanda Transfer Canal 17+700 11	
<b>3</b>	<b>SCREENING OF LAND ACQUISITION AND RESETTLEMENT IMPACTS .....</b>	<b>14</b>
3.1	No. 1 SECTION OF ACCESS ROAD .....	14
3.2	No. 3 SECTION OF ACCESS ROAD .....	14
3.3	No. A SECTION OF ACCESS ROAD.....	14
3.4	No. B SECTION OF ACCESS ROAD .....	14
3.5	No. C SECTION OF ACCESS ROAD .....	14
3.6	No. D SECTION OF ACCESS ROAD.....	16
3.6.1	Kilometre 0 to 7.8 .....	16
3.6.2	Kilometre 7.8 to 9.5 .....	16
3.7	No. E SECTION OF ACCESS ROAD .....	16
3.8	No. F SECTION OF ACCESS ROAD .....	16
3.9	PROPOSED CONTRACTOR CAMP AT KALU GANGA END OF TUNNEL.....	16
3.10	SITE NO. DP 1 – BATCHING PLANT.....	17
3.11	SITE NO. DP2 .....	17
3.12	SITE NO. DP3 – CONTRACTOR’S TEMPORARY CAMP AND DISPOSAL SITE .....	17
<b>4</b>	<b>LEGISLATIVE FRAMEWORK.....</b>	<b>18</b>
4.1	LEGISLATIVE FRAMEWORK OF SRI LANKA.....	18
4.2	SAFEGUARDS POLICY STATEMENT OF ASIAN DEVELOPMENT BANK (SPS, 2009).....	19
4.3	DIFFERENCES BETWEEN SRI LANKA LEGISLATION AND ADB SPS (2009).....	21
4.4	PRINCIPLES.....	21
<b>5</b>	<b>GRIEVANCE REDRESS MECHANISM .....</b>	<b>23</b>
5.1	TYPES OF GRIEVANCE .....	23
5.2	LEVELS OF GRIEVANCE REDRESS IN THE PROGRAM .....	23
<b>6</b>	<b>FINDINGS AND RECOMMENDATIONS .....</b>	<b>25</b>
	<b>ANNEX A: CONDITION REPORT OF UEC-ICB-2-B ACCESS ROADS.....</b>	<b>27</b>
	<b>ANNEX B: LETTERS TO GOVERNMENT AGENCIES FOR LANDUSE PERMISSION.....</b>	<b>39</b>
	<b>ANNEX C : GRIEVANCE REDRESS MECHANISM BROCHURE.....</b>	<b>42</b>
	<b>ANNEX D : PERMISSIONS OBTAINED.....</b>	<b>47</b>
	<b>ANNEX E :COMPARISON OF THE ENTITLEMENT MATRIX MORAGAHAKANDA AND KALU GANGA PROJECT .....</b>	<b>110</b>

List of Figures

Figure 1: MWSIP Implementation Area ..... 7

Figure 2: Upper Elahera Canal Project..... 10

Figure 3: Map of UE- ICB-2B – KMTC Sub-project ..... 13

Figure 4: Layout of Project Sites ..... 15

# 1 INTRODUCTION

## 1.1 Background

1. The Mahaweli River is the largest river basin in Sri Lanka, with a catchment of 10,300 km<sup>2</sup> and an average flow volume of 5,474 MCM (more than 10% of the national annual renewable water). The headwaters originate in the highlands of the wet zone, and the river flows to the northeast. It represents a large and strategically important water resource, which is being developed to meet the country's energy, water and food needs. The Mahaweli Development Program (MDP) was initiated in the early 1960s with the objective of developing the water and land resources of Mahaweli River Basin and the dry zone of the northern provinces for irrigation and power generations.

2. The North Central Province Canal Project (NCPCP) is the final stage of the Mahaweli Development Plan, a multisector development of the water and land resources of Mahaweli River Basin and North Central Province. This is the end-point of an investment program that has spanned more than six decades and is pivotal in meeting national development goals of food security, social development, energy production and environmental protection.

3. The NCPCP has been split into 2 Phases (1 and 2) by the Ministry of Mahaweli Development and Environment (MMDE) with the aim of implementing the final stages of the MDP (refer to **Figure 1**). Phase 1 is the "Mahaweli Water Security Investment Program" (MWSIP) which is being financed through a Multi-Tranche Finance Facility (MFF) modality of 3 tranches from ADB. The Government of Sri Lanka has received from the ADB an ADF loan of USD 74 million and USD 76 million loan from ordinary capital resources, and has itself contributed USD 40 million (total USD 190 million), to support Tranche 1 of the MWSIP and an additional USD 485 million is foreseen to finance the remaining 2 tranches of Phase 1 – financed through ADB, other possible donor co-financing and the Government of Sri Lanka (total USD 675 million).

4. The Executing Agency (EA) is the MMDE on behalf of the Government of Sri Lanka (GoSL) and the Implementing Agency (IA), responsible for day-to-day management is the Program Management Unit (PMU), based in Colombo, and Project Implementation Units (PIU) for each of the three construction implementation component Projects. The Loan Agreement signed between the GoSL and the ADB stipulates that any "Involuntary Land Acquisition and Resettlement" (LAR) safeguards issues that arise during project implementation will require a Resettlement Implementation Plan (RIP)<sup>1</sup> or other appropriate document showing that all impacts are mitigated in accordance with the government's relevant legislation and policies, and the existing Program Resettlement Framework, and particularly with ADB's Safeguard Policy Statement (SPS) 2009 and within the legal framework of Sri Lanka. ADB will only finance projects and programs that fully comply with its SPS (2009).

5. This document focusses on the findings of due diligence investigations, conducted by the PMU and PIU, supported by the Program Management, Design and Supervision Consultant (PMDSC), in relation to Contract Package UEC-ICB-2B, which will connect the Kalu Ganga and Moragahakanda reservoir, including 8.0 km of tunnel, two aqueducts crossing natural watercourses and sections of open canal, with a combined length of 0.8 km.

6. This Due Diligence Study has found that there are no resettlement impacts in relation to package UEC-ICB-2B in areas of proposed access roads, tunnels and associated portal areas and contractor's workshop, camp and stockpile sites. The study also found that Department of Forests and Department of Wildlife have provided permission to use the land areas specified for the Project. Recommendations have been made to ensure safeguards remain compliant. The report provides


---

<sup>1</sup> Resettlement Implementation Plan (RIP) is the legally accepted term in Sri Lanka for a Land Acquisition and Resettlement Plan (LARP) or Resettlement Plan (RP)



recommendations for the EA and contractor so that compliance may be maintained in accordance with ADB SPS (2009) and within the Policies and Laws of Sri Lanka.

**Figure 1: MWSIP Implementation Area**



## 1.2 Basis for This Due Diligence Report

7. A draft RIP was prepared for the full UEC Project during the PPTA, but was not disclosed. It identified several Affected Persons (APs) along the alignment of the Upper Elahera Canal Project. During the ADB's Loan Review Mission of February – March 2017, in the course of discussions regarding the three proposed Tranche 2 UEC sub-projects (ICB-2A and 2B), it was agreed that separate Resettlement Plans should be submitted for UEC-ICB-2A and UEC-ICB-2B. The Resettlement Plans would also show that a minimum of 50% land required for each of ICB-2A and 2B would be available, for subsequent handing over to contractor, before Tranche 2 approval by ADB.

8. A Resettlement Plan has been prepared UEC-ICB-2A. For the KMTC site, UEC-ICB-2B, the PMU, PIU and PMDSC conducted investigations with the purpose of identifying resettlement affected areas. The sites investigated included the tunnel alignment and access to various parts of it. The purpose was to ensure that an inventory, census and other activities required for preparation of an RP could be conducted, in accordance with ADB SPS 2009 and Sri Lankan Law. The investigation confirmed that much of the required land to be used, temporarily or permanently, was government or reserve land, without encroachers, administered under the Forest Department and Wildlife Department. The widths of road accesses will be 6m, as confirmed by the Roads Development Authority (RDA) of Sri Lanka. At this width, access is still guaranteed for the project, and other canal, tunnel, portal, camp and stockpile sites are, without involuntary resettlement, except for use of Forest Department land. Therefore, no requirement for resettlement or land acquisition was identified.

9. This DDR has been prepared instead of a Resettlement Plan, to demonstrate that investigations of the UEC-ICB-2B have shown that the KMTC sites do not have involuntary resettlement impacts and, therefore, do not trigger ADB SPS 2009 or Sri Lanka laws and that over 50% of land requirement is immediately available and a Resettlement Plan is therefore not required. The UEC-ICB-2B package involves the following land requirements for construction works:

- (i) A total of 29 km of 6m width road, of which the Forest Department holds just 5.8km. Therefore, this DDR particularly focussed on the remaining 23.2 kilometres of road and only 5.8 km owned by Department of Forestry.
- (ii) Tunnel portal temporary disposal areas
- (iii) Permanent disposal areas
- (iv) Two Contractor's camp sites, Engineers offices, permanent disposal areas (15.5Ha)

10. The findings of this DDR indicate that the land area required by the KMTC Project is available for project implementation and there will be no involuntary resettlement impacts, due to:

- (i) the required width of the road; and
- (ii) use of Government Department of Forestry land for some access roads, tunnel portal sites, camps, offices and stockpile/disposal sites.

11. The UEC PIU has written letters to district Departments of Forestry officials requesting permission for use of their lands, including providing assurances that all temporary land use by the project shall be reinstated to pre-project condition (**Annex B**).

## 2 PROGRAM DESCRIPTION

12. Phase 1 Program Outputs include construction of new and improved water conveyance and storage infrastructure. There are five Project Components listed under the Program as shown below, three of which involve civil works (refer to **Figure 1**), split into several International (14) and National (5) Competitive Bidding Contracts, and two of which are consultancies:

- (i) Minipe Anicut Heightening and Left Bank Canal Rehabilitation Project (MLBCRP).
- (ii) North Western Province Canal Project (NWPCP).
- (iii) Upper Elahera Canal Project (UECP) (**Figure 2**) – this report specifically relates to due diligence studies under this UEC
- (iv) Improving System Efficiencies and Water Productivity (ISEWP).
- (v) Strengthening Integrated Water Resources Management (SIWRM).

### 2.1 Minipe Anicut Heightening and Left Bank Canal Rehabilitation Canal (MLBCR)

13. The MLBCR component of the program includes the heightening of the Minipe diversion weir (anicut) (downstream of the Rantembe Dam) by approximately 3.5 metres, construction of new intake gates to the Minipe Left Bank system, construction of emergency side spillways on both the Left and Right Bank systems, and rehabilitation of approximately 74 km of the Left Bank system to improve conveyance and reliability of service to existing irrigated lands. All civil works contracts (one international and five National) are covered by Tranche 1 (**Figure 1**).


### 2.2 North Western Province Canal (NWPC)

14. NWPC includes the construction of 91 km of new and upgraded canals (including 2.1 km of tunnel) for transfer of water from the Dambulu Oya River and the existing Nalanda and Wemedilla Reservoirs to the cascade irrigation systems and Mahakithula and Mahakirula Reservoirs with a combined storage volume of approximately 26 MCM linked to the NWPC. The Project will be constructed through 6 civil works contracts – one national and two international in Tranche 1; and three international contracts for civil works proposed for Tranche 3 inclusion (**Figure 2**).

### 2.3 Upper Elahera Canal (UEC)

15. The UEC includes KMTC and comprises the construction of approximately 101 kilometres of canal (including 36.5 km of tunnels) connecting the Kalu Ganga Reservoir via Moragahakanda Reservoir to the existing tanks of Huruluwewa, Eruwewa and Mahakanadarawa. The Kalu Ganga-Moragahakanda Transfer Canal (KMTC) under this component will include the construction of approximately 9 km of transfer canal (including 8 km of tunnels) for the transfer of water between Kalu Ganga and Moragahakanda reservoirs. The civil works will be carried out through 7 international contracts – one contract under Tranche 1; two in Tranche 2 (which will also finance cost overruns from Tranche 1); and five (including a contract for a control centre) in Tranche 3 (**Figure 1** and **Figure 2**). This DDR covers one of the two proposed Tranche 2 Sub-projects: UEC-ICB-2B.



**Figure 2: Upper Elahera Canal Project**

### 2.3.1 Upper Elahera Canal – UEC-ICB-2A – Tunnel 3 and 4 – Kilometre 27+509 to Kilometre 55+600

16. This package covers 27.7 kilometres of Tunnels (Nos. 3 and 4). It is the largest investment and most technically challenging of all three tranches of the MWSIP. The scope of works includes Tunnels 3 and 4 of lengths 26.6 km and 1.1 km, respectively (**Figure 3**):

- (i) Tunnel 3 is to be constructed using a TBM for 20.2 km and NATM (drill and blast or other mechanical methods) from the Southern portal for a length of 6.4 km.
- (ii) Tunnel 4 (1.1 km) is to be constructed by NATM, replacing original designs of deep cut and cover canal

### 2.3.2 Upper Elahera – UEC-ICB 2B (KMTC) – Kalu Ganga – Moragahakanda Transfer Canal 17+700

17. The UEC-ICB-2B package includes construction of the Kalu Ganga Transfer Canal (KMTC), from 0+000 km to 8+830 km (**Figure 3** and **Figure 4**), which is designed to transfer water from the Kalu Ganga Reservoir to Moragahakanda Reservoir as well as, in a subsequent Program phase, from the Randenigala-Kalu Ganga Transfer Canal (RKTC) (subject to approval). The works includes two main tunnels, of approximate length 8 km, two aqueducts, short lengths of open canal, and associated structures.


18. The scope of works, as described in the draft bidding documents includes:

- (i) general site installations, including supply, furnishing, transport, erection, operation and maintenance, supplementing (if required), and removal of all temporary plant, machinery, vehicles, scaffolding, all construction equipment, auxiliary equipment, materials, personnel and work instruments, all temporary and permanent installations, workshops, office buildings, laboratory, stores, housing and labour camps, canteen facilities, first aid station, fencing, temporary access roads, and all other facilities required for the Contractor's personnel or in connection with the construction of the Works and the fulfilment of the Contractor's obligations, and temporary facilities to be provided for the Employer the Engineer;
- (ii) improvements to existing roads providing access to the Site and construction of new access roads to reach the trapezoidal canal, aqueducts, inlet portals and outlet portals;
- (iii) concrete lined trapezoidal open canal (bed width 6.0 m, section height 3.1 m), length ca. 393 m;
- (iv) reinforced concrete broad crested weir (width 2.05 m, length 11.12 m), across the trapezoidal open canal;
- (v) water level measuring shaft (width 1.75 m, length 2.0 m) with measuring well and associated works;
- (vi) reinforced concrete transition structure (72 m long) from trapezoidal open canal to aqueduct 1 with associated works;

- 
- (vii) reinforced concrete twin rectangular conduit aqueducts (each conduit 4.0 m wide and 3.5 m height) at two locations, before the tunnel 01(length 69 m) and after the Tunnel 01 (length 104 m) with associated structures;
  - (viii) reinforced concrete cut and cover twin rectangular conduit (each conduit 4.0 m wide and 3.5 m high), aggregate length of 169 m at entrance of Tunnel No. 01, exit of Tunnel No. 01, entrance of Tunnel No. 02 with associated works;
  - (ix) reinforced concrete twin conduit rectangular flume structures (each conduit 4.0 m wide and 3.5 m high) aggregate length of 30 m at end of aqueduct 01 and aqueduct 02;
  - (x) inlet and outlet portals of Tunnel 01 and Tunnel 02 with fully grouted rock bolts and shot-creting with wire mesh as specified;
  - (xi) two tunnels, cross-section circular with horizontal invert (base width 5.5 m, clear height 5.5 m), lengths 1911 m and 6040 m respectively, with associated inlet and outlet transition structures;
  - (xii) lead away pipe outlet structures in trapezoidal, with PVC flap gates, including drops and associated structures at given locations;
  - (xiii) reinforced concrete rectangular open canal outlet structure (bed width 10.0 m, section height 4.5 m) length 42 m including broad crested weir and associated structures;
  - (xiv) chain linked fence at end of trapezoidal open canal, end structure at outlet portal of Tunnel 02 and as directed by Engineer;
  - (xv) guard rails at road bends along the trapezoidal open canal as directed by Engineer;
  - (xvi) design, provision and installation of general hydromechanical equipment, including trash racks, stoplog grooves, etc.



Figure 3: Map of UE- ICB-2B – KMTC Sub-project



### 3 SCREENING OF LAND ACQUISITION AND RESETTLEMENT IMPACTS

19. The report is based on the Drawing No. UEC-2B-T.GEN-004 dated 14 February 2017 and an investigation site inspection in May 2017. Accordingly, conditions of each section of the access roads are described below (refer to **Figure 4** for reference of locations documented in this section and Photographs in Annex A).

#### 3.1 No. 1 Section of Access Road

20. This is an existing asphalt and gravel road with an existing width of over seven metres and no improvement needed. Since no road improvement or widening is required, there will be no involuntary resettlement or land acquisition impacts and no need to remove vegetation.

#### 3.2 No. 3 Section of Access Road

21. The road leads to aqueduct no. 2 and is an asphalt and gravel road. A 600 metre stretch of road is 4 metres wide and it should be widened by 2 metres to allow for a 6m carriage way. The land area needed for road widening has been already acquired by the Moragahakanda-Kalu Ganga (MKG) project office. However, a number of trees should be removed for the road widening in the acquired land, which is mitigated in the Environmental Management Plan documents. Therefore, no resettlement impacts are identified. The UEC-PIU has confirmed the status of acquisition of land in this area from the MKG project office and confirmed that all land was acquired under the MKG Project. The consent of MASL has also been obtained for road widening on the basis of the MKG Project acquiring the land, and hence belonging to MASL. Annex D contains the details of required evidences.

#### 3.3 No. A Section of Access Road

22. This is an asphalt and gravel road, with a width of over 6 metres. Width of carriageway is 5 metres and there are no resettlement impacts or trees to be removed.

#### 3.4 No. B Section of Access Road


23. This is an existing Pallegama-Ratthota main road. Width is over 6 metres. Therefore, there are no involuntary resettlement impacts. Also, no trees need to be removed.

#### 3.5 No. C Section of Access Road

24. This is also part of existing Pallegama-Ratthota main road. Width is over 6 metres. Therefore, there are no involuntary resettlement impacts. Also, no trees need to be removed.



### Figure 4: Layout of Project Sites



### 3.6 No. D Section of Access Road

25. Section D of the access road is 9.5 km in length. The following sections describe this Section D road in two parts, consistent with road features.

#### 3.6.1 Kilometre 0 to 7.8

26. This is an existing road from Ilukkumbura to Puwakpitiya, which belongs to provincial Roads Development Authority of central Provincial Council. Width of the road is 6 metres, although some culverts may require improvement. The width of asphalt layer is 3.5 metres.

27. The section that requires rehabilitation is 7.8 km long. Road reservation is available. Therefore, there is no need to acquire land and there are no involuntary resettlement impacts. There may be a few trees to be removed in the reservation land. It is understood that the PIU UEC, has already consulted with the PRD and permission for construction is to be granted, on condition that several drainage structures and culverts are rehabilitated as part of the civil works.

#### 3.6.2 Kilometre 7.8 to 9.5

28. This section of the road belongs to Laggala –Pallegama Pradeshiya Saba, where there is 3 metres width of concrete road. This section should be widened into land that is road reservation and is available for the widening purposes. No involuntary resettlement impacts or tree removal for road widening were identified. The PIU UEC will need to discuss this with Pradeshiya Saba<sup>2</sup> for road widening.

### 3.7 No. E Section of Access Road

29. This is an existing road belonging to the Forest Department and the width is sufficient. Nevertheless rehabilitation is requiring for culverts. No resettlement impacts or removal of trees were identified. It is required that the PIU gains consent of Forest Department for rehabilitation of culverts, which should be coordinated by PD-PIU.

### 3.8 No. F Section of Access Road

30. A 2 km section of road is to be constructed through land that belongs to Forest Department. Several trees are to be removed for the construction of the road. No resettlement impacts were identified. It is necessary to take a consent letter from Director General of the Forest Department for this purpose. PD-PIU will need to coordinate this with Forest Department.

### 3.9 Proposed Contractor Camp at Kalu Ganga end of Tunnel

31. The land close to the tunnel portal belongs to the Forest Department. This is mostly rocky and hilly land, with several trees to be removed, where it is proposed that the camp site is to be located. Consent of Forest Department has been obtained to release the land for this purpose – see Annex D.

---

<sup>2</sup> Pradeshiya Saba is a devolved tier of the Provincial Council  
Program Management, Design and Supervision Consultant

### 3.10 Site No. DP 1 – Batching Plant

32. It was identified that a batching plant, of Kalu Ganga proposed dam construction work, has been installed previously on this site. Therefore, it was not necessary to find an alternative site for this purpose. Although some part of this 48 hectares land was private land, this land had been acquired by the Moragahakanda-Kaluganga Project (MKP). This land is located close to Tunnel No. 1. For evidence of the land acquisition by the MKP, see Annex D.

### 3.11 Site No. DP2

33. This site is located on land belonging to the Forest Department. Several trees need to be removed for the clearing of the site. The consent of the Forest Department will be required to use the land for the Project. No involuntary resettlement impacts were otherwise identified. PD-PIU should coordinate with Forest Department to obtain permission for land use.

### 3.12 Site No. DP3 – Contractor's Temporary Camp and Disposal Site

34. The site has been already acquired by the MKP. There were dwellers in this site before acquisition and the land has been acquired according to the Land Acquisition Act of Sri Lanka. The dwellers have been compensated and relocated in another area by the MKP. Nonetheless, it is necessary that the project director of the UEC to obtain the consent from the MKP to use this land for the contractor's camp.

35. **Comparison of Entitlement Matrix Mahaweli Water Security Investment program and (MWSIP) and Moragahakanda Kalu Ganga Project (MKGP):** The comparison between entitlement matrix of MWSIP and MKGP has been given under Annex E. It is observed that almost similar entitlements have been proposed under two matrixes; but under MKGP, alternative agricultural land and homestead have proposed for the APs and it has been already implemented by the project authority. The both matrixes have proposed to implement recommendations made under 2009 regulation of LAA.

36. Based on the results of the investigations of the UEC ICB-2B above, there is no involuntary resettlement impact. Therefore, 75% of land is readily available for contractor. However, some areas require a government agency permission to use some land owned and maintained by the following government agencies:

- Mahaweli Authority of Sri Lanka
- Forest Department
- Provincial Road Development
- Pradesiya Sabha

The Provincial Road Development Authority and Pradesiya Sabha have given their approval to widen the access road. The Forest Department is in the process of giving approval for cutting trees in selected DPs. The UEC PIU is coordinating with the Forest Department and Timber Cooperation to remove trees. The EIA is approved for the UEC, hence the cutting of trees is in progress.

## 4 LEGISLATIVE FRAMEWORK

37. Involuntary land acquisition, compensation, relocation and income and livelihood restoration for the MWSIP are guided by the Land Acquisition Act (LAA), 1950 and its amendments, National Involuntary Resettlement Policy (NIRP), 2001, National Policy for the Payment of Compensation, 2008, the Land Acquisition Regulations of 2009 (LA Regulations 2009), National Environmental Act of 1980 and amendments and ADB's Safeguards Policy Statement 2009 (SPS, 2009).

38. This section provides a summary of key parts of the Sri Lankan legal framework and ADB's Safeguards Policy Statement (2009), which are relevant to the impacts described above in kilometre 30+140 to kilometre 72+960, in the case of Involuntary Resettlement. Additional aspects of the legislative framework may be viewed in the Resettlement Framework and Resettlement Implementation Plan (March 2015), prepared by the Ministry of Mahaweli Development and Environment.

### 4.1 Legislative Framework of Sri Lanka

39. The LAA provides detailed procedures for land acquisition, consultations, compensation calculations and other assistance packages for resettlement, when acquiring land for "public purposes." It guarantees that no person is deprived of lands except under provisions of the Act, providing compensations for acquisition and disturbances caused by the Project. The normal procedure for land acquisition through the LAA is by application to the Ministry of Land and Land Development (MLLD) and once acquired, land is vested in the government agency that made application.

40. The LAA is indifferent to the socioeconomic status of the land loser and any adverse livelihood and income compensation. The LAA bases valuation on market rate, while ADB prescribes replacement value.

41. The government adopted the NIRP in 2001 to ensure that (i) PAPs are fairly and adequately compensated, relocated, and rehabilitated; (ii) delays in project implementation and cost overruns are reduced; and (iii) better community relations are restored among PAPs and lost communities.

42. The NIRP is based on LAA and its amendments, National Environmental Act of 1980 and amendments, and several other applicable laws such as the Urban Development Authority Act and Coastal Conservation Act, Regulations of the Acts and also legal opinions of courts on land acquisition, compensation, consultation and income restoration.

43. Some of the key principles relevant to this due diligence study include:

- (i) IR should be avoided to the extent possible by reviewing alternatives to the Project as well as alternatives within the Project.
- (ii) Where IR is unavoidable, PAPs should be assisted to re-establish themselves and improve their quality of life.
- (iii) Gender equality should be ensured and adhered to throughout.
- (iv) Compensation for loss of land, structures, other assets and income and livelihood losses should be based on full replacement cost and should be paid promptly. This should include transition costs.

- (v) Resettlement should be planned and implemented with full participation of the provincial and local authorities.
- (vi) Participatory measures should be designed and implemented to assist those economically and socially affected to be integrated into their host communities.
- (vii) Common property resources and community and public services should be provided to those who have to be resettled.
- (viii) PAPs who do not have title deeds to land should receive fair and just treatment.
- (ix) Vulnerable groups should be identified and given appropriate assistance to improve their living standards.
- (x) Project executing agencies should bear the full cost of compensation and resettlement.

## **4.2 Safeguards Policy Statement of Asian Development Bank (SPS, 2009)**

44. The ADB Policy on Involuntary Resettlement (SPS, 2009) is based on the following principles:

- (i) Screen the project early on to identify past, present and future involuntary resettlement impacts and risks. Determine the scope of resettlement planning through survey and/or census of affected persons, including gender analysis, specifically related to resettlement impacts and risks.
- (ii) Carry out meaningful consultations with Displaced Persons (DPs), host communities, and concerned non-government organizations. Inform all DPs of their entitlements and resettlement options. Inform all DPs of their entitlements and resettlement options. Ensure their participation in planning, implementation, and monitoring and evaluation of resettlement programs.
- (iii) Pay attention to the needs of vulnerable groups, especially those below the poverty line, the landless, the elderly, women and children, and indigenous peoples and those without legal title to land, and ensure their participation in consultations.
- (iv) Establish a grievance redress mechanism to receive and facilitate resolution of the affected persons' concerns.
- (v) Support the social and cultural institutions of DPs and their host population.
- (vi) Where involuntary resettlement impacts and risks are highly complex and sensitive, compensation and resettlement decisions should be preceded by a social preparation phase.
- (vii) Improve, or at least restore, the livelihoods of all DPs through (i) land-based resettlement strategies when affected livelihoods are land based where possible or cash compensation at replacement value for land when the loss of land does not undermine livelihoods; (ii) prompt replacement of assets with access to assets of equal or higher value; (iii) prompt compensation at full replacement cost for assets that cannot be restored; and (iv) additional revenues and services through benefit sharing schemes where possible.



- 
- (viii) Provide physically and economically displaced persons with needed assistance, including the following: (i) if there is relocation, secured tenure to relocation land, better housing at resettlement sites with comparable access to employment and production opportunities, integration of resettled persons economically and socially into their host communities, and extension of project benefits to host communities; (ii) transitional support assistance, such as land development, credit facilities, training, or employment opportunities; and (iii) civic infrastructure and community services, as required.
  - (ix) Improve the standards of living of the affected poor and other vulnerable groups, including women, to at least national minimum standards. In rural areas, provide them with legal and affordable access to land and resources, and in urban areas provide them with appropriate income sources and legal and affordable access to adequate housing.
  - (x) Develop procedures in a transparent, consistent, and equitable manner if land acquisition is through negotiated settlement to ensure that those people who enter into negotiated settlements will maintain the same or better income and livelihood status. This includes cases of voluntary donation.
  - (xi) Ensure that DPs without titles to land or any recognizable rights to land are eligible for resettlement assistance and compensation for loss of non-land assets.
  - (xii) Prepare a resettlement plan elaborating on affected persons' entitlements, the income and livelihood restoration strategy, institutional arrangements, monitoring and reporting framework, budget, and time-bound implementation schedule.
  - (xiii) Disclose a draft resettlement plan, including documentation of consultation process in a timely manner, before appraisal, in an accessible place and in a form and language in which the affected persons and other stakeholders will all understand. Disclose the Final resettlement plan and its updates to DPs and other stakeholders.
  - (xiv) Conceive and execute involuntary resettlement as part of a development project or program. Include the full costs of resettlement in the presentation of project's costs and benefits. For a project with significant involuntary resettlement impacts, consider implementing the involuntary resettlement component as a stand-alone operation.
  - (xv) Pay compensation and provide other resettlement entitlements before physical or economic displacement. Implement the resettlement plan under close supervision throughout project implementation.
  - (xvi) Monitor and assess resettlement outcomes, their impacts on the standards of living of affected persons, and whether the objectives of the resettlement plan have been achieved by taking into account the baseline conditions and the results of resettlement monitoring.
  - (xvii) Disclose monitoring reports.

### 4.3 Differences between Sri Lanka Legislation and ADB SPS (2009)

45. The key gaps between the LAA and IR policy principles of SPS are (i) the entitlements of non-titled PAPs; (ii) compensation at replacement cost; (iii) income restoration and improvement; (iv) consulting PAPs and their host communities on relocation options; (v) special assistance to vulnerable PAPs; (vi) monitoring and assessment of resettlement outcome and impacts; and (vii) the formulation of RIP to address these issues.

46. The issue of non-titled PAPs entitlements is addressed in LAA and elaborated in NIRP and LA regulations 2009. Under the LAA any person having a right title or interested in or over the Land which is to be acquired or over which a servitude is to be acquired (section 10(1)) is entitled to compensation. A person who has interest in land apart from the owner and co-owner's area mortgage, a lessee, or occupier absolutely for himself or in trust for another person or for any charitable, religious or other purpose or a person having servitude over the land (section 65 as amended in 1964). The Court of Appeal in 2001 added tenants to the list. The court also held that the occupier could not in any event be evicted without being compensated in respect for his improvement (if in fact he is the owner of the improvements and owner of the property). This matches ADB's involuntary resettlement safeguards principle that those who do not hold title to land are eligible to resettlement assistances and compensation for loss of non-land assets.

### 4.4 Principles

47. The ADB can only finance projects that comply with its Safeguards Policy Statement (2009). If gaps exist between ADB's safeguards requirements and countries' laws, specific gap-filling measures need to be made to ensure policy and safeguards requirements are achieved. On the basis of differences between the legal framework of Sri Lanka and ADB SPS (2009), the following principles relevant to the Due Diligence Study are as follows:

- (i) Screen each project of the investment program to determine whether it triggers the involuntary resettlement principles (below) and determine the scope of resettlement planning required.
- (ii) Take every effort to avoid physical displacement and/or any other adverse impacts on livelihood and income sources and community resources and infrastructure. If physical displacement and economic displacement are unavoidable, the actions (below) will be taken to ensure that they improve or at least restore their income and livelihoods and rebuild their socio-cultural systems.
- (iii) Consult and inform all PAPs on land acquisition, compensation, and rehabilitation, and their entitlement and grievance redress mechanism.
- (iv) Provide well-planned and budgeted income restoration and improvement programs for the benefits of PAPs, especially for the poor and vulnerable groups.
- (v) All common property resources lost due to the project will be replaced or compensated by the project.
- (vi) If land acquisition is through negotiated acquisition, the project will ensure that PAPs who enter into negotiated acquisition will maintain the same or better income and livelihood status.
- (vii) PAPs without title to land are eligible for resettlement assistance.
- (viii) Disclose resettlement information and RIPs including consultation documentation to PAPs in a language accessible to the PAPs and other stakeholders.
- (ix) The full cost of resettlement will be included in Project costs.

- (x) Pay compensation and provide other entitlement to each eligible displaced person before displacement and construction commences.
- (xi) Monitor and assess the progress of RIP implementation and prepare monitoring reports to share with ADB, PAPs and other stakeholders.



## 5 GRIEVANCE REDRESS MECHANISM

48. In order to receive and facilitate the resolution of possibly affected peoples' concerns, complaints, and grievances concerning the project's performance, a Grievance Redress Mechanism (GRM) has already been established for the project, and is being enhanced at local and PIUs level, at the Project sites. The GRM addresses potentially affected people's concerns and complaints proactively and promptly, using an understandable, communicated and transparent process that is gender responsive, culturally appropriate and readily accessible to all community members at no costs and without retribution. The mechanism will not impede access to the Country's judicial or administrative remedies.

### 5.1 Types of Grievance

49. Legal issues:

- (i) Application of LAA and its limitations to arrive at replacement cost of acquired property.
- (ii) Difficulties in obtaining abstracts of deeds from Land Registry.
- (iii) Rules and regulations determining the ownership of land and amount of compensation.

50. Practical issues:

- (i) Lack of knowledge on the acquisition process and how to present claims.
- (ii) Delays in payment of compensation.
- (iii) Delays in payments of resettlement assistance and provision of benefits.
- (iv) Most contracts on leased land are verbal. Difficulty in transforming into written contracts.
- (v) Inability to find new land for building new houses.
- (vi) Inability to construct new houses in a short period of time.
- (vii) During the construction period: temporary disruptions.
- (viii) Cracks in structures.
- (ix) Noise pollution.
- (x) Environmental Pollution.
- (xi) Dust problems.
- (xii) Other environmental issues.

### 5.2 Levels of Grievance Redress in the Program

51. This section outlines the 4 levels of grievance redress on the Project plus the additional systems through the Land Acquisition Act and the courts. Many grievances arise because of inadequate understanding of Project policies and procedures, but can be promptly resolved by proper explanation of the situation to the complainant. The four levels of the Project Grievance Redress Mechanism are as follows (also refer to Annex C awareness materials):

- (i) **Grievance Redress Committee – Grama Niladari Level** - The complainant may submit a Grievance<sup>3</sup> either in writing or orally to the PIUs Project Resettlement Officer or the PIUs Project Environmental officer or the Gramma Niladari (GN). The Gramma Niladari is the closest community administrative representative to the affected household, and is under the Divisional administration. It is expected that most complaints will be resolved at this level. A resolution will be determined within 1-week. However, if the complaint cannot be resolved through the Grama Niladari GRC, then the grievance is passed to the GRC – PIU level.
- (ii) **Grievance Redress Committee –Project Implementation Unit (PIU) Level** – A resolution will be determined within one week. If a resolution cannot be determined, then the complaint will be passed to the GRC - Divisional Secretary level by the Project Director.
- (iii) **Grievance Redress Committee – Divisional Secretary Level** – At this level the grievance is considered by representatives of Project related Government agencies such as Land Registration office, Inland Revenue office, Forest Department, Wildlife Department, Samurdhi Officer, surveyor and PIU staff. A resolution is expected to be determined within one week. In case the Divisional Secretary cannot resolve the complaint, the Project Director will then bring the complaint to the Executive Agency GRC.
- (iv) **Grievance Redress Committee – Executive Agency (PMU) at Ministry Level** - In case the complaint cannot be resolved, a resolution could take up to four weeks (inclusive of GRC levels 1-iv). This is the final level of the GRM system. However, there are still the law courts, although this is time consuming, costly and often not used.

52. ADB's SPS (2009) requires that the Project level system should not impede access to the country's judicial or administrative systems and thus the complainant has the right to access the legal court system at any time of the resolution process. Therefore, the four levels mentioned above are authorized under the Project to consider grievances in relation to land acquisition cases, compensation payments, resettlement issues, ownership disputes, delays of payment of compensation, rehabilitation assistance programs and environmental concerns related to the Project.

53. The GRM does not cover matters pending in the courts or any disputes concerning compensation rates. However, compensation rate disputes do fall under the LAA. Under the LAA, an appeal must be constituted to deal with appeals against compensation offers. This process will minimize the grievances. However, a person who does not agree with the decision of the Board of Appeal may still take the case before the Supreme Court claiming a higher amount of compensation. This option is costly and time consuming and is rarely used.

---

<sup>3</sup> A Grievance or complaint may be Project related, environmental or Social

## 6 FINDINGS AND RECOMMENDATIONS

54. The activities of pre-construction and construction shall be conducted in accordance with the requirements set forth in this Due Diligence Study and Report and in addition to the EIA, the Specific Sub-project EMP and other subsequent documented requirements. This Due Diligence Report covering the Proposed Tranche 2 Social Impacts for the Upper Elahera Canal – UEC ICB-2B – KMTC, has established the following:

- (i). The Due Diligence Investigation indicates that there will be no involuntary resettlement impacts. However, some areas require a Government Agency to Government Agency permission to use some lands specifically operated and maintained by the following Government agencies, and this has now been obtained (Annex D).
  - Mahaweli Authority of Sri Lanka (MASL)
  - Forestry Department (FD); approval for cutting of trees in process
  - Provincial Roads Department (PRD)
  - Pradeshiya Saba
- (ii). It was initially envisaged that eight farmers would lease their land (approximately 7 acres) to the KMTC Project, through the Divisional Secretary, for construction of contractor's camp by the PMU/UEC-PIU. However, because of land ownership issues on this land it has been decided by the EA to obtain land near tunnel portal, which has already been acquired by Moragahakanda Project. The relevant documentation for the newly selected land and consultation minutes with the agencies and farmers are included in Annex D.
- (iii). The contractor will have a specified maximum right of way corridor of 6 metres in which to prepare the road accesses, the area of which shall be specified by the Engineer and Employer. These shall follow existing alignments only.
- (iv). In the case that additional land and/or assets acquisition is required – this will be only under exceptional circumstances and with good reason – a Resettlement Implementation Plan (RIP) shall be prepared in accordance with ADB SPS 2009 and Sri Lankan Laws.
- (v). The Contractor may acquire land and assets for its construction operations, as in accordance with the contract specifications and in accordance with GoSL laws and not contravening ADB SPS 2009.
- (vi). By the time of reporting, there have been no recorded grievances in relation to the KMTC Project development, inclusive of roads rehabilitation and widening.
- (vii). Disclosure of this DDR 4 shall be arranged, prior to Contract award, as followed by the UEC - PIU and MWSIP PMU, with the support of the PMDSC:
  - (a) A copy of this report being made available to the public at the District, UEC - PIU and the PMU offices.

- (b) Awareness meetings shall be conducted with all stakeholders and communities around the KMTC sites, to ensure understanding of the recommendations and conditions of this DDR, to ensure environmental and social/resettlement safeguards are followed.
- (c) All disclosure modes recommended, shall also be accompanied by Grievance Redress Mechanism brochures, ensuring people have access to contacts and can know their rights for lodging complaints and grievances (Annex C).

55. This Due Diligence Study Report shall be provided to the contractor, attached to the Bidding documents.

56. A Monitoring Plan will be prepared by the UEC PIU, with the support of the PMDSC, when contract is awarded. Results of monitoring the implementation arrangements mentioned in this DDR shall be presented as part of the regular Tranche 2 Resettlement Monitoring and Evaluation Reports by the PMDSC to the PMU and ADB.

## **ANNEX A: CONDITION REPORT OF UEC-ICB-2-B ACCESS ROADS**

## CONDITION REPORT OF UEC-ICB-2-B ACCESS ROADS

The report is based on the Drawing No. UE-12B-T.GEN-004 dated on 14 February 2017. Accordingly, conditions of each section of the access roads are described below.

### 1. No.1 section of the access road;

This is an existing B312 road with tar and gravel platform where width is over 7 metres and no improvement needed. No resettlement impacts identified and no need to remove vegetation (photographs no. 1 and 2)

**Photo 1: Part of Access Road –B312**



### 2. No.3 section of the access road;

The road is running up to aqueduct no. 2 which is an existing Tar and Gravel road. The width of 600 metres of the section is 4 metres and it should be widened by 3 metres. No need to acquire land for road widening since land along the road has been already acquired by the Moragahakanda-Kalu Ganga project office. But number of trees should be removed for the road widening in the acquired lands. No resettlement impacts identified (photographs no.8 & 9). Details of acquisition Moragahakanda-Kalu Ganga project office and the consent of MASL is required for road widening are included in Annex D. PD-PIU should take action in this respect.

**Photo 2: Gravel Section of no. 3 Access Road**



**3. No. A section of the access road;**

This is an existing road with Gravel, Tar and Carpet platform with width of over 7 metres. Width of carpet is 5 metres and no resettlement impacts or no Trees to be removed ( Photographs no. 3).



**Photo 3: Overview of “carpet” section of the Road**



**4. No. B section of access road;**

This is an existing Pallegama-Ratthota main road. Width is over 7 metres and no resettlement impacts or no trees to be removed (photographs no. 4 and 5).

**5. No. C section of access road;**

This is also part of existing Pallegama-Ratthota main road and width is over 7 metres. No resettlement impacts are identified or no trees to be removed (Photographs no. 5 and 6).




**Photo 4: Section (with carpet) of Pallegama Rattota Road**



**Photo 5: Section of Pallegama – Rattota Road**





**Photo 6: Section of Pallegama – Rattota Road****6. No. D section of access road – KM 0-7.8;**

This is an existing road from Ilukkumbura to Puwakpitiya which is belonging to provincial road development authority of central provincial council. Width of the road is 6 metres and it should be widen and improved the culverts where necessary. The width of Tar layer is 3.5 metres. The rehabilitation required section is 7.8 KM. of the road (Photographs no. 7, 8, 9 & 10). Road can be widen by taking road reservation and no need to acquire land. No resettlement impacts. There may be few trees to be removed in the reservation land. It is required to take consent from PRD in this respect and PD-PIU should act on this matter.

**Photo 7: Overview of the Section of Illukkumbura- Puwakpitiya Road****7. No. D section of access road – KM.7.8 to 9.5;**

This section of the road is belonging to PRD of Central Provincial Council where 3 metres width has concrete laid road. This section should be widened and road reservation is available for the widening. It was not identified resettlement impacts or trees to be removed for road widening. It is require consent of Pradeshiya Saba for road widening and PD-PIU hold a responsibility in this respect.



**Photo 8: Overview of part of D Section of Access Road**



**8. No. E section of access road – Km. 9.5 to 12;**

This is an existing road belong to forest department where width is sufficient. But rehabilitation is requiring for culverts. No resettlement impacts or no trees to be removed identified. It is require consent of forest department for rehabilitation of culverts which should be coordinated by PD-PIU.

**Photo 9: E Section of Access Road going Through Forest Reserve**



**9. No. F section of access road – KM. 2**

Two km. section to be constructed through land belongs to forest department. It was identified quite a number of trees to be removed for the construction of the road. No resettlement impact identified. It is necessary to take a consent letter from director general of forest department for this purpose. PD-PIU need to be coordinated with forest department in this respect.



**Photo 10: Access Road going through Land belongs to Forest Department**



**10. Proposed contractor's camp at Kalu Ganga end of tunnel;**

The land close to tunnel portal is belong to forest department which is rocky and hilly land where construction of camp site is costly and lots of trees to be removed. Consent of forest department to get release the land for this purpose has been obtained (see Annex D).

**Photo 11: Paddy Land Proposed for Contractor's Camp at Leloya**





**Photo 12: Overview of Paddy Land Proposed for Contractor's Camp****11. DP1**

It was identified that batching plat has been installed in this site. Therefore it is necessary to find alternative site for this purpose. PD-PIU should coordinate with project director Moragahakana-Kalu Ganga project to identify suitable land for the site.

**12. DP2**



This site is located at the land belong to forest department. It was noticed that quite a number of trees to be removed for the clearing of the site. It is require taking the consent of forest department to get release the land. No resettlement Impacts identified. PD-PIU should coordinate with forest department for taking consent and land releases.

**13. DP3- Contractor's Temporary Camp and Disposal site**

The land of this site has already acquired by Moragahakanda –Kalu Ganga project. No resettlement impact or vegetation in the site. It is necessary to take the consent of MASL to use this land for contractor's camp.



## **ANNEX B: LETTERS TO GOVERNMENT AGENCIES FOR LANDUSE PERMISSION**

 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය Mahaweli Authority of Sri Lanka	ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය மேல்எலாஹேரகால்வாய்திட்டம் <b>Upper Elahera Canal Project</b>	 මහවැලි ජල සුරක්ෂිතතා ආයතනය වැඩසටහන Mahaweli Water Security Investment Programme
<small>Project Office: Mahaweli Authority of Sri Lanka, Madhura. TEL: 031 249 4000. Reception: 031 249 4001. Fax: 031 249 4002. E-mail: mahaweli@mahaweli.gov.lk</small>		

මගේ අංකය My No } PD/UEC/ENV/06-A/304	ඔබේ අංකය Your No } MW/SIP - PMDSC	දිනය Date } 05.04.2017
---	--------------------------------------	---------------------------

493 / G. Kalugaha Moragahakanda, Colombo 10 Registered Incoming By: <b>MSK</b>	
Scheme: <b>Team tender</b>	Date: <b>06 APR 2017</b>
Action By: <b>ATK, DD, SS, JCN, RM</b>	
Authority & Location: <b>ATK, DD, SS, JCN, RM</b>	
Copy to File:	

**Upper Elahera Canal Project (UECP)**  
**Approval for the Components of Kaluganga –Moragahakanda Tunnel (KMTC) Near Kaluganga Reservoir**

UECP is implementing under Mahaweli Water Security Investment Programme of the Ministry of Mahaweli Development and Environment. Project consists of a link tunnel (9 Km) from kaluganga Reservoir to Moragahakanda Reservoir. This link tunnel consists of tunnel No. 1, 2 aqueducts and tunnel No. 2.

Inlet of Tunnel No.1, outlet of Tunnel No. 1 and inlet of Tunnel No. 2 fall within Leloya, near the Kaluganga Reservoir area. Following components related to construction activities of above two tunnels expect to establish the said area. (Please see the attached map.)



- Tunnel portal of Tunnel – No.1 and temporary disposal area – 2.0 ha. (Near 1+000 Km of KMTC) and 200 m access road
- Proposed permanent disposal site – 3 ha. (present Kaluganga crushing plant area)
- Tunnel Portal of Tunnel – No.2 and temporary disposal Sites – 2.0 ha. and improvement of existing access road from Leloya – Riverston road (1.5 km, widening up to 6m).
- Contractor's camp site, Engineer's office, disposal area - 7.5 ha. A part of this disposal site is permanent.

All these areas will be reinstated to their existing conditions on completion of the tunnelling except of any agreed permanent rock spoil tips. These reinstated activities will be carried out under guidance and supervision of the officials of FD.

Please note that the initial field visit for selection for suitable lands was conducted on 2<sup>nd</sup> December 2016 and a representative from regional FD office, Laggala - Pallogama participated for selecting lands. These components are covered in the EIA report of Upper Elahera Project which approved by Central Environment Authority.

Project Director: 031 249 4012	General Office: 025 249 4041	New Fax: 025 249 4006
--------------------------------	------------------------------	-----------------------

	ඉහළ ඇළහර ඇළ ව්‍යාපෘතිය மேல்நீர்வெற்றகால்வாய்ப்பிட்டம் Upper Elahera Canal Project	
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මேல்நீர்வெற்றகால்வாய் அధிகாரය Mahaweli Authority of Sri Lanka		මහවැලි ජල සුරක්ෂිතතා අයදුම්පත වැඩසටහන மாவேலித் தர்ப்புறத்தின் திட்டம் முதலீடு இத்திட்டம் Mahaweli Water Security Investment Programme

---

Project Office Mahaweli Authority of Sri Lanka, Nadduwawa, මෙල්நீர்வெற்றகால்வாய் அধிகாரය, NDL, Sri Lanka. දුරකථන අංකය: 011 919 3319

---

මගේ අංකය எனதுதலை My No } PD/UEC/ENV/05-A/305	මගේ අංකය எனதுதலை Your No } MWSIP - PMDSC	දිනය திகதி Date } 03.04.2017
--	--	------------------------------------

d93, T.B. Inga Mawalan, Colombo 10	
Registered Issuing By:	MSK
Seen:	From Leader: MSK D. Tenna Leader: MSK
Date:	06 APR 2017
Action By:	
Convey to:	MSK, DD, SS, TGW, ROL
Primary File location:	7-29
Copy to File:	

**Upper Elahera Canal Project (UECP)**  
**Approval for the components of Kaluganga -Moragahakanda Tunnel (KMTC) Near Moragahakanda Reservoir**





UECP is implementing under Mahaweli Water Security Investment Programme of the Ministry of Mahaweli Development and Environment. Project consists of a link tunnel (9 Km) from kaluganga Reservoir to Moragahakanda Reservoir. This link tunnel consists of tunnel No.1, 2 aqueducts and tunnel No. 2.

Outlet of Tunnel No. 2 falls within Poththatawela, near the Moragahakanda Reservoir area. Following components related to construction activities of above tunnel expect to establish the said area. (Please see the attached map.)

- Tunnel portal temporary disposal area – 3.0 ha.
- Improvement (widening up to 6 m) of existing road belong to Provisional Road Dev. Authority (PRDA) as a permanent road for maintenance work of Tunnel – 5 km. (from Location A to Location B of Elukkubura – Poththatawela Road indicated on the map)
- Construction of access road (6 m width) -1.5 km as a permanent road for maintenance work of Tunnel (from Location B to Location C indicated on the map)
- Contractor's camp site and permanent disposal area – 8.0 ha.

All these areas will be reinstated to their existing conditions on completion of the tunnelling except of any agreed permanent rock spoil tips. These reinstated activities will be carried out under guidance and supervision of the officials of PD.

---

 Project Director: 011 919 3319    
  General Office: 0813940 634    
  PMD Office Fax: 085 506 4696    
  info@masi\_2000@yahoo.co.uk

## **ANNEX C : GRIEVANCE REDRESS MECHANISM BROCHURE**



**ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ දුක්ගැනවිලි විසඳීමේ කමිටු සාමාජිකයින්**

1. වැඩසටහන් ධෛර්‍ය (සහායක)
2. දිස්ත්‍රික් ලේකම්
3. ප්‍රාදේශීය ලේකම්
4. නැවත පදිංචි කිරීමේ විශේෂඥ , පරිසර විශේෂඥ
5. ව්‍යාපෘති ධෛර්‍යවරු (දෙපාර්තමේන්තුව)
6. ප්‍රජා මූල සංවිධාන නිලධාරීන් 04ක් (02 කොන්කාන්තාවන් විය යුතුය)
7. නියෝජිත (උපදේශක ආයතන , ඉදිකිරීම් ආයතන)

❖ දුක් ගැනවිලි විසඳීමේ කමිටුව මසකට වරක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ දී රැස් වේ.



❖ සියලුම පැමිණිලි හා ඒවා විසඳීමට ගන්නා ලද සියලුම ක්‍රියාමාර්ග දුක්ගැනවිලි විසඳීමේ ලේඛනයේ ලේඛනයක් කෙරේ. මෙම ලේඛන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථානගත කෙරේ.



මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මගින් පිටුවට පත් වන සියලුම ප්‍රජාවට විසඳුම් ලබා දේ. මෙම ව්‍යාපෘතියේ ඉතා වැදගත්ම කාර්යය ප්‍රජාව වන අතර ඔබේ ගැටලු විසඳීමට අපි බැඳී සිටිමු.

**බැඳි දුරවත් කොරකුරු ලබා ගැනීමට**

1. ව්‍යාපෘති ධෛර්‍ය, මි.මි.පේ වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය, ප්‍රාදේශීය වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාල පරිශ්‍රය, තසලක දුරකථන අංකය: 055- 2258977
2. ව්‍යාපෘති ධෛර්‍ය, ඉහළ ඇලකර ඇළ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මඩවුගම, දුරකථන අංකය: 025- 2054896
3. ව්‍යාපෘති ධෛර්‍ය, වියළි පළාත් ඇළ ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කැ.පෙ.44, කුරුඹුගල, දුරකථන අංක: 037-3970783, සංගම් දුරකථන: 071-4432826
4. නැවත පදිංචි කිරීමේ විශේෂඥ, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන, අංක 493 1/1, ටී.ඩී. පියා මාවත, කොළඹ 10, දුරකථන අංක: 011-2675810, සංගම් දුරකථන: 071-5206541
5. පරිසර විශේෂඥ, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන, අංක 493 1/1, ටී.ඩී. පියා මාවත, කොළඹ 10, දුරකථන අංක: 011-2675810, සංගම් දුරකථන: 077-1035020

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන  
අංක 493 1/1, ටී.ඩී. පියා මාවත, කොළඹ 10.  
දුරකථන 011 2675810  
ෆැක්ස් 011 2675810

**මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන**

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය



**දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය**

**මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන**

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ශ්‍රී ලංකා රජය මගින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන වේ. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති තුන සඳහා මුද්‍රා ආධාර සැපයේ.

- ❖ ඉහළ ඇලකර ඇළ ව්‍යාපෘතිය
- ❖ වියළි පළාත් ඇළ ව්‍යාපෘතිය
- ❖ මි.මි.පේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය.

මෙම ආයෝජන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ උතුරු වියළි කලාපයට මහවැලි ජලය සැපයීමෙන් වාරිමාර්ග දියුණු කිරීම, පානීය ජලය සැපයීම හා වාණිජමය කරුණු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් දියුණුවක් කරා යොමු කිරීමට අපේක්ෂා කෙරේ.



**දුන් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය යනු**

ව්‍යාපෘතිය නිසා පිටිවට පත්වන ප්‍රජාවට කම් දුන් ගැනවිලි ඉදිරිපත් කොට ඒ සඳහා විසඳුම් ලබා ගැනීමට ඇති මාර්ගයකි. කිසිදු විසඳුමකින් තොරව පිටිවට පත් වූ ඕනෑම සුද්ධලෙසකුට මෙම ක්‍රමවේදය සඳහා යොමු විය හැකිය.

**දුන් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය මගින් විසඳුම් ලබා ගත හැකි ආක**

1. ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ ගැටලු
2. වන්දි ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව
3. නැවත පදිංචි කිරීමේදී ඇති වන ගැටලු
4. ඉඩම් ලයිතිය සම්බන්ධ ගැටලු
5. වන්දි ගෙවීම් ප්‍රමාද වීම්
6. ප්‍රතිසංස්කරණ සහයෝගීතා වැඩසටහන
7. ව්‍යාපෘතිය හා සම්බන්ධ සමාජ සහ සාර්වත්‍රික ගැටලු

**දුන්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය මගින් විසඳුම් ලබා ගත නොහැකි ආක**

1. උසාවියෙන් විසඳුම් ලබා ගැනීමට යොමුකර ඇති ගැටලු.
2. ලබා දීමට යෝජිත වන්දි ප්‍රමාණය ගැන තීරණය ගැනීම.

**දුන් ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණයට ගැටලු යොමු කිරීමේ ක්‍රමවේදය**

දුන්ගැනවිලි ල වාචනව හා ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. එය ග්‍රාමී නිලධාරී, ව්‍යාපෘති නැවත පදිංචි කිරීමේ නිලධාරී හෝ ව්‍යාපෘති පරිසර නිලධාරී වෙත ඉදිරිපත් කළ හැකි අතර එයට අදාළ පෝරවිය එම නිලධාරී විශ්ධිලය සතුව ඇත.

එසේ ඉදිරිපත් කරනු ලබන දුන්ගැනවිලි ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ මාර්ගෝපදේශනාවකින් අදාළ නිලධාරීන් විසින් සත්‍යත්වය තීරණය කළ යුතුය.

එසේ විසඳිය නොහැකි ගැටලු ව්‍යාපෘති නැවත පදිංචි කිරීමේ නිලධාරී හෝ ව්‍යාපෘති පරිසර නිලධාරී විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය වෙත යොමු කෙරේ. ඒ සඳහා සති දෙකක කාලයක් ප්‍රමාණවත්ය.

එසේ විසඳිය නොහැකි ගැටලු ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කෙරේ. මෙහිදී ද සත්‍යත්වය විසඳුම් ලබා දිය යුතු අතර එසේ විසඳිය නොහැකි ගැටලු ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත යොමුකළ යුතුය. මෙම සම්පූර්ණ ක්‍රියාදාමය උපරිම සති හතරකින් නිමි කළ යුතුය.

මෙම කමිටුව පත් කිරීම පහත සඳහන් ආකාරයට සිදු කෙරේ.

ප්‍රජාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්, ව්‍යාපෘති කළමනාකරණ නිලධාරීන්, ග්‍රාමී නිලධාරීන් හෝ ප්‍රාදේශීය ලේකම්ව ඉදිරිපත් කළ හැකිය. සියලුම දුන්ගැනවිලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ වාර්තාගත වේ.




**ග්‍රාමී නිලධාරී මට්ටමින් දුන්ගැනවිලි විසඳීමේ කමිටුවේ සාමාජිකයින්**

1. ග්‍රාමී නිලධාරී (සභාපති)
2. ග්‍රාමීය මට්ටමේ රජයේ නිලධාරීන්
3. ග්‍රාමීය මට්ටමේ පුජා පුජක පක්ෂ(බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම්)
4. ප්‍රජා නියෝජිතයින් (ප්‍රජා මූල සංවිධාන)
5. නියෝජිත (උපදේශක අංශය, ඉදිකිරීමේ අංශය)
6. පරිසර නිලධාරී, නැවත පදිංචි කිරීමේ නිලධාරී

**ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ දුන්ගැනවිලි විසඳීමේ කමිටුවේ සාමාජිකයින්.**

1. ව්‍යාපෘති අධ්‍යක්ෂ (සභාපති)
2. ප්‍රාදේශීය සභාවේ ලේකම්
3. නැවත පදිංචි කිරීමේ නිලධාරී, පරිසර නිලධාරී
4. ග්‍රාමී නිලධාරී
5. ප්‍රජා මූල සංවිධාන නිලධාරීන් 4ක් (02 තෙත් කාන්තාවන් විය යුතුය)
6. නියෝජිත (උපදේශක අංශය, ඉදිකිරීමේ අංශය)

**ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දුන් ගැනවිලි විසඳීමේ කමිටුවේ සාමාජිකයින්.**

1. ප්‍රාදේශීය ලේකම් (සභාපති)
3. ප්‍රාදේශීය සභාවේ ලේකම්
4. මැතිවරු නිලධාරී
5. ග්‍රාමී නිලධාරී (අදාළ ප්‍රදේශයේ)
6. නැවත පදිංචි කිරීමේ නිලධාරී, පරිසර නිලධාරී
7. ප්‍රජා මූල සංවිධාන නිලධාරීන් 4ක් (02 තෙත් කාන්තාවන් විය යුතුය)
8. නියෝජිත (උපදේශක අංශය, ඉදිකිරීමේ අංශය)



**GRC at Executing Agency (PMU) (Ministry level) :-Members**

1. Program Director (Chairman)
2. Divisional Secretary
3. Resettlement Specialist, Environment Specialist
4. Project Director for respective project
5. Four members of CBO or representatives of PAPs (two should be women)
6. Two Representatives (Contactor, Consultant)

❖ GRC meeting will be held once a month at PIU office



❖ All complaint will be recorded in GRM Registry Book, and all steps taken to resolve the complaint will be recorded in the GRM file that will be kept in the PIU or PMU and Divisional Secretary



The Mahaweli Water Security Investment Program is giving a win-win solution for PAPs.

PAPs are the most important people of the project. Hence we are in a position to solve your issues at any time.

**For More Information:-**

1. Project Director,  
Minipe Left Bank Canal Project,  
Divisional Irrigation Engineer's  
Premises,  
Hasalaka.  
055-2258977
2. Project Director,  
Upper Elahera Canal Project,  
Mahaweli Authority of Sri Lanka,  
Madatugama.  
025-2054896
3. Project Director,  
North Western Province Canal Project,  
Department of Irrigation,  
P.O.Box 44, Kurunegala  
Tel. 037 - 3970783, Mobile No. 0714432826
4. Resettlement Specialist,  
PMU, MWSIP.  
Tel: 011-2675810  
Mobile No: 0715206541
5. Environment specialist,  
PMU, MWSIP.  
Tel: 011-2675810  
Mobile No: 0771035020

Mahaweli Water Security Investment Program  
No. 493 1/1, T.B. Jayah Mawatha,  
Colombo 10  
Tel. - 011-2675810  
Fax - 011-2675227

**MAHAWELI WATER SECURITY INVESTMENT PROGRAM (MWSIP)**

MINISTRY OF MAHAWELI DEVELOPMENT AND ENVIRONMENT



**GRIEVANCE REDRESS MECHANISM (GRM)**

**About MWSIP**

Asian Development Bank supports the government of Sri Lanka to implement the Mahaweli Water Security Investment Program through the Ministry of Mahaweli Development and Environment by financing the following three projects

- ❖ Upper Elahera Canal Project (UECP)
- ❖ North Western Province Canal Project (NWPCP)
- ❖ Minipe Left Bank Canal Rehabilitation Project (MLBCRP)

The investment program will accelerate the economic activities of Sri Lanka's Northern Dry Zone region by transferring surplus water of the Mahaweli River basin for irrigation, drinking and commercial purposes.



### What is GRM?

The GRM provides an avenue for adversely project affected people (PAPs) to raise their concerns and to seek solutions to their problems. There will be no cost for PAPs to bring their concerns and it is accessible for all PAPs.

### What concerns or complaints are eligible to be brought under the GRM?

1. Land acquisition cases.
2. Compensation payment packages
3. Resettlement issues
4. Ownership disputes
5. Delay of payment of compensation
6. Rehabilitation assistance Program
7. Social Environment concerns related to the project

### What concerns that are not going to be dealt by GRM

1. Matters pending in the court
2. Disputing the agreed compensation rate

### How to file complaints or submit concerns to GRM

Grievances can be presented either in writing or verbally to the Project Resettlement Officer (PRO) or Project Environment Officer (PEO) or to the Grama Niladari (GN). Complaint forms are available with GN and Project Office.

The PRO or PEO with the guidance of the Project Director, will resolve the PAP's complaints within one week. However, if the problem cannot be solved, the Project Director will bring the complaint to the Executing Agency.

In this case, the whole process to provide a solution will take a maximum of 4 weeks.

Grievance Redress Committees (GRC) will be established at all levels mentioned below.

Complaints from the PAPs could be submitted to PIU staff, PMU staff, GN or Divisional Secretary  
Complaints will be recorded and filed in PIU office (PAP)



### COMPLAINT HANDLING PROCEDURES

GRC  
Grama Niladari (GN)

If GN fails to resolve the complaint, the complaint will be referred to:

GRC  
Project Implementing Unit (PIU)

If PIU fails to resolve the complaint, the complaint will be referred to:

GRC  
Divisional Secretary (DS)

If DS fails to resolve the complaint, it will be referred to:

GRC  
Program Executing Agency (PMU)  
Ministry Level

### GRC at Grama Niladari Level:-

#### Members

1. Grama Niladari (Chairman)
2. Village Level Officers
3. Village Level Priest (Buddhist, Hindu, Christian, Islam)
4. Resettlement Officer, Environment Officer
5. Community Leaders
6. Two Representatives (Contractor, consultant)

### GRC at Project Implementation Unit (PIU)

#### Level: Members

1. Project Director (Chairman)
2. Secretary – Pradesiya saba
3. Resettlement Officer and Environment Officer
4. Grama Niladari
5. Four members of CBO or representatives of PAPs (two should be women)
6. Two Representatives (Contractor, consultant)

### GRC at Divisional Secretary Level:-

#### Members

1. Divisional Secretary (Chairman)
2. Secretary – Pradesiya saba
3. Surveyor
4. Grama Niladari (relevant area)
5. Resettlement Officer and Environment Officer from PIU
6. Four PAPs (two should be women)
7. Two Representatives (Contractor, consultant)

## **ANNEX D : PERMISSIONS OBTAINED**

		Engl./Sinh.			
	Date	Language	File Name	Title	Area concerned
	13-Jun-17	S	Approval from forest department	Approval for the Components of Kalu Ganga_Moragahakanda Tunnel (KMTC) near Moragahakanda Reservoir	Roads to N. portal
	13-Jun-17	E	Translation- approval from the forest department	Upper Elahara Canal Project	
	9-Jun-17	S	Approval from privial Road Development Authority	Approval for the component of Kaluganga Moragahakanda Tunnel (KMTC) Near the Moragahakanda Reservoir.	
	May-17	E	Traslation - Approval letter from RDA	Illukkumbura – Kahagala – Puwakpitiya Poththatawala Road	
	14-Mar-17	S	Approval from Naula Pradesiya Sabha	Approval for widening the road	
	14-Mar-17	E	Translation - Approval from Naula Pradesiya Sabha		
	14-Mar-16	S	kalisters sinhala letter 38a		Land close to Moragahakanda for permanent rock disposal
	14-Mar-16		translation - letter to kalistes 38a	Acquisition of private land under the Moragahakanda – Kaluganga Project for Development Aspects related to the Resettlement	
	?	S	leloya survey information		
	21-Nov-11	E	Translation of survey information	Survey No. Ma/LGG/2010/333 Land Acquisition for Moragahakanda Kaluganga Development Project	
		S	Survey plan DP3 land	Cadastral survey of numbered plots	
		E	Survey plan 2 DP3 land		
	6-Dec-12	E	Land Acquisition Notices Section 5	Notification of acquisition of lands	
	25-Jul-17	S	Confirmation letter by Division Secretary	Certification of compensation paid for Acquired Land	
	25-Jul-17	E	Translation confirmation letter by Divisional Secretary - Naula		
	23-Jun-17	S	Consultation with the community	Minutes of the meeting conducted with the community	Lands that were to have been leased from farmers
	23-Jun-17	E	Translation consultation with community		
	28-Jun-17	S	Consultation with agencies	Minutes of the meeting conducted at the Laggala Pallegama Divisional Secretary office	
	28-Jun-17	E	Translation consultation with agencies at DS office		
	23-Oct-15	S	38a gazette for Moragahakanda land and newly selected land	Letter under 38a showing taking over possession	Moragahakanda land near Kalu Ganga for Contractor's camp
	2010	E	Section 2 Moragahakanda land and newly selected land	Notice under Section 2 of the Land Acquisition Act (Chapter 460) as amended by the Land Acquisition (Amendment) Act No. 28 of 1964	
	18-Sep-15	S	Section 5 Moragahakanda land and newly selected land	Notification of acquisition of lands	
	?	S	Survey plan for newly selected land	Selected new land for construction site UEC-2B Leloya	

## **ROADS TO NORTHERN PORTAL**





මගේ අංකය: 5/43/කර්මය සංවර්ධන - 2017

දින වන කාර්යාලය

මාසයේ

2017.06.13



ව්‍යාපෘති අධ්‍යක්ෂ (U.E.C.)

මහජනතා විමුක්ති පෙරමුණේ සංවර්ධන ව්‍යාපෘතිය

මහජනතා විමුක්ති පෙරමුණේ, කොත්මලේ

Handwritten notes and signatures, including 'Ms Anura F.M.A.P.' and 'S.S.S.L. (M.A.S.L.)'.

**Upper Elahara Canal Project (UECP)**

**Approval for the components of Kaluganga – Moragahakanda Tunnel (KMTCT) Near Moragahakanda Reservoir**

උන්නත කණුවේ අදාලව කඩත් අයදා දුන් පිටපත් සහිතව මා අමතන ලද සීමාවේ අංක PD/UEC/ENV/06-A1/17 හා 2017.05.03 දිනැති ලිපිය සම්බන්ධයෙනි.

02. ඒ අනුව, කර්මයේ ප්‍රධාන හා මහජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සම්බන්ධ කර ඇති ප්‍රධාන ලිපිය නි.මි. 09 හා දිවුල් ප්‍රදේශයේ මාර්ගය සඳහා පිහිටුම් මාර්ගයක් ලෙස භාවිතා කිරීම සඳහා අවශ්‍ය වන මාර්ගයක් සහතික කිරීම, කර්මය සංවර්ධන ව්‍යාපෘතියේ සංවර්ධන කටයුත්තක් බැවින් ද පරිසර සඳ්ධතාව අවම කෙරෙහි පිළිවන පරිදි පහත කොන්දේසිවලට යටත්ව මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සඳහා අනුමැතිය ලබාදෙන බව කාරුණිකව දන්වා සිටිමි.

01. පොත්කරුවල පිහිටුම් ස්ථානයේ කර්මය ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන ලිපිය සහතික කිරීම සඳහා අවශ්‍ය වන සංරක්ෂණ පදනම්වන මට්ටමට අවශ්‍ය වන ප්‍රදේශයන් පුළුල් කිරීමේදී අනුමැතිය ලබාදෙන බව කාරුණිකව දන්වා සිටිමි.



02. එමගින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සම්බන්ධයෙන් නිලධාරීන්ගේ හා කම්කරුවන්ගේ නාම ලේඛනයක් හා ඒ ඒ පිටින කාල සීමාව පිළිබඳව තොරතුරු ලබාදුනිම.

03. සියලුම මාර්ග අවබෝධ නොකිරීම හා අසවිකු වන සේ අසඳවන බැවින් නොකිරීම

04. පමණ සුදුසුමට පරිසර පද්ධතියට (ගෘහ හා සත්ත්ව ) හානි නොවන ලෙස සංවර්ධන කටයුතු සිදු කිරීම.

දිසා වන නිලධාරී  
ආයතන නිලධාරී  
දිසා වන නිලධාරී  
මාර්ගය.

පිටපත

අවබෝධයට

දැනුම් හා පම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා

My No. 5/4/3/kaluganga Development – 2017  
District Forest Office  
Mathale  
13.06.2017

Project Director  
Moragahakanda Kalu Ganga Development Project  
Moragahakanda  
Kongahawela

**Upper Elahara Canal Project**

**Approval for the component of Kalu Ganga Moragahakanda Tunnel (KMTC) Near the Moragahakanda Reservoir.**

This refers to your letter No. PD/UEC/ENV/06-A1/17

Since there is no alternative access road to the KMTC Tunnel which joins Kalugnaga and Moragahakanda Reservoir and since it is a development connected with the kaluganga Development Project, approval is granted to widen the road with the least damage to the environment subject to condition below.

1. The project to establish a security post at Potththatawala entrance and employ a watcher who would restrict entry to person not authorized by the Forest Department from entering the reserve. To maintain a register at the entrance to record detail of persons entering and leaving the area and register made available to officer of the forest department for inspection.
2. Furnish list of names of officers and labourers who will be involved in construction activities along with the duration of stay.
3. To refrain from disposal of garbage which would block the water courses protect the water sources.
4. To implement construction without damage to the environment (flora & Fauna)

Asoka Bandara Herath  
District Forest Officer  
Mathale

Copy

1. Rang forest Officer – for information and supervision.

මගේ අංකය: CPC/PRDA/10/2/2/1-2017

2017-05-

ව්‍යාපෘති අධ්‍යක්ෂ,  
ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතිය  
ශ්‍රී ලංකා මහලදි අධිකාරිය,  
කොටුගම.

තෙත්මාණිනි.

ඉදිකිරීම්: කහගල-සුවස්ස-පොත්තටුවේල ආර්ගය

ඉදිකිරීම් සිට පොත්තටුවේල දක්වා ප්‍රවේශ ආර්ගය ශීර්ෂයෙන් හා ඇතුළු ඔබගේ UEC/PD/JCB-2B හා 2017-03-17 දිනැති ලිපිය හා බැඳේ.

පළාත් ආර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරියේ ආරාධනා අනුමැතියට යටත්ව පහත විස්තර ඔබ වෙත ඉදිරිපත් කරමි.

පළාත් ආර්ග සංවර්ධන අධිකාරියේ 'C' හා 'D' ශ්‍රේණි ආර්ග සංවර්ධනය හා වැඩි දිගුණු නිර්මාණය සඳහා එකම සම්මත සැලසුම් භාවිතා කරනු ලබන අතර එම සම්මත පිටිවිතර හා ක්‍රමවේදය මේ සමඟ ඉදිරිපත් කරමි.

- ජාතික මංගල්ල පනත (2008 අංක 40) 42 වගන්තිය 2(b)වේදය අනුව පළාත් ආර්ගයක නිමිතම සීමාව (ROW) මීටර් 7.5 ක් විය යුතුය. ඒ අනුව ආර්ගයට නිමිතම සහිත සම්පූර්ණ පළල (ROW) තුළ ඔබට ආර්ගය සංවර්ධනය කළ හැකිය (ඇමුණුම 1)
- ආර්ගයේ පාර්ශ්ව හා ආර්ග තලයේ වැඩිදිගුණු නිර්මාණය ICTAD ආයතනය විසින් ප්‍රකාශිත 'ආර්ග හා පාලම් සම්බන්ධ සම්මත පිටිවිතර ක්‍රමවේදය' (Standard Specification for Construction of Roads & Bridges) සඳහන් පිටිවිතරයක් භාවිතයට ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.(ඇමුණුම 2)

ආදර්ශ ආර්ග තලයක නිරූපණය සැලසුම් (ඇමුණුම 3) මේ සමඟ ඔබ වෙත ඉදිරිපත් කරන අතර වෙනත් අදාළ නිර්මිතයන් සඳහා එන ව්‍යුහාත්මක සැලසුම් අවශ්‍ය වන අවස්ථාවන්හිදී සාකච්ඡා කර නිර්ණය කර ගත හැකිය. මෙයට අමතර වශයෙන් වැඩිදුර සැලැස්වූ සර හැකිමත් අවශ්‍ය වේ නම් සාමාන්‍යාධිකාරී (පළාත් ආර්ග සංවර්ධන අධිකාරිය) වෙතින් ලබා ගත හැකි බවද වැඩිදුරටත් දක්වා සිටිමි.

පි.එස්.එස්. සිල්වා  
විධායක ඉංජිනේරු  
පළාත් ආර්ග සංවර්ධන අධිකාරිය  
නාලල.

පිටපත්

1. සාමාන්‍යාධිකාරී - පළාත් ආර්ග සංවර්ධන අධිකාරිය - ඔබගේ ආරාධනා අනුමැතියට යටත්ව පිටිවිතර ඉදිරිපත් කර ඇත.
2. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- පළාත් ආර්ග සංවර්ධන අධිකාරිය - කාරුණිකව දැන ගැනීම සඳහා

My No. – CPC/PRDA/10/2/2/1- 2017

2017/05

Project Director  
Upper Elahara Canal Project  
Mahaweli Authority of Sri Lanka  
Madatugama

Sir

**Illukkumbura – Kahagala – Puwakpitiya Poththatawala Road**

Reference your letter No. UEC/PD/JCB – 2B of 2015.05.17 captioned Illiukkumbura- Poththatawala Road.

I wish to furnish the following information subject to the covering approval of the General Manager Provincial Road Development Authority.

The provincial Road Development Authority adopt the same approved drawings for the development and improvement of C & D roads and the approved drawings and specification and methodology are listed below.

- The limits of possession of a provincial Road is 7.5 meters accordingly any road development could be implemented within the full width (Annex – 1)
- You are kindly requested to adopt the specifications laid down in the standard pacification for construction of Road & Bridges issues by the ICTAD for any improvement to the sub base and surface of road (Annex-2).

A type cross section of a road surface (Annex-3) is submitted herewith and the structural drawing for other relevant structures would be discussed and decided when the need arise. Any further information requested could be obtained from the General Manger (Provincial and Road Development Authority)

C.N.S.Silva  
Executive Engineer  
Provincial Road Development Authority  
Naula

Copy:

1. General Manager – Provincial Road Development Authority- Specification submitted subject to  
Your covering approval
2. Deputy General Manager - Provincial Road Development Authority – for Inf. Please

13C-1CB-2B



**නාල ප්‍රාදේශීය සභාව**  
**நாவல பிரதேச சபை**  
**NAULA PRADESHIYA SABHAWA**

කාර්යාලය  
 कार्यालय  
 Office } 066-2246275

සභාපතිතුමා  
 தலைவர்  
 Chairman }

ෆැක්ස්  
 ഫാക്സ്  
 Fax } 066-2246275

මගේ අංකය  
 எனது இலக்கம்  
 My Number } PC/NIS/D0/3/3/2017

ඔබේ අංකය  
 உமது இலக்கம்  
 Your Number }

දිනය  
 திகதி  
 Date } 2017.03.14

විෂය: ප්‍රධාන,  
 ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතිය,  
 විෂය: සාර්ව ඉඩ,  
 ශ්‍රී ලංකා මහජන රාජ්‍යය,  
 කොළඹ.

Project Director's Office  
 Upper Eelahera Canal Project  
 15 MAR. 2017.  
 M. A. S. L. - Madatugama

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සිටින ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතිය,  
 ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතිය.

ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතියේ සිටින ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතිය,  
 ඉහළ ඉළාහරා අලු ව්‍යාපෘතිය.

02. ඒ අනුව එහි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නාල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදානය කරනු ලබන බව සඳහන් කරමි.

පි.එම්.එම්. උසුල් ප්‍රියදර්ශන,  
 ලේකම්  
 ප්‍රාදේශීය සභාව  
 කොළඹ.  
 පි.එම්.එම්. උසුල් ප්‍රියදර්ශන  
 ලේකම්  
 ප්‍රාදේශීය සභාව  
 කොළඹ.

14.03.2017

Project Director  
Upper Elahara Ela Project  
Project office Mahaweli Authority of Sri Lanka  
Madatugama

**Sub: Approval for Access Roads for the Construction of Moragahakanda Kaluganga Transfer Canal. (KMTC)**

Reference your letter No. PD/UEC/ENV/06 –A/282 dated 09.03.2017 on the above matter.

02. We have no objection in widening of the access road within the Naula Pradesiya Sabaha area without cutting any trees, for the implementation of the KMTC Project.

P.H.M. Upul Priyadarshana  
Secretary  
Pradesiya Sabha  
Naula.



## **LAND NEAR MORAGAHAKANDA FOR ROCK DISPOSAL**

2 B



**ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - ලග්ගල - පල්ලේගම**  
**பிரதேச செயலகம் - லக்கல பல்லைகம**  
**DIVISIONAL SECRETARIAT - LAGGALA - PALLEGAMA**

දුරකථන / Telephone / தொலைபேசி  
 කාර්යාලය / Office / அலுவலகம் } 066-2275039  
 ප්‍රාදේශීය ලේකම් / Divisional Secretary / பிரதேச செயலாளர் } 066-2275038  
 නිවස / Residence / வீடு } 066-2275036  
 ෆැක්ස් / Fax / தொலைநகல் } 066-2275200

වෙබ් අඩවිය / இணையத் தளம் / Web Site } www.sls.gov.lk/sls/laggala-pallegama  
 විද්‍යුත් තැපෑල / E-mail / இலஞ்சு அஞ்சல் } lgpls@yahoo.com

මගේ අංකය / என். எண். / My No. } 11/3/3/27/A  
 ඔබේ අංකය / உங்கள் எண். / Your No. }  
 දිනය / திகதி / Date } 2016/08/14

ප්‍රාදේශීය දුරකථන අංකය : Ma/LGG/2010/333 තැබුණු අංකය →

Ah

H. කුමාරසිංහ මයා/මය,  
නො. 8, පොලොන්නරුව මාර්ග  
ජයගාර්මුල්ල කැපවැඩ  
 මහත්මයාණෙනි/මහත්මියනි,

මෙමගින් අප්‍රේමයෙන් හා සාධන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, නැවත පදිංචි කිරීමට දොළ සංවර්ධන කටයුතු සඳහා  
 ප්‍රාදේශීය ඉඩම් අත්පත් කරගැනීම,  
 (ලේඛන හාමි නිලධාරී වසම් - 38 (අ) අතුරු විධානය යටතේ ඉක්බිති කර ගැනීම)

1964 අංක 28 දරණ ඉඩම් අත්පත් ගැනීමේ (සංශෝධන) පනතින් සංශෝධිත, ඉඩම් අත්පත් ගැනීමේ  
 පනතේ (460 වැනි පරිච්ඡේදය) 38 වැනි වගන්තියේ, (අ) අතුරු විධානය යටතේ ආඥාව සහ ඉඩම් අමාත්‍යාංශයේ  
 ලේකම්ගේ අංක 4/3/9/2013/MV/135 හා 2015.11.16 දිනැති ලිපියෙන්, ඔබ ලාඕ ආදි ලිඛිත බලය ප්‍රකාර මාතලේ  
 දිස්ත්‍රික්කයේ, ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මෙල උඩපිය පත්තුව පූර් කොට්ඨාසයේ,  
 ලේඛන හාමි නිලධාරී වසමේ පිහිටි සර්වේයර් ජනරාල් විසින් පිළියෙල කරන ලද, 2011.11.28 දිනැති, අංක  
 Ma/LGG/2010/333 දරණ ප්‍රමේශ දුරකථන අංකයේ සඳහන් කැබලි අංක Ah දරණ  
 උපද්‍රවය නැමති පහත මායිම් තුළ පිහිටි ඉඩමේ, නිරවුල් ඉක්බිති  
 2016/03/14 දින මා විසින් දොළ ඉඩම් හිමියාගෙන් භාර ගන්නා ලදී.

ඉඩම් ප්‍රමාණය : හෙක් : 99.5115

ඉඩමේ මායිම් පිළිබඳ විස්තරය :

උතුර : මාර්ගය (ප්‍රා. 8)

නැගෙනහිර : හිමිකම් මොහොතක දොහොතක් ලේඛන මාර්ගය මගින්  
 දැනට මොහොතක

දකුණ : හිමිකම් මොහොතක දොහොතක් ලේඛන

බටහිර : මාර්ගය (ප්‍රා. 8) සහ හිමිකම් මොහොතක දොහොතක්  
 ලේඛන

ප්‍රාදේශීය මහ ලේකම්  
 ලග්ගල පල්ලේගම

මෙයට,  
 විශ්වාසී,  
 නිකේෂණ නිර්මාණාත්මක,  
 ප්‍රාදේශීය ලේකම්,  
 ලග්ගල පල්ලේගම.

ප්‍රකාශන ප්‍රාදේශීය ලේකම් / പ്ര. 8/3/3/27/A/2016  
 සහකාර ප්‍රකාශන / සහ. ප්‍ර. 8/3/3/27/A/2016  
 ප්‍රකාශන ප්‍රධාන / ප්‍ර. 8/3/3/27/A/2016  
 ප්‍රකාශන ප්‍රධාන / ප්‍ර. 8/3/3/27/A/2016

My No. 11/3/3/1/27/A/

14.03.2016

Survey plan No. Ma/LGG/2010/333 lot No. Ah

H. Kalistes  
No. 08, Yatalathissa Mawatha  
Sigharamulla, kalaniya

Sri/Madam

**Acquisition of private land under the Moragahakanda – Kalu Ganga Project for Development Aspects related to the Resettlement**

Leloya Grama Niladari Division –possession of land under the subsection of 38 (a)

I have taken over clear possession of the land named Leloya denoted as lot No. Ah in the survey plan no. Ma/LGG/2010/333, 2011.11.28 assessed by the Survey General situated with the boundaries given below.

In the Leloya grama Niladari Division Gagala Udasiya Pattuwa minor division in the Leloya pallegama Divisional Secretary Division of the Mathle District based on the written Authority vested on me by sub section (A) of section 38 of the land acquisition (Amendment) amended act (chapter 460) and the written authority of the secretary of Ministry of Land by letter No. 4/3/9/2013/MV/135 of 2015.11.16.

Extent of Land: he. 33.5115

Boundaries of the Land


North - Road (Pradesiya Saba)

East - Leloya Road and Dachcheyaya ownership not known

South - Leloya Ownership not known

West - Road Pradesiya Saba & Leloya

Niroshana Karunathilaka  
Divisional Secretary  
Laggala, Pallegama.







[illegible]

**Survey No. Ma/LGG/2010/333**  
**Land Acquisition for Moragahakanda Kalu Ganga Development Project.**

Village : Leloya  
 Sulu Ward: Gagala Udusiya Paththuwa  
 D. S. Division: Laggala, pallegama  
 District : Mathale  
 Province : Central

Reference No. Ministry of land - LD/05/2010/MV/135  
 Survey order: D.S. laggala, Pallegam No.- 11/3/3/1/27A-991 & 2010.11.21  
 Survey general request No. Ma.LGG/2010/333

Lot No.	Name of land	Present Land use	Owner of the land	Extent of land				Other information	Boundaries of the land			
				Hectare	Acre	R.	P.		North	East	South	West
Ah	Leloya	Forest	Uduwa vidane-lage Do Henry Kalistes stay in Kalaniya, Da-lugama	33. 5115	82	3	9.4	Land Acquisition for Moragahakada kaluganga Development Project	Road (Pra-desiya Saba)	Leloya and Dachcheyaya road ownership not known	Leloya and Dachcheyaya road ownership not known	Road (Pra-desiya Saba) and Leloya and Dachcheyaya road ownership not known
total				48.0501	118	2	36.8					


Boundaries show by:  
 Grama Niladari  
 R.G.S.K.Bandara  
 E 396- Leloya Division and Land owner

Surveyed and plotted:  
 S.J.N.Senarathna  
 Govern. Surveyor

Checked by:  
 H.D.N.Kaldera (Supdt. Of surveys  
 20.10.2011


Certified by;  
 U.M.A.B.Alahakoon  
 Senior Supdt. of Surveys  
 Mathale District on behalf of Survey  
 General  
 28.11.2011

## The evidence for proposed DP3 (Disposal Site - KMTC)- Already Acquired by Moragahakanda Project
















# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## The Gazette of the Democratic Socialist Republic of Sri Lanka

අති විශේෂ EXTRAORDINARY

අංක 1787/31 - 2012 දෙසැම්බර් 06 වැනි බ්‍රහස්පතින්දා - 2012.12.06

No. 1787/31 - THURSDAY, DECEMBER 06, 2012

(Published by Authority)

### PART III - LANDS

#### Land Acquisition Notices

##### THE LAND ACQUISITION ACT (CHAPTER 460)

###### Declaration under Section 5

I, Janaka Bandula Thennakoon, Minister of Lands and Land Development hereby declare, under Sub-section (1) of Section 5 of the Land Acquisition Act, that the lands described below are needed for a public purpose and will be acquired under the provisions of that Act.

Allotments of land depicted in Advance Tracing No. MA/NUL/2008/180 of 27th February, 2009, prepared by the District Surveyor-General, situated in the Village of Galperugolla (in Topo PP 20) in Naula Divisional Secretary's Division in Matale District in Central Province.

01. Lot 'A' - Ganankatapitiya - Extent: 0.7675 Hectare  
North: Waterway and Lot B; East: Lot B and Road; South: Lot J and K; West: Radhavikotapuyaya Channel and Waterway.

02. Lot 'B' - Ganankatapitiya - Extent: 0.2310 Hectare  
North: Waterway and Lot C; East: Lot C and Road; South: Lot A; West: Lot A and Waterway.

03. Lot 'C' - Ganankatapitiya - Extent: 0.6946 Hectare  
North: Waterway and Lot D; East: Lot D and Road; South: Road and Lot B; West: Lot B and Waterway.

04. Lot 'D' - Ganankatapitiya - Extent: 0.2848 Hectare  
North: Waterway and Ganankatapitiya forest; East: Ganankatapitiya forest and Road; South: Road and Lot C; West: Lot C and Waterway.

05. Lot 'E' - Ganankatapitiya - Extent: 0.2241 Hectare  
North: Road and Ganankatapitiya forest; East: Ganankatapitiya forest and Nawanalaya state reserve; South: Nawanalaya state reserve and Lot F; West: Lot F and Road.

N.B - This Gazette could be downloaded on [www.docimems.gov.lk](http://www.docimems.gov.lk)  
4A - PC001470

06. Lot 'F' - Ganankatapitiya - Extent: 0.1418 Hectare  
North: Road and Lot E; East: Lot E and Nawanalaya state reserve; South: Ganankatapitiya forest; West: Road.

07. Lot 'G' - Ganankatapitiya - Extent: 0.2187 Hectare  
North: Ganankatapitiya forest and Nawanalaya state reserve; East: Nawanalaya state reserve; South: Lot H; West: Road.

08. Lot 'H' - Ganankatapitiya - Extent: 0.1482 Hectare  
North: Lot G; East: Nawanalaya state reserve; South: Nawanalaya state reserve and Pradeshiya Sabha Road; West: Road.

09. Lot 'J' - Ganankatapitiya - Extent: 0.4631 Hectare  
North: Lot A; East: Road; South: Road and Pradeshiya Sabha Road; West: Pradeshiya Sabha Road and Lot K.

10. Lot 'K' - Ganankatapitiya - Extent: 0.2854 Hectare  
North: Lot A; East: Lot J; South: Pradeshiya Sabha Road; West: Radhavikotapuyaya Channel.

11. Lot 'L' - Ganankatapitiya - Extent: 0.2433 Hectare  
North: Pradeshiya Sabha Road; East and South: Alagumawa state reserve; West: Ganankatapitiya claimed by D. G. Pradeep Kumara.

12. Lot 'M' - Nakadawala Yaya - Extent: 0.3732 Hectare  
North: Bolabandhapitiya claimed by D. G. Jindhu; East: Channel; South: Channel and Nawanalaya state reserve; West: Nawanalaya state reserve.

13. Lot 'N' - Nakadawala Yaya - Extent: 0.2924 Hectare  
North: Channel; East: Lot P; South: Nawanalaya state reserve; West: Nawanalaya state reserve and Channel.

14. Lot 'P' - Nakadawala Yaya - Extent: 0.4461 Hectare  
North: Channel; East: Lots Q and U; South: Nawanalaya state reserve; West: Lot N.

15. Lot 'Q' - Nakadawala Yaya - Extent: 0.3282 Hectare  
North: Channel, East: Lots R and U; South: Lot U and Navanaliya state reserve; West: Lot P.
16. Lot 'R' - Nakadawala Yaya - Extent: 0.5966 Hectare  
North: Channel and Lot T; East: Lot T and Kabarawa river; South: Kabarawa river and Lot U; West: Lot Q and Channel.
17. Lot 'T' - Nakadawala Yaya - Extent: 0.3866 Hectare  
North: Channel, East: Kabarawa river; South: Kabarawa river and Lot R; West: Lot R and Channel.
18. Lot 'U' - Nakadawala Yaya - Extent: 0.5266 Hectare  
North: Lots Q and R; East: Kabarawa river; South: Lot V; West: Navanaliya State reserve and Lot P.
19. Lot 'V' - Nakadawala Yaya - Extent: 0.5687 Hectare  
North: Lot U; East: Kabarawa river; South: Lot W; West: Navanaliya State reserve.
20. Lot 'W' - Nakadawala Yaya - Extent: 0.3250 Hectare  
North: Lot V; East: Kabarawa river; South: Lot X; West: Navanaliya State reserve.
21. Lot 'X' - Nakadawala Yaya - Extent: 0.4370 Hectare  
North: Lot W; East: Kabarawa river; South and West: Navanaliya State reserve.
22. Lot 'Y' - Nakadawala Yaya - Extent: 0.3398 Hectare  
North: Road; East: Kabarawa river; South: Lot Z; West: Navanaliya State reserve.
23. Lot 'Z' - Nakadawala Yaya - Extent: 0.2863 Hectare  
North: Lot Y; East: Kabarawa river; South: Lot AA; West: Navanaliya State reserve.
24. Lot 'AA' - Nakadawala Yaya - Extent: 0.2682 Hectare  
North: Lot Z; East: Kabarawa river; South: Lot AB; West: Navanaliya State reserve.
25. Lot 'AB' - Nakadawala Yaya - Extent: 0.1402 Hectare  
North: Lot AA; East: Kabarawa river; South: Lot AC; West: Navanaliya State reserve.
26. Lot 'AC' - Nakadawala Yaya - Extent: 0.1506 Hectare  
North: Lot AB; East: Kabarawa river; South: Lot AD; West: Navanaliya State reserve.
27. Lot 'AD' - Nakadawala Yaya - Extent: 0.1364 Hectare  
North: Lot AC; East: Kabarawa river; South: Lot AE; West: Navanaliya State reserve.
28. Lot 'AE' - Nakadawala Yaya - Extent: 0.1252 Hectare  
North: Lot AD; East: Lot AD and Kabarawa river; South: Lot AF; West: Navanaliya State reserve.
29. Lot 'AF' - Nakadawala Yaya - Extent: 0.1736 Hectare  
North: Lot AE; East: Lot AE and Kabarawa river; South: Lot AG; West: Lot AG and Navanaliya State reserve.
30. Lot 'AG' - Nakadawala Yaya - Extent: 0.2554 Hectare  
North: Lot AF; East: Lot AF and Kabarawa river; South: Kabarawa river and Lot AH; West: Lot AH and Navanaliya State reserve.
31. Lot 'AH' - Nakadawala Yaya - Extent: 0.2440 Hectare  
North: Navanaliya State reserve and Lot AG; East: Lot AG and Kabarawa river; South: Kabarawa river and Lot AJ; West: Lot AJ and Navanaliya State reserve.
32. Lot 'AJ' - Nakadawala Yaya - Extent: 0.2369 Hectare  
North: Navanaliya state reserve and Lot AH; East: Lot AH and Kabarawa river; South: Kabarawa river and Lot AK; West: Lot AK and Navanaliya state reserve.
33. Lot 'AK' - Nakadawala Yaya - Extent: 0.3403 Hectare  
North: Navanaliya state reserve and Lot AJ; East: Lot AJ and Kabarawa river; South: Kabarawa river and Channel; West: Channel and Navanaliya state reserve.
34. Lot 'AL' - Nakadawala Yaya - Extent: 0.1252 Hectare  
North and East: Channel; South: Lot AM; West: Navanaliya state reserve.
35. Lot 'AM' - Nakadawala Yaya - Extent: 0.4426 Hectare  
North: Lot AL and Channel; East: Channel and Kabarawa river; South: Lot AN; West: Navanaliya state reserve.
36. Lot 'AN' - Nakadawala Yaya - Extent: 0.2157 Hectare  
North: Lot AM; East: Kabarawa river; South: Lot AP and Navanaliya state reserve; West: Navanaliya state reserve.
37. Lot 'AP' - Nakadawala Yaya - Extent: 0.1508 Hectare  
North: Lot AN; East: Kabarawa river; South: Lot AQ and Navanaliya state reserve; West: Navanaliya state reserve.
38. Lot 'AQ' - Nakadawala Yaya - Extent: 0.1881 Hectare  
North: Lot AP; East: Kabarawa river; South: Lot AR; West: Navanaliya state reserve.
39. Lot 'AR' - Nakadawala Yaya - Extent: 0.4285 Hectare  
North: Lot AQ; East: Kabarawa river; South: Lot AS; West: Navanaliya state reserve.
40. Lot 'AS' - Nakadawala Yaya - Extent: 0.5177 Hectare  
North: Lot AR; East: Kabarawa river; South: Lot AT; West: Navanaliya state reserve.
41. Lot 'AT' - Nakadawala Yaya - Extent: 0.3233 Hectare  
North: Lot AS; East: Kabarawa river; South: State claimed by Ambagaharuppa scrub; West: Navanaliya state reserve.
42. Lot 'AU' - Nakadawala Yaya - Extent: 0.8648 Hectare  
North: Navanaliya state reserve and state claimed by Ambagaharuppa scrub; East: State claimed by Ambagaharuppa scrub and Kabarawa river; South: Kabarawa river and Channel; West: Channel and Road.
43. Lot 'AV' - Ambagaharuppa - Extent: 0.2919 Hectare  
North: State claimed by Ambagaharuppa scrub and Navanaliya state reserve; East: Navanaliya state reserve and Road; South: Road and Channel; West: State claimed by Ambagaharuppa scrub and Channel.

44. Lot 'AW' - Ambagaharuppa - Extent: 0.1591 Hectare  
North: State claimed by Ambagaharuppa scrub and Navanaliya state reserve; East: Navanaliya state reserve; South: State claimed by Ambagaharuppa scrub; West: Channel.
45. Lot 'AX' - Ambagaharuppa - Extent: 0.3432 Hectare  
North, East and South: State claimed by Ambagaharuppa scrub; West: Road.
46. Lot 'AY' - Ambagaharuppa - Extent: 0.4057 Hectare  
North: State claimed by Ambagaharuppa scrub and Navanaliya state reserve; East: Navanaliya state reserve; South and West: Channel.
47. Lot 'AZ' - Ambagaharuppa - Extent: 0.1294 Hectare  
North: Lot BE; East: Lot BE and Road; South: Lots BX and BA; West: Lots BA, BB, BC and BD.
48. Lot 'BA' - Galperugolla - Extent: 0.2190 Hectare  
North: Lots BB and AZ; East: Lots AZ and BX; South: Lots BX and BW; West: Pradeshiya Sabha Road.
49. Lot 'BB' - Ambagaharuppa - Extent: 0.2152 Hectare  
North: Lot BC; East: Lot AZ; South: Lot BA; West: Pradeshiya Sabha Road.
50. Lot 'BC' - Ambagaharuppa - Extent: 0.1907 Hectare  
North: Lot BD; East: Lot AZ; South: Lot BB; West: Pradeshiya Sabha Road.
51. Lot 'BD' - Ambagaharuppa - Extent: 0.1929 Hectare  
North: Lot BE; East: Lots BE and AZ; South: Lot BC; West: Pradeshiya Sabha Road.
52. Lot 'BE' - Ambagaharuppa - Extent: 0.6615 Hectare  
North and East: State claimed by Ambagaharuppa scrub; South: Road; Lots AZ and Lot BD; West: Pradeshiya Sabha Road.
53. Lot 'BF' - Ambagaharuppa - Extent: 0.2449 Hectare  
North: State claimed by Ambagaharuppa scrub; East: Division and Road; South: Lot BD; West: State claimed by Alagumawa reserve.
54. Lot 'BG' - Ambagaharuppa - Extent: 0.2075 Hectare  
North: Lot BF; East: Pradeshiya Sabha Road; South: Lot BE; West: State claimed by Ambagaharuppa scrub and Alagumawa reserve.
55. Lot 'BH' - Ambagaharuppa - Extent: 0.1881 Hectare  
North: State claimed by Ambagaharuppa scrub and Lot BG; East: Pradeshiya Sabha Road; South: Lot BE; West: Lot BE and State claimed by Ambagaharuppa scrub.
56. Lot 'BI' - Ambagaharuppa - Extent: 0.2249 Hectare  
North: State claimed by Ambagaharuppa scrub and Lot BH; East: Pradeshiya Sabha Road; South: Road and Lot BK; West: Lot BK and State claimed by Ambagaharuppa scrub.
57. Lot 'BK' - Ambagaharuppa - Extent: 0.1469 Hectare  
North: Lot BI and State claimed by Ambagaharuppa scrub; East: Lot BI and Road; South: Lot BV; West: Lots BN and BL.
58. Lot 'BL' - Ambagaharuppa - Extent: 0.0721 Hectare  
North: State claimed by Ambagaharuppa scrub; East: State claimed by Ambagaharuppa scrub and Lot BK; South: Lots BK and BN; West: Lots BN and BM and State claimed by Ambagaharuppa scrub.
59. Lot 'BM' - Ambagaharuppa - Extent: 0.2549 Hectare  
North: Alagumawa reserve and State claimed by Ambagaharuppa scrub; East: Lots BI and BN; South: Lot BN and Alagumawa reserve; West: Alagumawa reserve.
60. Lot 'BN' - Ambagaharuppa - Extent: 0.5522 Hectare  
North: Alagumawa reserve and Lots BM and BI; East: Lots BI, BK, BV, BU, Road and Lot BT; South: Lots BT and BQ; West: Lot BQ and Alagumawa reserve.
61. Lot 'BP' - Ambagaharuppa - Extent: 0.4634 Hectare  
North: Alagumawa reserve and Lot BQ; East: Lot BQ; South: Road; West: Alagumawa reserve.
62. Lot 'BQ' - Ambagaharuppa - Extent: 1.9287 Hectares  
North: Alagumawa reserve, Lots BN and BT; East: Lots BT, BS and BR; South: Road; West: Lot BP and Alagumawa reserve.
63. Lot 'BR' - Ambagaharuppa - Extent: 0.2148 Hectare  
North: Lot BS and Pradeshiya Sabha Road; East: Pradeshiya Sabha Road; South: Road; West: Lots BQ and BS.
64. Lot 'BS' - Ambagaharuppa - Extent: 0.1497 Hectare  
North: Lot BT; East: Pradeshiya Sabha Road; South: Lot BR; West: Lot BQ.
65. Lot 'BT' - Ambagaharuppa - Extent: 0.5752 Hectare  
North: Lot BN and Road; East: Pradeshiya Sabha Road; South: Lots BS and BQ; West: Lots BQ and BN.
66. Lot 'BU' - Ambagaharuppa - Extent: 0.2741 Hectare  
North: Lot BV; East: Pradeshiya Sabha Road; South: Road; West: Lot BN.
67. Lot 'BV' - Ambagaharuppa - Extent: 0.2376 Hectare  
North: Lot BK and Road; East: Pradeshiya Sabha Road; South: Lot BL; West: Lot BN.
68. Lot 'BW' - Ambagaharuppa - Extent: 0.3362 Hectare  
North: Lot BA; East: Lot BX; South: State claimed by Ambagaharuppa scrub and Lot BY; West: Pradeshiya Sabha Road.
69. Lot 'BX' - Ambagaharuppa - Extent: 0.2709 Hectare  
North: Lots BA and AZ; East: Road; South: State claimed by Ambagaharuppa scrub; West: Lot BW.
70. Lot 'BY' - Ambagaharuppa - Extent: 0.2730 Hectare  
North: Lot BW; East: State claimed by Ambagaharuppa scrub; South: Lot BZ; West: Pradeshiya Sabha Road.
71. Lot 'BZ' - Ambagaharuppa - Extent: 0.4994 Hectare  
North: Lot BY and State claimed by Ambagaharuppa scrub; East: State claimed by Ambagaharuppa scrub and Lot CA; South: Lot CA and Pradeshiya Sabha Road; West: Pradeshiya Sabha Road and Lot BY.

72. Lot 'CA' - Ambagaharuppa - Extent: 0.4134 Hectare  
North: Lot BZ and State claimed by Ambagaharuppa scrub; East: State claimed by Ambagaharuppa scrub; South: Lot CE and Pradeshiya Sabha Road; West: Pradeshiya Sabha Road and Lot BZ.

73. Lot 'CB' - Ambagaharuppa - Extent: 0.3080 Hectare  
North: Lots CD, CC and Road; East: State claimed by Ambagaharuppa scrub and Lot CQ; South: Lot CQ; West: Lot CD.

74. Lot 'CC' - Ambagaharuppa - Extent: 0.3545 Hectare  
North: State claimed by Ambagaharuppa scrub; East: Road; South: Lots CB and CD; West: Lots CD and CE.

75. Lot 'CD' - Ambagaharuppa - Extent: 0.3278 Hectare  
North: Lots CE and CC; East: Lots CC and CB; South: Lots CB, CQ and Channel; West: Channel and Lot CE.

76. Lot 'CE' - Ambagaharuppa - Extent: 0.6414 Hectare  
North: Lot CA and State claimed by Ambagaharuppa scrub; East: Lots CC and CD; South: Lot CD and Channel; West: Pradeshiya Sabha Road.

77. Lot 'CF' - Ambagaharuppa - Extent: 0.1598 Hectare  
North: Road; East: Pradeshiya Sabha Road; South and West: Channel.

78. Lot 'CG' - Ambagaharuppa - Extent: 0.2011 Hectare  
North: Channel reserve; East: Pradeshiya Sabha Road; South: Channel; West: Lot CH.

79. Lot 'CH' - Ambagaharuppa - Extent: 0.2348 Hectare  
North: Road and Channel; East: Channel and Lot CQ; South: Channel; West: Lot CI.

80. Lot 'CI' - Kahatagahamulayaya - Extent: 0.4475 Hectare  
North: Road; East: Lot CH; South: Channel and Lot CL; West: Road.

81. Lot 'CK' - Kahatagahamulayaya - Extent: 0.2057 Hectare  
North: Road and Road; East: Road and Lot CL; South: Lot CL; West: Lot CM.

82. Lot 'CL' - Kahatagahamulayaya - Extent: 0.2843 Hectare  
North: Lots CM, CK, Road and Lot CI; East and South: Channel; West: Lot CN.

83. Lot 'CM' - Kahatagahamulayaya - Extent: 0.3082 Hectare  
North: Road; East: Lot CK; South: Lots CL and CM; West: State claimed by Kahatagahamulayaya scrub.

84. Lot 'CN' - Kahatagahamulayaya - Extent: 0.3797 Hectare  
North: Lot CM; East: Lot CL; South: Channel; West: State claimed by Kahatagahamulayaya scrub.

85. Lot 'CP' - Galporugolla - Extent: 0.6476 Hectare  
North and East: Channel; South: Road; West: Pradeshiya Sabha Road.

86. Lot 'CQ' - Ambagaharuppayaya - Extent: 0.8430 Hectare  
North: Lots CD and CB; East: State claimed by Ambagaharuppa scrub; South: Road and State claimed by Ambagaharuppa scrub; West: Channel.

87. Lot 'CR' - Ambagaharuppayaya - Extent: 0.3695 Hectare  
North: Road and State claimed by Ambagaharuppa scrub; East: State claimed by Ambagaharuppa scrub and Lot CS; South: Kamburawa river and State claimed by Ambagaharuppa scrub; West: State claimed by Ambagaharuppa scrub and Road.

88. Lot 'CS' - Ambagaharuppayaya - Extent: 0.2029 Hectare  
North: State claimed by Ambagaharuppa scrub; East: Lot CT; South: Kamburawa river; West: Lot CR.

89. Lot 'CT' - Ambagaharuppayaya - Extent: 0.4473 Hectare  
North: Road and Channel reserve; East: Channel reserve; South: Kamburawa river; West: Lot CS; State claimed by Ambagaharuppa scrub and Road.

90. Lot 'CU' - Galporugolla - Extent: 0.6738 Hectare  
North: Pradeshiya Sabha Road and Road; East: Road and Kamburawa river; South: Kamburawa river and Lot CV; West: Pradeshiya Sabha Road.

91. Lot 'CV' - Galporugolla - Extent: 0.3117 Hectare  
North: Pradeshiya Sabha Road and Lot CU; East: Kamburawa river; South: Lots CW and CX; West: Pradeshiya Sabha Road.

92. Lot 'CW' - Galporugolla - Extent: 0.1657 Hectare  
North: Lot CV; East: Kamburawa river; South: Kamburawa river and Road; West: Lot CX.

93. Lot 'CX' - Galporugolla - Extent: 0.8735 Hectare  
North: Pradeshiya Sabha Road and Lot CV; East: Lot CW; South: Road; West: Pradeshiya Sabha Road.

94. Lot 'CY' - Galporugolla - Extent: 0.3349 Hectare  
North: Road; East: Kamburawa river reserve; South: Lot CZ; West: Pradeshiya Sabha Road.

95. Lot 'CZ' - Galporugolla - Extent: 0.3298 Hectare  
North: Lot CY and Kamburawa river reserve; East: Kamburawa river; South: Road; West: Pradeshiya Sabha Road.

96. Lot 'DA' - Galporugolla - Extent: 0.1914 Hectare  
North: Channel; East: Kamburawa river; South: Lot DB and Pradeshiya Sabha Road; West: Pradeshiya Sabha Road.

97. Lot 'DB' - Galporugolla - Extent: 0.1548 Hectare  
North: Lot DA and Kamburawa river; East: Kamburawa river; South: Kamburawa river reserve and Pradeshiya Sabha Road; West: Pradeshiya Sabha Road.

Jayala Bandara Thennakoon,  
Minister of Lands and Land Development.

Reference No.: LD/03/2007/MV/156 C.  
Ministry of Lands and Land Development,  
"Mihikatha Mandraya",  
No. 1200/6, Rajamalwatta Road,  
Battaramulla  
20th April, 2012.

12 - 584



THE LAND ACQUISITION ACT (CHAPTER 460)

Declaration under Section 5

I, Jassika Bandara Thennakoon, Minister of Lands and Land Development hereby declare, under Sub-section (1) of Section 5 of the Land Acquisition Act, that the lands described below are needed for a public purpose and will be acquired under the provisions of that Act.

Allotments of land in total extent of about 35,9352 Hectares, depicted in Advance Tracing No. MA/NUL/2008/343 date of 25th March 2009, prepared by the District Surveyor-General, situated in Karubarawa (in Topo Pp 20) Villages, in Gampaha Udasiyapottawa Sub-Division, in the Naula Divisional Secretary's Division, in Marala District, in Central Province.

01. Lot 'A' - Weeragolla - Extent: 0.3087 Hectare  
North: Galperugolla Ela and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot D; South: Lots D and B; West: Lot B and Galperugolla Ela.
02. Lot 'B' - Weeragolla - Extent: 0.1820 Hectare  
North: Elagamuwa reserve, Galperugolla Ela and Lot A; East: Lots A and D; South: Lots D, E and C; West: Lot C and Elagamuwa reserve.
03. Lot 'C' - Weeragolla - Extent: 0.1524 Hectare  
North: Elagamuwa reserve and Lots B; East: Lots B and E; South: Lot E and Elagamuwa reserve; West: Elagamuwa reserve.
04. Lot 'D' - Weeragolla - Extent: 0.1835 Hectare  
North: Lots B, A and Road (Pradeshiya Sabha); East: Road and Road (Pradeshiya Sabha); South: Road; West: Road, Lots E and B.
05. Lot 'E' - Weeragolla - Extent: 0.3216 Hectare  
North: Elagamuwa reserve and Lots C, B, D; East: Lot D and Road; South: Road and Elagamuwa reserve; West: Elagamuwa reserve.
06. Lot 'F' - Weeragolla - Extent: 0.3268 Hectare  
North: Road; East: Road and Lot L; South: Lot L and Elagamuwa reserve; West: Elagamuwa reserve and Road.
07. Lot 'G' - Weeragolla - Extent: 0.5106 Hectare  
North: Road and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot K; South: Lots K, M and Road; West: Road.
08. Lot 'H' - Weeragolla - Extent: 0.1249 Hectare  
North: Karubarawa Ganga reserve; East: Karubarawa Ganga reserve and road; South: Road and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha) and Karubarawa Ganga Reserve.
09. Lot 'I' - Weeragolla - Extent: 0.1249 Hectare  
North: Road and Karubarawa Ganga reserve; East: Karubarawa Ganga reserve and road; South and West: Road and Road (Pradeshiya Sabha).
10. Lot 'K' - Weeragolla - Extent: 0.3964 Hectare  
North: Lot G Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot N; South: Lots N, Q and P; West: Lots P, M and G.

11. Lot 'L' - Weeragolla - Extent: 0.3219 Hectare  
North: Elagamuwa reserve, Lot F and Road; East: Road and Lot M; South: Lot M and Elagamuwa reserve; West: Elagamuwa reserve.
12. Lot 'M' - Weeragolla - Extent: 0.3071 Hectare  
North: Lot L, Road and Lot G; East: Lots Q, K and P; South: Lot P and Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot L.
13. Lot 'N' - Weeragolla - Extent: 0.3410 Hectare  
North: Lot K and Road (Pradeshiya Sabha); East: Road and Road (Pradeshiya Sabha); South: Road and Lot R; West: Lots R, Q and K.
14. Lot 'P' - Weeragolla - Extent: 0.1952 Hectare  
North: Lots M and K; East: Lots K and Q; South: Lot Q and Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot M.
15. Lot 'Q' - Weeragolla - Extent: 0.0918 Hectare  
North: Lots P, K and N; East: Lots N and R; South: Lot R and Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot P.
16. Lot 'R' - Weeragolla - Extent: 0.1346 Hectare  
North: Lots Q, N and Road; East: Road, Lot S and Elagamuwa reserve; South: Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot M.
17. Lot 'S' - Weeragolla - Extent: 0.3013 Hectare  
North: Lot R, Road and Lot T; East: Lots T and AF; South: Lot AF and Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot R.
18. Lot 'T' - Weeragolla - Extent: 0.2602 Hectare  
North: Road and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot AF; South: Lots AF and S; West: Lot S and Road.
19. Lot 'U' - Weeragolla - Extent: 0.0294 Hectare  
North: Road and Ela; East: Ela; South: Ela and Lot V; West: Lot V and Road (Pradeshiya Sabha).
20. Lot 'V' - Weeragolla - Extent: 0.0662 Hectare  
North: Lot U and Ela; East: Ela and Lot W; South: Lot W and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
21. Lot 'W' - Weeragolla - Extent: 0.0221 Hectare  
North: Lot V and Ela; East: Ela and Lot AE; South: Lots AE and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
22. Lot 'X' - Kekulessa - Extent: 0.2359 Hectare  
North: Ela and Lot Y; East: Lots Y, AD and AH; South: Lots AH, AG and Ela; West: Ela.
23. Lot 'Y' - Kekulessa - Extent: 0.5120 Hectare  
North: Ela and Karubarawa Ganga reserve; East: Karubarawa Ganga reserve, Lots Z and AC; South: Lots AC, AD, AH and X; West: Lot X and Ela.
24. Lot 'Z' - Kekulessa - Extent: 0.1774 Hectare  
North: Lot Y and Karubarawa Ganga reserve; East: Lots AA and AB; South: Lots AK and AC; West: Lots AC and Y.

5A - PG601479

25. Lot 'AA' - Kekulesa - Extent: 0.3856 Hectare  
North: Lot Z and Kambarawa garga reserve; East: Kambarawa garga reserve and Lot AL; South: Lot AQ and AB; West: Lot AS and Z.
26. Lot 'AB' - Kekulesa - Extent: 0.1611 Hectare  
North: Lot Z and AA; East: Lot AA, AQ and AR; South: Lot AR and AS; West: Lot AS, AK, AC and Z.
27. Lot 'AC' - Kekulesa - Extent: 0.1270 Hectare  
North: Lot Y, Z and AB; East: Lot AB and AK; South: Lot AK and AD; West: Lot AD.
28. Lot 'AD' - Kekulesa - Extent: 0.1780 Hectare  
North: Lot Y and AC; East: Lot AC and AK; South: Lot AK and AH; West: Lot AH, X and Y.
29. Lot 'AE' - Weeragolla - Extent: 0.9978 Hectare  
North: Lot W and EA; East: EA and Lot AG; South: Lot AG and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
30. Lot 'AF' - Weeragolla - Extent: 0.4142 Hectare  
North: Lot S, T and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot AV; South: Lot AV and Elagamuwa reserve; West: Elagamuwa reserve and Lot S.
31. Lot 'AG' - Weeragolla - Extent: 0.9989 Hectare  
North: Lot AE, EA, Lot X and Lot AH; East: Lot AH and AU; South: Lot AU, EA, Lot AU and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
32. Lot 'AH' - Kekulesa - Extent: 0.3348 Hectare  
North: Lot X, Y, AD and AK; East: Lot AK, AJ, AT and AS; South: Lot AY and AX; West: Lot AX, AU, AG and X.
33. Lot 'AJ' - Kekulesa - Extent: 0.1773 Hectare  
North: Lot AH and AK; East: Lot AK and AT; South: Lot AT and AH; West: Lot AH.
34. Lot 'AK' - Kekulesa - Extent: 0.0928 Hectare  
North: Lot AD, AC and AB; East: Lot AB; South: Lot AB, AS and AT; West: Lot AT, AJ, AH and AD.
35. Lot 'AL' - Kekulesa - Extent: 0.4965 Hectare  
North: Lot AA, Kambarawa Garga reserve and Lot AM; East: Lot AM and Kekulesa claimed by K. G. Rathnayake and others; South: Kekulesa claimed by K. G. Rathnayake and others, Lot AN and P; West: Lot AP, AQ and AA.
36. Lot 'AM' - Kekulesa - Extent: 0.5633 Hectare  
North: Kambarawa Garga reserve; East: Kambarawa Garga reserve and Kekulesa claimed by K. G. Rathnayake and others; South: Kekulesa claimed by K. G. Rathnayake and others, Lot AL and AJ; West: Lot AL.
37. Lot 'AN' - Kekulesa - Extent: 0.1700 Hectare  
North: Lot AP and AL; East: Lot AL and Kekulesa claimed by K. G. Rathnayake and others; South: Kekulesa claimed by K. G. Rathnayake and others, Lot AZ; West: Lot AZ and AP.
38. Lot 'AP' - Kekulesa - Extent: 0.1323 Hectare  
North: Lot AL; East: Lot AL and AN; South: Lot AN, Road and Lot AZ; West: Lot AY and AQ.
39. Lot 'AQ' - Kekulesa - Extent: 0.1482 Hectare  
North: Lot AA and AL; East: Lot AL, AP and AZ; South: Lot AZ, AY and AR; West: Lot AR, AD and AA.
40. Lot 'AR' - Kekulesa - Extent: 0.1427 Hectare  
North: Lot AS, AD and AQ; East: Lot AQ and AY; South: Lot AY and AS; West: Lot AS.
41. Lot 'AS' - Kekulesa - Extent: 0.1963 Hectare  
North: Lot AT, AK and AD; East: Lot AD, AR and AY; South: Lot AY, AX and AH; West: Lot AH and AT.
42. Lot 'AT' - Kekulesa - Extent: 0.1719 Hectare  
North: Lot AH, AJ and AK; East: Lot AS and AH; South: Lot AS and AH; West: Lot AH.
43. Lot 'AU' - Kekulesa - Extent: 0.2450 Hectare  
North: Lot AQ, EA, AG and AH; East: Lot AH and AX; South: Lot AX, EA, AX and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
44. Lot 'AV' - Weeragolla - Extent: 0.3382 Hectare  
North: Lot AF and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot AW; South: Lot AW and Elagamuwa reserve; West: Elagamuwa reserve.
45. Lot 'AW' - Weeragolla - Extent: 0.1667 Hectare  
North: Lot AV and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot BB; South: Lot BB and Elagamuwa reserve; West: Elagamuwa reserve.
46. Lot 'AX' - Kekulesa - Extent: 0.1691 Hectare  
North: Lot AU, EA, Lot AU and AH; East: Lot AS, AY, EA and Lot BA; South: Lot BA and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha).
47. Lot 'AY' - Kekulesa - Extent: 0.2797 Hectare  
North: Lot AH, AS, AR and AQ; East: Lot AQ, AP and AZ; South: EA; West: EA, Lot AX and AH.
48. Lot 'AZ' - Kekulesa - Extent: 0.2635 Hectare  
North: Lot AY, AP, AQ, AN and Road; East: Road, EA and Road; South: Road and Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha), Lot BA, EA and Lot AY.
49. Lot 'BA' - Kekulesa - Extent: 0.2716 Hectare  
North: Lot AX and EA; East: EA and Lot AZ; South: Road (Pradeshiya Sabha); West: Road (Pradeshiya Sabha) and Lot AX.
50. Lot 'BB' - Kekulesa - Extent: 0.3049 Hectare  
North: Lot AN and Road (Pradeshiya Sabha); East: Road (Pradeshiya Sabha) and Lot BC; South: Lot BC and Elagamuwa reserve; West: Elagamuwa reserve.

51. Lot 'BC' - Kekulesa - Extent: 0.3189 Hectare  
 North: Lot BB and Road (Pradeshiya Saba); East: Road (Pradeshiya Saba) and Lot BB; South: Lots BB, BF and Elagamuwa reserve; West: Elagamuwa reserve.
52. Lot 'BD' - Kekulesa - Extent: 0.2812 Hectare  
 North: Lot BC and Road (Pradeshiya Saba); East: Road (Pradeshiya Saba) and Lot BE; South: Lots BE, BG and BF; West: Lots BF and BC.
53. Lot 'BE' - Kekulesa - Extent: 0.3259 Hectare  
 North: Lots BF, BD and Road (Pradeshiya Saba); East: Road (Pradeshiya Saba); South: Road and Lot BH; West: Lots BH and BF.
54. Lot 'BF' - Kekulesa - Extent: 0.1579 Hectare  
 North: Elagamuwa Reserve, Lots BC and BD; East: Lots BD, BE and BG; South: Lot BG and Elagamuwa Reserve; West: Elagamuwa Reserve.
55. Lot 'BG' - Kekulesa - Extent: 0.1263 Hectare  
 North: Elagamuwa Reserve, Lots BF and BD; East: Lots BD, BE and BG; South: Lot BH and Elagamuwa Reserve; West: Elagamuwa Reserve.
56. Lot 'BH' - Kekulesa - Extent: 0.1649 Hectare  
 North: Elagamuwa Reserve, Lots BG and BE; East: Lot BE and Kekulesa claimed by H. M. Kiribanda and others; South: Kekulesa claimed by H. M. Kiribanda and others and Elagamuwa Reserve; West: Elagamuwa Reserve.
57. Lot 'BJ' - Gangathotawatta - Extent: 0.1182 Hectare  
 North: Ela, Ennadunna or Kapuketawa claimed by K. M. Samarawathi and others and Kamburawa Ganga Reserve; East: Kamburawa Ganga Reserve; South: Kamburawa Ganga Reserve and Lot BK; West: Lot BK and Ela.
58. Lot 'BK' - Gangathotawatta - Extent: 0.0556 Hectare  
 North: Ela and Lot BJ; East: Lot BJ and Kamburawa Ganga Reserve; South: Kamburawa Ganga Reserve and Lot BL; West: Lot BL and Ela.
59. Lot 'BL' - Koongaspitiya - Extent: 0.3034 Hectare  
 North: Ela and Lot BK; East: Lot BK and Kamburawa Ganga Reserve; South: Kamburawa Ganga Reserve and Lots BN and BM; West: Lot BM and Ela.
60. Lot 'BM' - Koongaspitiya - Extent: 0.0545 Hectare  
 North: Ela and Lot BL; East: Lots BL and BN; South: Lot BN and Ela; West: Ela.
61. Lot 'BN' - Koongaspitiya - Extent: 0.0293 Hectare  
 North: Ela, Lots BM and BL; East: Kamburawa Ganga reserve; South: Kamburawa Ganga reserve and Lot BQ; West: Lot No. BQ and Ela.
62. Lot 'BP' - Koongaspitiya - Extent: 0.0319 Hectare  
 North: Ela, Lot BN; East: Lot BN and Kamburawa Ganga reserve; South: Kamburawa Ganga reserve and Lot BQ; West: Lot No. BQ and Ela.
63. Lot 'BQ' - Koongaspitiya - Extent: 0.2326 Hectare  
 North: Ela and Lot BP; East: Lot BP and Kamburawa Ganga reserve; South: Kamburawa Ganga reserve and Ela; West: Ela.
64. Lot 'BR' - Koongaspitiya - Extent: 0.0389 Hectare  
 North: Road (Pradeshiya Saba) and Ela; East: Ela; South: Ela and Lot BS; West: Lot No. BS and Road (Pradeshiya Saba).
65. Lot 'BS' - Koongaspitiya - Extent: 0.0525 Hectare  
 North: Road (Pradeshiya Saba) and Lot BR; East: Lot BR and Ela; South: Ela and Lot BT; West: Lot No. BT and Road (Pradeshiya Saba).
66. Lot 'BT' - Koongaspitiya - Extent: 0.1306 Hectare  
 North: Road (Pradeshiya Saba) and Lot BS; East: Lot BS and Ela; South: Ela and Road (Pradeshiya Saba); West: Road (Pradeshiya Saba).
67. Lot 'BU' - Koongaspitiya - Extent: 0.3690 Hectare  
 North: Ela and Kamburawa Ganga Reserve; East: Kamburawa Ganga Reserve and Ela; South and West: Ela.
68. Lot 'BV' - Koongaspitiya - Extent: 0.3862 Hectare  
 North: Ela and Kamburawa Ganga Reserve; East: Kamburawa Ganga Reserve; South: Kamburawa Ganga Reserve, Road and Ela; West: Ela.
69. Lot 'BW' - Koongaspitiya - Extent: 0.0327 Hectare  
 North: Road (Pradeshiya Saba) and Ela; East: Ela Reserve; South: Ela and Road; West: Road and Road (Pradeshiya Saba).
70. Lot 'BX' - Koongaspitiya - Extent: 0.2689 Hectare  
 North: Road and Kamburawa Ganga Reserve; East: Kamburawa Ganga Reserve and Lot CB; South: Lot CB and Ela; West: Ela.
71. Lot 'BY' - Koongaspitiya - Extent: 0.1563 Hectare  
 North: Road (Pradeshiya Saba), Road and Ela; East: Ela; South: Lot BZ; West: Lot BZ and Road (Pradeshiya Saba).
72. Lot 'BZ' - Koongaspitiya - Extent: 0.2519 Hectare  
 North: Road (Pradeshiya Saba) and Lot BY; East: Lot BY and Ela; South: Lot CA; West: Lot CA and Road (Pradeshiya Saba).
73. Lot 'CA' - Koongaspitiya - Extent: 0.3090 Hectare  
 North: Road (Pradeshiya Saba) and Lot BZ; East: Ela and Lot CC; South: Lot CC and Road (Pradeshiya Saba); West: Road and Road (Pradeshiya Saba).
74. Lot 'CB' - Koongaspitiya - Extent: 0.3610 Hectare  
 North: Ela, Lot BX and Kamburawa Ganga Reserve; East: Kamburawa Ganga Reserve; South: Lot CE and Ela; West: Ela.
75. Lot 'CC' - Koongaspitiya - Extent: 0.2862 Hectare  
 North: Road (Pradeshiya Saba), Lot CA and Ela; East: Ela and Lot CD; South: Lot CD and Road; West: Road (Pradeshiya Saba).
76. Lot 'CD' - Koongaspitiya - Extent: 0.2240 Hectare  
 North: Lot CC and Ela; East: Ela and Lot CF; South: Lot CF and Road; West: Road and Lot CC.

77. Lot 'CE' - Koongaspiya - Extent: 0.1738 Hectare  
 North: Lot CD and Abanganga Reserve, East: Kamburwa Ganga Reserve, South: Kamburwa Ganga Reserve and Ela, West: Ela.

78. Lot 'CF' - Koongaspiya - Extent: 0.4011 Hectare  
 North: Road (Pradesheya Saba), Lot CD and Ela, East: Ela and Lot CG, South: Lot CG, West: Lot CG and Road (Pradesheya Saba).

79. Lot 'CG' - Koongaspiya - Extent: 0.5992 Hectare  
 North: Road (Pradesheya Saba), Lot CF and Ela, East: Ela and Road, South: Road, West: Road and Road (Pradesheya Saba).

80. Lot 'CH' - Koongaspiya - Extent: 0.6318 Hectare  
 North: Road (Pradesheya Saba), Lot CD and Ela, East: Ela and Lot CG, South: Lot CG, West: Lot CG and Road (Pradesheya Saba).

81. Lot 'CI' - Koongaspiya - Extent: 0.5547 Hectare  
 North: Road (Pradesheya Saba) and Lot CH, East: Lots CH, CK and Ela, South: Ela and Lot CL, West: Lot CL and Road (Pradesheya Saba).

82. Lot 'CK' - Koongaspiya - Extent: 0.3321 Hectare  
 North: Lots CI, AH and Road, East: Road and Ela, South: Ela, West: Ela and Lot CI.

83. Lot 'CU' - Kowattipitiya - Extent: 0.4483 Hectare  
 North: Road (Pradesheya Saba), Lot CI and Ela, East: Ela, South: Ela and Road (Pradesheya Saba), West: Road (Pradesheya Saba).

84. Lot 'CM' - Kowattipitiya - Extent: 0.6460 Hectare  
 North and East: Ela, South: Ela and Koongaspiya claimed by G. M. Rathnayake and others, West: Koongaspiya claimed by G. M. Rathnayake and others and Ela.

85. Lot 'CN' - Amunayaya - Extent: 0.5600 Hectare  
 North: Ela and Kamburwa Ganga Reserve, East: Kamburwa Ganga Reserve and Lot CQ, South: Lots CQ and CP, West: Lot CP and Ela.

86. Lot 'CP' - Amunayaya - Extent: 0.2173 Hectare  
 North: Ela and Lot CN, East: Lots CN and CQ, South: Lot CQ and Elagamuwa Reserve, West: Elagamuwa Reserve and Ela.

87. Lot 'CQ' - Amunayaya - Extent: 0.1913 Hectare  
 North: Lot CN and Kamburwa Ganga Reserve, East: Kamburwa Ganga Reserve, Lots CB and CT, South: Lot CT and Elagamuwa Reserve, West: Elagamuwa Reserve, Lots CP and CN.

88. Lot 'CR' - Amunayaya - Extent: 0.2488 Hectare  
 North: Lot CQ and Kamburwa Ganga Reserve, East: Kamburwa Ganga Reserve and Lot CS, South: Lots CS, CT and Elagamuwa Reserve, West: Elagamuwa Reserve and Lot CQ.

89. Lot 'CS' - Amunayaya - Extent: 0.5740 Hectare  
 North: Kamburwa Ganga Reserve, East: Kamburwa Ganga Reserve and Elagamuwa Reserve, South: Elagamuwa Reserve and Lot CT, West: Lot No. CU, CR and Kamburwa Ganga Reserve.

90. Lot 'CT' - Amunayaya - Extent: 0.5321 Hectare  
 North: Lots CQ, CR and CS, East: Lot CS and Elagamuwa Reserve, South: Elagamuwa Reserve, Lot CU and E, West: Elagamuwa Reserve and Lot CQ.

91. Lot 'CU' - Amunayaya - Extent: 0.6574 Hectare  
 North: Elagamuwa Reserve, Lot CT, East, South: and West: Elagamuwa Reserve.

92. Lot 'CV' - Beligoda - Extent: 1.1673 Hectare  
 North: Elagamuwa Reserve and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot CW, South: Lot CW and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Elagamuwa Reserve.

93. Lot 'CW' - Beligoda - Extent: 0.2119 Hectare  
 North: Lot CV and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot CX, South: Lot CX and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot CV.

94. Lot 'CX' - Beligoda - Extent: 0.1548 Hectare  
 North: Lot CW and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot CV, South: Lot CV and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot CW.

95. Lot 'CY' - Beligoda - Extent: 0.1163 Hectare  
 North: Lot CX and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot CZ, South: Lot CZ and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot CX.

96. Lot 'CZ' - Beligoda - Extent: 0.4371 Hectare  
 North: Lot CY and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot DA, South: Lot DA and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot CY.

97. Lot 'DA' - Beligoda - Extent: 0.2445 Hectare  
 North: Lot CZ and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Lot DB, South: Lot DB and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot CZ.

98. Lot 'DB' - Beligoda - Extent: 0.7215 Hectare  
 North: Lot DA and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Elagamuwa Reserve, South: Elagamuwa Reserve and Kamburwa Ganga Reserve, West: Kamburwa Ganga Reserve and Lot DA.

99. Lot 'DC' - Beligoda - Extent: 0.2509 Hectare  
 North: Lot DD and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Elagamuwa Reserve, South: Elagamuwa Reserve, Lots DK, DJ and DE, West: Lots DE and DD.

100. Lot 'DD' - Beligoda - Extent: 0.1832 Hectare  
 North: Lot DD and Road (Pradesheya Saba), East: Road (Pradesheya Saba) and Elagamuwa Reserve, South: Elagamuwa Reserve, Lots DK, DJ and DE, West: Lot DG and Road (Pradesheya Saba).



101. Lot 'DE' - Beligoda - Extent: 0.2812 Hectare  
 North: Road (Pradesheya Saba), Lots DD and DC, East: Lots DC and DI, South: Lots DI, DF and DG, West: Lot DG and Road (Pradesheya Saba).
102. Lot 'DF' - Beligoda - Extent: 0.3124 Hectare  
 North: Lots DE and DE and DI, East: Lots DI and DH, South: Lot DH, West: Lot DG.
103. Lot 'DG' - Beligoda - Extent: 0.3825 Hectare  
 North: Elagamuwa Reserve, Road (Pradesheya Saba) and Lot DD, East: Lots DD, DE, DF and DH, South: Lots DH, DM and Elagamuwa Reserve, West: Elagamuwa Reserve.
104. Lot 'DH' - Beligoda - Extent: 0.3466 Hectare  
 North: Lots DG, DF and DI, East: Lots DI and DL, South: Lots DL and DM, West: Lots DM and DG.
105. Lot 'DI' - Beligoda - Extent: 0.3243 Hectare  
 North: Lots DE, DC and Elagamuwa Reserve, East: Elagamuwa Reserve and Lot DK, South: Lots DK, DL and DH, West: Lots DH, DF and DE.
106. Lot 'DK' - Beligoda - Extent: 0.5856 Hectare  
 North: Lots DI, DC and Elagamuwa Reserve, East: Elagamuwa Reserve and Lots DL and DQ, South: Lots DQ, DU and DP, West: Lots DP, DL and DI.
107. Lot 'DL' - Beligoda - Extent: 0.1219 Hectare  
 North: Lots DH, DI and DK, East: Lots DK and DP, South: Lots DP, DX and DM, West: Lots DM and DH.
108. Lot 'DM' - Beligoda - Extent: 0.4882 Hectare  
 North: Elagamuwa Reserve, Lots DQ, DH and DL, East: Lots DL, DP and DX, South: Lots DX, DN and Elagamuwa Reserve, West: Elagamuwa Reserve.
109. Lot 'DN' - Beligoda - Extent: 0.3811 Hectare  
 North: Elagamuwa Reserve and Lot DM, East: Lots DM and DN, South: Lots DY, EA and DZ, West: Lot DZ and Elagamuwa Reserve.
110. Lot 'DP' - Beligoda - Extent: 0.1858 Hectare  
 North: Lots DM, DL and DK, East: Lots DK, DU, DV, DW and EL, South: EL and Lot DX, West: Lots DX and DM.
111. Lot 'DQ' - Beligoda - Extent: 0.4630 Hectare  
 North: Lots DK and DE, East: Lot DR, South: Lots DR and DU, West: Lots DU and DK.
112. Lot 'DR' - Beligoda - Extent: 0.4219 Hectare  
 North: Lot DK and Elagamuwa Reserve, East: Elagamuwa Reserve and Lot DS, South: Elagamuwa Reserve and EL, West: Lots DU, DQ and DK.
113. Lot 'DS' - Beligoda - Extent: 0.1504 Hectare  
 North: Lot DR and Elagamuwa Reserve, East: Elagamuwa Reserve and Lot DT, South: Lot DT and Elagamuwa Reserve, West: Elagamuwa Reserve and Lot DR.
114. Lot 'DT' - Beligoda - Extent: 0.2373 Hectare  
 North: Lot DS and Elagamuwa Reserve, East, South and West: Elagamuwa Reserve.
115. Lot 'DU' - Beligoda - Extent: 0.6957 Hectare  
 North: Lots DP, DK and DQ, East: Lots DQ, DR and EL, South: EL and Lot DW, West: Lots DW, DV and DP.
116. Lot 'DV' - Beligoda - Extent: 0.8594 Hectare  
 North: Lots DP and DU, East: Lots DU and DW, South: Lots DW and DP, West: Lot DP.
117. Lot 'DW' - Beligoda - Extent: 0.0644 Hectare  
 North: Lot DU, East: Lot DU and EL, South: EL and Lot DP, West: Lots DE, DV and DU.
118. Lot 'DX' - Beligoda - Extent: 0.2354 Hectare  
 North: Lots DM and DP, East: Lot DP and EL, South: EL and Lot EB, West: Lots ED, DY, DM and DN.
119. Lot 'DY' - Beligoda - Extent: 0.1752 Hectare  
 North: Lots EA, DN and DX, East: Lot DX, South: Lots DN and EB, West: Lots EB and EA.
120. Lot 'DZ' - Beligoda - Extent: 0.1663 Hectare  
 North: Elagamuwa Reserve and Lot DN, East: Lots DN and EA, South: Lots EA, EE and Elagamuwa Reserve, West: Elagamuwa Reserve.
121. Lot 'EA' - Beligoda - Extent: 0.1847 Hectare  
 North: Lots DZ and DN, East: Lots DN, DY, ED and EL, South: EL and Lot EE, West: Lots EE and DZ.
122. Lot 'EB' - Beligoda - Extent: 0.1799 Hectare  
 North: Lots EA and DY, East: Lots DY and DX, South: Lot DX, EL and Lot EA, West: Lot EA.
123. Lot 'EC' - Beligoda - Extent: 0.2188 Hectare  
 North: EL and Elagamuwa Reserve, East: Elagamuwa Reserve, Lot ED and EL, South and West: EL.



124. Lot 'ED' - Beligoda - Extent: 0.1497 Hectare  
North: Lot EC and Elaganiwa Reserve; East: Elaganiwa Reserve;  
South: Elaganiwa Reserve and Ela; West: Ela and Lot EC.

125. Lot 'EE' - Beligoda - Extent: 0.1649 Hectare  
North: Elaganiwa Reserve; Lot DE and EA; East: Lot EA and  
Ela; South: Ela and Elaganiwa Reserve; West: Elaganiwa Reserve

126. Lot 'EF' - Beligoda - Extent: 0.1656 Hectare  
North: Ela; East: Ela; Lot EG and Elaganiwa Reserve; South:  
Elaganiwa Reserve; Lot EH and Elaganiwa Reserve; West:  
Elaganiwa Reserve and Ela.

127. Lot 'EG' - Beligoda - Extent: 1.1527 Hectares  
North: Lot EF and Ela; East: Ela and Elaganiwa Reserve; South:  
Elaganiwa Reserve; West: Elaganiwa Reserve and Lot EF.

128. Lot 'EH' - Beligoda - Extent: 0.1597 Hectare  
North: Lot EF and Elaganiwa Reserve; East and South: Elaganiwa  
Reserve; West: Elaganiwa Reserve and Lot EF.

Janaka Bandula Therothuppa,  
Minister of Lands and Land Development.

My Reference No.: LD/05/2007/MV/1083  
Ministry of Lands and Land Development,  
'Militatha-Medura',  
Elaganiwa Road,  
Batuamulla,  
22nd March, 2012.

12 - 585

දුරකථන දුරකථන Telephone

කාර්යාල  
அலுவலகம்  
Office } 086-2246555

ප්‍රාදේශීය ලේකම් / ෆැක්ස්  
பிரதேச செயலகம்/பெக்ஸ்  
Divisional Secretary / Fax } 086-2246298

සහකාර ප්‍රාදේශීය ලේකම්  
உதவி பிரதேச செயலகம்  
Assistant Divisional Secretary } 086-2246238

ගණකාධිකාරී  
கணக்காளர்  
Accountant } 086-2246278



ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය  
காල  
பிரதேசச் செயலகம்

நாவுல  
DIVISIONAL SECRETARIAT  
NAULA

මගේ අංකය  
எனது இல  
My No. } 6/3/7/15/31

ඔබේ අංකය  
உமது இல  
your No. }

ප.ක.ක. අංකය  
ப.க.க.க. இல  
Post Code } 21090

විද්‍යුත් තැපෑල  
இல  
E-Mail } donaula@slit.lk

2017 - 07 - 27

ව්‍යාපෘති අධ්‍යක්ෂ (ඉහළ ඇලහැර ඇඳ ව්‍යාපෘතිය)  
இல  
இல  
இல

අත්පත් කළ ඉඩම් සඳහා වන්දි මුදල් ගෙවූ බවට තහවුරු කර ගැනීම .  
ඉහළ ඇලහැර ඇඳ ව්‍යාපෘතිය.

උක්ත කරුණ සම්බන්ධයෙන් මිස විසින් මා වෙත ඉදිරිපත් කරන ලද අංක UEC/PD/ACQ/01 හා  
2017.07.24 දිනැති ලිපිය හා බැඳේ.

02. ඒ අනුව, මිස විසින් ඉල්ලා ඇති විස්තර පහතින් දක්වා ඇත.

වසම	පිළිතුරු අංකය	5 වගන්තිය අනුව අනුපේක්ෂා අංකය	7 වගන්තිය කැබලි අංකය	වන්දි මුදල් ගෙවා ඇත/නැත
කමරට	භූ.මු.පි. 20, අතිරේක අංක- 105 පත්‍ර- 176	CV	6358, 6359, 6360	සියලුම ඉඩම් කැබලි සඳහා වන්දි මුදල් ගෙවා ඇත.
		CW	6361	
		CX	6362, 6363, 6364	
		CY	6365	
		CZ	6366	
		DA	6367	
		DB	6368, 6369, 6370	
		DC	6380, 6381	
		DD	6379	
		DE	6377, 6378	
		DF	6375, 6376	
		DG	6373, 6372	
		DH	6374	
		DJ	6384, 6382, 6383	
		DK	6384, 6385	
		DL	6395	
		DM	6396, 6397	
		DN	6398	
		DP	6394	
		DQ	6386	
		DR	6387	
		DS	6388	

		DT	6389	
		DU	6390	
		DV	6392	
		DW	6391	
		DX	6399	
		DY	6400	
		DZ	6404	
		EA	6403	
		EB	6401	
		EC	6412	
		ED	6414, 6413	
		EE	6405	
		EF	6407	
		EG	6409	
		EH	6408	

ඉහත දැක්වූ තොරතුරු අනුව මෙම කැබ්ලි අංක සඳහා වැඩි මුදල් ගෙවා අවසන් බව තහවුරු කර දැක්වූ බවයි.

  
 ඩී.අර්.පී.එන්.ඩී.සර්වසම්ප්පා,  
 ප්‍රාදේශීය ලේකම්,  
 කෑරු.

ඩී.අර්.පී.එන්.ඩී. සර්වසම්ප්පා  
 ප්‍රාදේශීය ලේකම්  
 කෑරු.

25.07.2017  
Project Director  
Upper Elahara Canal Project  
Mahawali Authority of Sri Lanka  
Madatugama

**Certification of compensation paid for Acquired Land**

**Upper Elahara Ela Project**

Reference your letter No. UECF/PD/ACQ/01 dated 24.07.2017

02. Considering your request following information is submitted.

GN Division	Plan No.	Section 5, plan No.	Section 7 lot No.	Pay the compensation Yes/No
Labarawa	Plan No. 20. Additional No. 105 Paper 176	CV	6358,6359,6360	Compensation paid for all the land lots
		CW	6361	
		CX	6362,6363,6364	
		CY	6365	
		CZ	6366	
		DA	6367	
		DB	6368,6369,6370	
		DC	6380,6381	
		DE	6379	
		DF	6377,6378	
		DG	6375,6372	
		DH	6374	
		DJ	6384,6382,6383	
		DK	6384,6385	
		DT	6389	
		DU	6390	
		DV	6392	
		DW	6391	
		DX	6399	
		DY	6400	
		DZ	6404	
		EA	6403	
		AB	6401	
		EC	6412	
		ED	6414,6413	
		EE	6405	
		EF	6407	
		EG	6409	
		EH	6408	

I certify information you that all the payment of compensation for the land lots have been completed for details given above.

D.R.B.N.B.Karunathilaka  
Divisional Secretary  
Naula

## **LANDS THAT WERE TO HAVE BEEN LEASED FROM FARMERS**





കുറിയ കയ്യെഴുതിയ മെറ്റിയുടെ  
മീറ്റിംഗ് - പ്രോഗ്രാം

തീയതി:- 2017-06-28

സമയം:- ൧൦.൦൦

മുദ്രാലയം:- ഗ്രാമ പഞ്ചായത്ത് കമ്മീഷൻ ഓഫീസ്

മുദ്രാലയം:- പ്രോഗ്രാം മെറ്റിയുടെ

ഈ കമ്മീഷൻ മെറ്റിയുടെ കയ്യെഴുതിയ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ - മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ

മെറ്റിയുടെ മെറ്റിയുടെ

കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ

മെറ്റിയുടെ മെറ്റിയുടെ

ഗ്രാമ പഞ്ചായത്ത് കമ്മീഷൻ ഓഫീസ്  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ  
കയ്യെഴുതിയ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ മെറ്റിയുടെ

2

ප්‍රථම නිලධාරී - කොකාලියානු මුහුදු පරාසයේ  
තම සාකච්ඡා පත්‍රයක් හරහා සුදුසු වන  
මෙන්ම ලබා දී. කෙසේ වෙතත් පසුව  
සුදුසු මුදල නොපැයීමට ලෙසට මුදල  
කිරීම ලැබේ.

M. G. P. වසංගත (මුහුදු පරාසය - මහල ප්‍රාදේශීය  
ලේකම් කාර්යාලය) - හෙබ්බානා 12 වන  
මුහුදු මේ වගන්තිය 38(a) වගන්තිය යටතේ  
නොපැයීමට - කළුගල සිංහලයා නොපැයීම  
විටත් නොපැයීම පිළිබඳව ප්‍රකාශ කරන ලදී  
වන මුදල මෙම ප්‍රදානය මුදල නොපැයීම  
සිදුවන බැවින් පිළිබඳව පිළිබඳව කරන ලදී  
ලැබේ.

මෙම පත්‍රය පිළිබඳව නිලධාරී - මෙම පත්‍රය  
විටත් පසුව සිදුවන බැවින් පිළිබඳව  
පසුව සුදුසු මුදල නොපැයීමට නිලධාරී  
කරන ලැබේ.

මුහුදු පරාසයේ කොකාලියානු ප්‍රදානය  
පිළිබඳව මේ පිළිබඳව, මෙම 38(a) වග-  
න්තිය යටතේ පිළිබඳව පිළිබඳව කරන ලදී  
පිළිබඳව පිළිබඳව පිළිබඳව M/L 66/2011/107  
හි මුදල නොපැයීමට මෙම ප්‍රදානය මුදල  
පිළිබඳව කළුගල සිංහලයා සුදුසු වන  
කළුගල සිංහලයා සුදුසු වන මුදල  
මුදල මෙම පිළිබඳව පිළිබඳව  
කළුගල සිංහලයා සුදුසු වන

B. KUMARASINGHE  
Senior Resettlement Officer  
Upper Elahera Canal Project  
Mahaweli Authority of Sri Lanka  
Madugama.

23/06/2017

## **Minutes of the meeting conducted with the community**

**Date – 23.06.2017**

**Time – 10.00 am**

**Venue – Grama Niladari Office – Leloya**

**Participants - attached with this document**

**The following issues were discussed at the meeting**

The Deputy Project Director UEC chaired the meeting and welcomed all participants and explained the objective of the meeting.

**Mr. Piyadasa – Community member:**

Stated that his land is a paddy plot and as this is connected to a construction activity there would be debris such as empty bottles, steel and waste matter hence the land would not be suitable for paddy cultivation thereafter.

**Mr. Muthubanda – Community Member:**

He said that although the land is cultivated by 8 farmers the ownership is vested among many persons. He also proposed a land which is not cultivated at present and also land which have been already acquired under the Moragahakanda Project.

**Grama Niladari:**

The Grama Niladari Proposed payment of compensation for the land acquired on temporary basis he also requested to select land after a field inspection.

**M.G.P.Jayasigha – Land Officer Land Division- Laggala Pallegama DS division**

He stated that approximately 12 hectares of land has been acquired by the Moragahakanda Kaluganga Development Project under section 38(a). He said that these lands could be utilized for the UEC project as well.

**Senior Resettlement Officer:**

It was decided to do field inspection after the meeting.

According a field inspection was carried out after the meeting and it was decided to utilize the land already acquired by the Moragahakanda Kalu Ganga Development project under section 38(a) and survey plan No. Ma/LGG/2011/107 for UEC work.

Even though the farmers consented to release the land for the above proposes an alternative decision was taken as land was available under the Moragahakanda Kalu Ganga Development project.





Photos at the meeting and field inspection

සංවිකල්පය ඉටු කිරීමේ ලක්ෂ්‍යානුකූල සඳහා පැවැත්වෙන රැස්වීම (පල්ලිමාව) - 2017.06.23

අංක අයුරු	නම	ලිපිනය	දුරකථන අංකය	අවසාන
01	ඉ.බී.එම්.අ.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව		ඉ.බී.එම්.
02	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
03	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
04	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
05	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
06	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
07	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
08	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
09	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
10	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
11	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
12	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.
13	එම්.එම්. ඉ.බී.එම්. ඉ.බී.එම්.	පල්ලිමාව, පල්ලිමාව	071 5676207	ඉ.බී.එම්.

**B. KUMARASINGHE**  
Senior Rehabilitation Officer  
Upper Eshara Canal Project  
Mahaweli Authority of Sri Lanka  
Madakgama.

**Project Director (Upper Eshara Canal Project)**  
Mahaweli Authority of Sri Lanka  
Madakgama.



අංක අංකය	නම	ප්‍රධාන ප්‍රධාන	ප්‍රධාන ප්‍රධාන	ප්‍රධාන ප්‍රධාන
14	Burma Service Lines Bonds	PIU - UESP		
15				
16	M. S. 113. North	PIU - UESP	0714959527	
17	B. M. 2. Mandi's	PIU, UESP, MUEEP	0719978060	
18	B. S. Kabeel	PIU - CUEEP	077-6335146	
19				
20				
21				
22				
23				
24				
25				
26				
27				
28				
29				
30				
31				
32				
33				
34				
35				
36				
37				
38				
39				
40				
41				
42				
43				
44				
45				
46				
47				
48				
49				
50				
51				
52				
53				
54				
55				
56				
57				
58				
59				
60				
61				
62				
63				
64				
65				
66				
67				
68				
69				
70				
71				
72				
73				
74				
75				
76				
77				
78				
79				
80				
81				
82				
83				
84				
85				
86				
87				
88				
89				
90				
91				
92				
93				
94				
95				
96				
97				
98				
99				
100				

**B. KUMARASINGHE**  
Senior Resettlement Officer  
Upper Eelara Canal Project  
Mahaweli Authority of Sri Lanka  
Madaturugama.



ମୋଟ:- 55,210.00

ସଂସ୍କୃତିର ଉତ୍ସ

1. ആലുഷ്യം രണ്ടാം - മുതല - 206

2. തി. മനോജ് കുമാർ - മലയാളം - 708

3. ସେକ୍ସଟର୍ -

4. ശബരിമല കർമ്മക്കമ്മിറ്റി - തിരഞ്ഞെടുക്കപ്പെട്ടവർ

5. Օգնի - ֆրանսիացի լեզուով:

හි.වි.ස.ප. - නාමයෙන් ලබන මුදල

ඇමරිකා කැරන ලදී. ආගමිකයන් බලාපොරොත්තු  
 ඇමරිකා කැරන ලදී.

කුමක්ද? - දැනට  
 කුමක්ද? - දැනට

මෙම අතර බෙදීමේ අගය 1.5 වේ. එය අනුපාතයෙන්

සමස්ත බදුදෙයක් ආකෘති 2018 වර්ෂයේ සිට  
බදුදෙයක් ගෙවීම පිණිස වත් ප්‍රකාශ කරන ලදී.

ബി.എ.യുടെ ക്രമം:-

ගෞරව ස්වීයා දුකාරයන්  
 දින කපයන කපිසේ වදින්නාට

2502  
E2

ම

මෙම ආයතනයේ දින මාස ගණනේ වෙත බිදී  
නැගෙන ශ්‍රේණි කිහිපයක් පමණි.  
එකීන් අතුරින් කිහිපයක් සේවායෝගීව පවත්වා  
ගෙන තිබේ. නමුත් ඒවා වඩාත්  
මේ වන විට ප්‍රධාන වශයෙන් - සේවායෝගී  
වනාන්තරය වෙත ප්‍රවාහනය වීමට  
ප්‍රසිද්ධියෙන් පසුව තිබේ. සුදුසු වශයෙන් තිබේ  
නමුත්.

  
B. KUMARASINGHE  
Senior Resettlement  
Upper Eshara Cereals  
Mahaweli Authority of S.  
Madatugama.

## **Minutes of the meeting conducted at the Laggala Pallegama Divisional Secretary office**

**Date – 28.06.2017**

**Time – 10.00 am**

**Venue – Divisional Secretary Officer- Laggala, Pallegama**

### **Participants:**

1. Divisional Secretary – Laggala, Pallegama
2. Deputy Project Director – UEC
3. Senior Engineer – UEC
4. Senior Resettlement Officer- UEC
5. Subject Clerk – Land, DS office

### **Matters discussed:**

#### **Deputy Project Director -UECP:**

Explained the importance of the UEC MWSIP and the necessity of acquiring land on temporary basis.

#### **Divisional Secretary:**

He explained the inability to sub dividing and lease land vested to recipient on lease basis as such if land allocated on lease to farmers are required these land would be provided on lease basis from 2018.


#### **Senior Resettlement Officer:**

Explained the importance of not acting in a manner which is unfair to farmers. It was decided to select alternative land after inspection, rather than acquiring the land vested to farmer on lease

Accordingly, it was agreed to obtain maximum utilization of lands already acquired by the Moragahakanda Kalu Ganga Development project.

**MORAGAHAKANDA PROJECT LAND NEAR KALU GANGA  
FOR CONTRACTOR'S CAMP**





ප්‍ර.පො. 1937/28 - 2015 ඔක්තෝබර් 23 වැනි සිකුරාදා - 2015.10.23

### III වැනි කොටස - ඉඩම්

අධ්‍යයන ප්‍රශ්න 100 ක් (100 පිටුවකින් වැඩි)

38. වූනි විපක්ෂිය (අ) යටතේ අංශ්ථාරි

2015 ခုနှစ် 170 နှစ် အထိမ်းအမှတ်

ಕೆಳಗೆ ಕೆಳಕ್ಕೆ ಕುಗ್ಗುವ: 05/05/2007-05/05/2010  
 ಉದ್ದೇಶ: 05/05/2007-05/05/2010

[illegible][illegible]

2015 අගෝස්තු 20 දින 13 දිනී දින  
 90% ක් සහතිකයක්,  
 "මිනිසාගේ මනස",  
 100% ක්, පරිදිමිනිසා ගත්,  
 සහතිකයක්.

constant

1. අපේ අත්පත් කළේ මේ-මේය- තාවකාලි අරමුදල, මිනිසා

1. **අධිකරී විවරණය:-** සංස්ථාපිත සභාවක්, සැලසුලු විකිලිකරණය, ධූර්වකතා ඉන්ද්‍රියය ලෙසින් කොටස්වශයෙන්, පැරණිතම පැරණිතම සහ සුර ක්‍රියාකාරකයන්, අංක 9 වී කොටස්වශයෙන් නිවැරදිව කොටස්වශයෙන් කොටස්වශයෙන් කෙරේ. සැලසුලු විකිලිකරණය සහ පැරණිතම අධිකරී විකිලිකරණය 2016.10.23 වන විටිකරණය සඳහා ලද විකිලිකරණය සහ පැරණිතම අධිකරී අංක 12.3 වශයෙන් සැලසුලු සහ අනෙකුත් කොටස්වශයෙන් 0.1062 වශයෙන් සහ සභාවක් අධිකරී කොටස්වශයෙන් සභාවක්.

01. အင်္ဂလိပ် နားပါ - ရန်ကုန်မြို့တော်မှ အောက်တိုဘာလ ၁၉၇၅ ခုနှစ်၊ ဇူလိုင်လ ၁၀ ရက်၊ ၀.၀၀၇၈

ප්‍රභූතා ආනන්ද; ආනන්දගේ සමකෝණීය ප්‍රතික්ෂේපය සහ සමකෝණීය  
ප්‍රතික්ෂේපය

၇၂. အမြင့် ၈-မီတာ ၀၇ - ကုန်းပေါ်မြင့်အရှိန် အားထားသော ပုံသေပုံစံအရရှိသည့်  
- ပုံစံအရင်းအမြစ်၊ ၀.၀၀၇၆

උපුටා: අනු සහ සිව්සේ, හදුනාගැනීමට: සිව්සේ සහ සිව්සේදින  
සිව්සේ, (සිව්සේ : සිව්සේ අනු 3; සිව්සේ: අනුසන්ධිතය)

03. කැබිට් අංක 03 - අධිකරණවලින් සහයෙන් දෙපාර්තමේන්තුව  
- ප්‍රශංසා: සෙන්. 0.0471


උතුරු: පැමිණි සංඛ්‍යා 2; පැමිණෙන්නීයට සහ දකුණට : පැමිණෙන්නීයට  
සූර්යයාගේ ස්ථාන: අභිමතයේදී පැමිණිය.

11-1399



1A - C 32523 - 82 (2015/10)

www.081 71222 222 or www.dhammadownload.gov.uk or 081 71222 222



ප්‍රා. 1937/28 - 2015 ඔක්තෝබර් 23 වැනි සිංහරාජා - 2015.10.23

### III වැනි කොටස - ඉඩම්

ඉඩම් රජයට ගැනීම පිළිබඳ දැන්වීම

අධ්‍යයන ප්‍රශ්න 100 ක් (400 පිටු පරිමිතයෙන්)

38. වූනි විපක්ෂිය (අ) යටතේ අංශ්ථාරි

2015 ခုနှစ် 170 နှစ် အားလုံးအတွက်

ಕೆಎಸ್ ಎಂಜಿ ಕುಸುಮ: ರೀಡ್-05/2007+ಪೂರ್ವಿ/281.  
 ಡಾಕ್ಟರೇಟ್ ಪದವಿಕೀರ್ತಿ ಕುಸುಮ: H0/2/5/60/10.

[illegible][illegible]

2015 മേയ്ക്കുശേഷം തുടർച്ചയായി രണ്ട് വർഷം തുടർച്ചയായും, "ജീവിതം ക്ലിപ്പ്", ഏക 100%, പരമാവധി വാട്, മത്സരാർജ്ജവം.

constant

1. අපේ අත්පත් කළ මේ මිනිසුන් - ආගමික නිදහස, මිනිසා

[illegible]

01. အင်္ဂလိပ် နာမည် 01 - ရန်ကုန်မြို့တော်ရှိ ရထားလမ်း ချောင်းဖျားအနီးရှိ ရွာ -  
ရွာအမည် နာမည် 0.0073

[illegible]

12. အမှတ် ၈-အ 02 - တိုက်ပေါ်တူရိယံ အစားအသုံး ဝယ်ယူမှုအတွက်  
= တိုက်ပေါ် အစား 0.0071

උපුටා: අග්‍ර සහ චිත්‍රපට, ප්‍රකාශනවිධාන: චිත්‍රපට සහ සම්පාදන  
 කලා, (ප්‍රකාශන: කලාපි අංක 3, 2005): අනුපාතිකවිධාන.

03. කැබිට් අංක 03 - අධිකරණවලින් සහයෙන් දෙවැනිවැන්නින්  
- ප්‍රශංසා: හෙයි, 0.0471

උතුරු: පැමිණි මග 2, පැනවෙහිට මග දකුණට : පෙරිනෙල්ල  
සුළුපිහිටමිට: අම්බන්දිලසුළුපි.

11-1399



1A - C 32523 - 82 (2015/10)

www.0811-2100222-2100222.org

[illegible]

11-160

ඉඩම් අත්පත් ඇතිවේදය (460 වැනි පරිච්ඡේදය)

38 වැනි වසරකින (අ) අනුව විධානය යටතේ ඇත.

2015 444 171 444 444

ಕೆಎಸ್ ಎಮ್‌ಸಿ ಕಾಯ್ದೆ: ೨೦೧೭/೩೩/೨೦೧೭/೪೫೬/೧೩  
 ಉಲ್ಲೇಖ: ಕರ್ನಾಟಕದ ಎಮ್‌ಸಿ ಕಾಯ್ದೆ II 1/3/17

අදාළ අවස්ථාවේ ඇමතිවරයාගේ (460 වැනි පරිච්ඡේදයේ 3 වැනි වගන්තියේ) (a) කොටස, විධායකයාට (b) අවශ්‍ය වන්නා වූ සියලුම අනුමැති, අවම වශයෙන් ප්‍රතිපත්ති කොටස්වලටම අදාළකරනු ලබන කොටස්වලට අයත්වන්නා වූ සියලුම තොරතුරු සැපයීමට යොමු වේ. (b) වැනි කොටසට අනුකූලව විධායක ඇමතිවරයා විවිධාකාරව ක්‍රියාත්මක කරයි. එම විවිධාකාර විධිවිධාන අනුමැති කිරීම සඳහා අවශ්‍ය වන අනුමැති කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, එම කොටස්වලට (b) වැනි කොටසට අදාළවන සියලුම තොරතුරු සැපයීමට යොමු කරයි.

ପଞ୍ଜି. କର୍ମ. ଶ୍ରୀ ଶ୍ରୀ. ପଞ୍ଜି. ପ୍ରାୟୋଗିକା,  
ପ୍ରତିଷ୍ଠା ପ୍ରାୟୋଗିକା

2015 අන්තර්ජාතික මහා 21 වැනි දින,  
ඉඩම්, පරිසරය, සහ  
ජීවිකා පද්ධති,  
පරිසරය සහ  
පරිසරය

coagBnc

1. કુલિશી જાતનાં શુભીશી કિલ્લામાં. - ઘાઘડીયાં, સેલમાં, ભાંગેલાં.

[illegible]

91. කැබ්ලි අක්කර 'ජ' - පල්ලියම - ප්‍රමාණය: මෙන්, 0.1487  
උතුරු: එයට වම්පසින් සීගතා පල්ලිය; නැංගොත්තිට: කැබ්ලි අක්කර ඩී,  
දකුණ: කැබ්ලි අක්කර ඊ රේ යන තෙව්, බූරුවැටි: එයට වම්පසින් සීගතා  
පල්ලිය.

02. ଆନିମା କାନ୍ଦେ 'ଝି' - ଚକ୍ରପତି - ପ୍ରକାଶନ: ୧୯୯୧, ୦.3୫୮  
 ୦୩. ଯେଉଁ ଗିଳିଶି ଯିବା ଚକ୍ରପତି, ବାହାବାସିନୀ: ଆନିମା କାନ୍ଦେ  
 ଝି: ୧୯୯୩: ଆନିମା କାନ୍ଦେ ୦୧, ୦୧: ୧୯୯୩: ଆନିମା କାନ୍ଦେ ୧.

13. **ଆସିରି** **କାହଳ** 'ବି' - **ଚଉଳିଆ** - **ପ୍ରତିଶବ୍ଦ** : **କାହଳ** 9.3.87  
 ଚଉଳା: ଚଉଳ ବିଲଟି ଯିବା ଚଉଳିଆ; ଆସିରିଆ: ଆସିରି କାହଳ  
 14. **କାହଳ** : ଆସିରି କାହଳ ବି. ଚଉଳ ଚଉଳିଆ, ଚଉଳିଆ ଆସିରି ବି.

Page - 3



- Page - 4

[illegible]

7. ඇල්ෆි අක්ෂර ෪෦ - ඇල්ෆි ෧ - ෧෦෦෦෦ ෦.0000  
 ෮. ඇල්ෆි ෨ - ෨෦෦෦෦ ෦.0000  
 9. ඇල්ෆි 3 - 3෦෦෦෦ ෦.0000  
 10. ඇල්ෆි 4 - 4෦෦෦෦ ෦.0000  
 11. ඇල්ෆි 5 - 5෦෦෦෦ ෦.0000  
 12. ඇල්ෆි 6 - 6෦෦෦෦ ෦.0000  
 13. ඇල්ෆි 7 - 7෦෦෦෦ ෦.0000  
 14. ඇල්ෆි 8 - 8෦෦෦෦ ෦.0000  
 15. ඇල්ෆි 9 - 9෦෦෦෦ ෦.0000  
 16. ඇල්ෆි 10 - 10෦෦෦ ෦.0000  
 17. ඇල්ෆි 11 - 11෦෦෦ ෦.0000  
 18. ඇල්ෆි 12 - 12෦෦෦ ෦.0000  
 19. ඇල්ෆි 13 - 13෦෦෦ ෦.0000  
 20. ඇල්ෆි 14 - 14෦෦෦ ෦.0000  
 21. ඇල්ෆි 15 - 15෦෦෦ ෦.0000  
 22. ඇල්ෆි 16 - 16෦෦෦ ෦.0000  
 23. ඇල්ෆි 17 - 17෦෦෦ ෦.0000  
 24. ඇල්ෆි 18 - 18෦෦෦ ෦.0000  
 25. ඇල්ෆි 19 - 19෦෦෦ ෦.0000  
 26. ඇල්ෆි 20 - 20෦෦෦ ෦.0000  
 27. ඇල්ෆි 21 - 21෦෦෦ ෦.0000  
 28. ඇල්ෆි 22 - 22෦෦෦ ෦.0000  
 29. ඇල්ෆි 23 - 23෦෦෦ ෦.0000  
 30. ඇල්ෆි 24 - 24෦෦෦ ෦.0000  
 31. ඇල්ෆි 25 - 25෦෦෦ ෦.0000  
 32. ඇල්ෆි 26 - 26෦෦෦ ෦.0000  
 33. ඇල්ෆි 27 - 27෦෦෦ ෦.0000  
 34. ඇල්ෆි 28 - 28෦෦෦ ෦.0000  
 35. ඇල්ෆි 29 - 29෦෦෦ ෦.0000  
 36. ඇල්ෆි 30 - 30෦෦෦ ෦.0000  
 37. ඇල්ෆි 31 - 31෦෦෦ ෦.0000  
 38. ඇල්ෆි 32 - 32෦෦෦ ෦.0000  
 39. ඇල්ෆි 33 - 33෦෦෦ ෦.0000  
 40. ඇල්ෆි 34 - 34෦෦෦ ෦.0000  
 41. ඇල්ෆි 35 - 35෦෦෦ ෦.0000  
 42. ඇල්ෆි 36 - 36෦෦෦ ෦.0000  
 43. ඇල්ෆි 37 - 37෦෦෦ ෦.0000  
 44. ඇල්ෆි 38 - 38෦෦෦ ෦.0000  
 45. ඇල්ෆි 39 - 39෦෦෦ ෦.0000  
 46. ඇල්ෆි 40 - 40෦෦෦ ෦.0000  
 47. ඇල්ෆි 41 - 41෦෦෦ ෦.0000  
 48. ඇල්ෆි 42 - 42෦෦෦ ෦.0000  
 49. ඇල්ෆි 43 - 43෦෦෦ ෦.0000  
 50. ඇල්ෆි 44 - 44෦෦෦ ෦.0000  
 51. ඇල්ෆි 45 - 45෦෦෦ ෦.0000  
 52. ඇල්ෆි 46 - 46෦෦෦ ෦.0000  
 53. ඇල්ෆි 47 - 47෦෦෦ ෦.0000  
 54. ඇල්ෆි 48 - 48෦෦෦ ෦.0000  
 55. ඇල්ෆි 49 - 49෦෦෦ ෦.0000  
 56. ඇල්ෆි 50 - 50෦෦෦ ෦.0000  
 57. ඇල්ෆි 51 - 51෦෦෦ ෦.0000  
 58. ඇල්ෆි 52 - 52෦෦෦ ෦.0000  
 59. ඇල්ෆි 53 - 53෦෦෦ ෦.0000  
 60. ඇල්ෆි 54 - 54෦෦෦ ෦.0000  
 61. ඇල්ෆි 55 - 55෦෦෦ ෦.0000  
 62. ඇල්ෆි 56 - 56෦෦෦ ෦.0000  
 63. ඇල්ෆි 57 - 57෦෦෦ ෦.0000  
 64. ඇල්ෆි 58 - 58෦෦෦ ෦.0000  
 65. ඇල්ෆි 59 - 59෦෦෦ ෦.0000  
 66. ඇල්ෆි 60 - 60෦෦෦ ෦.0000  
 67. ඇල්ෆි 61 - 61෦෦෦ ෦.0000  
 68. ඇල්ෆි 62 - 62෦෦෦ ෦.0000  
 69. ඇල්ෆි 63 - 63෦෦෦ ෦.0000  
 70. ඇල්ෆි 64 - 64෦෦෦ ෦.0000  
 71. ඇල්ෆි 65 - 65෦෦෦ ෦.0000  
 72. ඇල්ෆි 66 - 66෦෦෦ ෦.0000  
 73. ඇල්ෆි 67 - 67෦෦෦ ෦.0000  
 74. ඇල්ෆි 68 - 68෦෦෦ ෦.0000  
 75. ඇල්ෆි 69 - 69෦෦෦ ෦.0000  
 76. ඇල්ෆි 70 - 70෦෦෦ ෦.0000  
 77. ඇල්ෆි 71 - 71෦෦෦ ෦.0000  
 78. ඇල්ෆි 72 - 72෦෦෦ ෦.0000  
 79. ඇල්ෆි 73 - 73෦෦෦ ෦.0000  
 80. ඇල්ෆි 74 - 74෦෦෦ ෦.0000  
 81. ඇල්ෆි 75 - 75෦෦෦ ෦.0000  
 82. ඇල්ෆි 76 - 76෦෦෦ ෦.0000  
 83. ඇල්ෆි 77 - 77෦෦෦ ෦.0000  
 84. ඇල්ෆි 78 - 78෦෦෦ ෦.0000  
 85. ඇල්ෆි 79 - 79෦෦෦ ෦.0000  
 86. ඇල්ෆි 80 - 80෦෦෦ ෦.0000  
 87. ඇල්ෆි 81 - 81෦෦෦ ෦.0000  
 88. ඇල්ෆි 82 - 82෦෦෦ ෦.0000  
 89. ඇල්ෆි 83 - 83෦෦෦ ෦.0000  
 90. ඇල්ෆි 84 - 84෦෦෦ ෦.0000  
 91. ඇල්ෆි 85 - 85෦෦෦ ෦.0000  
 92. ඇල්ෆි 86 - 86෦෦෦ ෦.0000  
 93. ඇල්ෆි 87 - 87෦෦෦ ෦.0000  
 94. ඇල්ෆි 88 - 88෦෦෦ ෦.0000  
 95. ඇල්ෆි 89 - 89෦෦෦ ෦.0000  
 96. ඇල්ෆි 90 - 90෦෦෦ ෦.0000  
 97. ඇල්ෆි 91 - 91෦෦෦ ෦.0000  
 98. ඇල්ෆි 92 - 92෦෦෦ ෦.0000  
 99. ඇල්ෆි 93 - 93෦෦෦ ෦.0000  
 100. ඇල්ෆි 94 - 94෦෦෦ ෦.0000  
 101. ඇල්ෆි 95 - 95෦෦෦ ෦.0000  
 102. ඇල්ෆි 96 - 96෦෦෦ ෦.0000  
 103. ඇල්ෆි 97 - 97෦෦෦ ෦.0000  
 104. ඇල්ෆි 98 - 98෦෦෦ ෦.0000  
 105. ඇල්ෆි 99 - 99෦෦෦ ෦.0000  
 106. ඇල්ෆි 100 - 100෦෦෦ ෦.0000  
 107. ඇල්ෆි 101 - 101෦෦෦ ෦.0000  
 108. ඇල්ෆි 102 - 102෦෦෦ ෦.0000  
 109. ඇල්ෆි 103 - 103෦෦෦ ෦.0000  
 110. ඇල්ෆි 104 - 104෦෦෦ ෦.0000  
 111. ඇල්ෆි 105 - 105෦෦෦ ෦.0000  
 112. ඇල්ෆි 106 - 106෦෦෦ ෦.0000  
 113. ඇල්ෆි 107 - 107෦෦෦ ෦.0000  
 114. ඇල්ෆි 108 - 108෦෦෦ ෦.0000  
 115. ඇල්ෆි 109 - 109෦෦෦ ෦.0000  
 116. ඇල්ෆි 110 - 110෦෦෦ ෦.0000  
 117. ඇල්ෆි 111 - 111෦෦෦ ෦.0000  
 118. ඇල්ෆි 112 - 112෦෦෦ ෦.0000  
 119. ඇල්ෆි 113 - 113෦෦෦ ෦.0000  
 120. ඇල්ෆි 114 - 114෦෦෦ ෦.0000  
 121. ඇල්ෆි 115 - 115෦෦෦ ෦.0000  
 122. ඇල්ෆි 116 - 116෦෦෦ ෦.0000  
 123. ඇල්ෆි 117 - 117෦෦෦ ෦.0000  
 124. ඇල්ෆි 118 - 118෦෦෦ ෦.0000  
 1

[illegible]

41. ಮಗ್ಗಲಿ ಕಾಲುವೆ ಕೆರೆ - ಅಧಿಕಾರ - ರಾಜ್ಯಪಾಲರ ಅಧಿಕಾರ 3/125  
ರಾಜ್ಯದ ಮಗ್ಗಲಿ ಕಾಲುವೆ ಕೆರೆಯಲ್ಲಿರುವ ಕೆರೆ, ಮುಖಾಂತರವು ಮಗ್ಗಲಿ ಕಾಲುವೆ ಕೆರೆ  
ಯ ಕೆರೆಗೆ ಸೇರಿದ ಕಾಲುವೆ ಮಗ್ಗಲಿ ಕಾಲುವೆ ಕೆರೆಗೆ ಸೇರಿರುವ ಕೆರೆ.

41. જાણી જાણ 'કેડ' - અર્થશૂન્ય - પ્રશ્નકર્તા: જાન. 9, 1995  
 હજુ: જાણી જાણ 'કેડ', અજાણતા: જાણી જાણ 'કેડ' ના  
 કોઈ, હજુ: જાણી જાણ 'કેડ', ભૂલિયા: જાણી

4) කැමරි අවස්ථා රහස් - ඇල්බට් - ඉන්කෝ අවස්ථා (0874)  
අයුතු කැමරි අවස්ථා වී; පාරනෙමිට් - සුළුපිටි ලක්ෂණය  
(09-06) බිම්බේ යියා හා පොසොන නගනු ලැබූ ඇල්බට් හා කැමරි  
අවස්ථා වී; අංශික: කැමරි අවස්ථා රහස් (08)

[illegible]

12 - 342



Notice under section 2 of the Land Acquisition Act (Chapter 460) as amended by the Land Acquisition (Amendment) Act No. 28 of 1964.

My Ref. No: 1/3/3/1/27/A

Land Ministry's Ref. No: LD/05/2010/MV/135

Having been duly directed by the Honourable Minister of Land and Land Development under sub-section (1) of section 2 of the Land Acquisition Act, (Chapter 460) as amended by the Land Acquisition (Amendment) Act No. 28 of 1964, I hereby give public notice by sub-section 1 of that section that the land in the area described below is required in the Lel Oya Grama Niladhari Division for the resettlement of families whose lands would be submerged due to the proposed construction of Moragshakanda Reservoir under the Moragshakanda and Kalu Ganga Development Project of Sri Lanka Mahaweli Authority.

Description of Land: An allotment of land situated in Lel Oya (E 396) Grama Niladhari Division in Laggala Pallegama Divisional Secretary's Division in Matale District, Central Province, and bounded as follows:

Name of the Claimant of the Land and the Name of the Land: The list of names of the claimants is mentioned in the annexure.

The extent of the proposed land to be acquired: A portion of Lel Oya Grama Niladhari Division  
Approx. 118 Acres.

North :	Remaining portion of Land in (E 396) Lel Oya Grama Niladhari Division
East :	Remaining portion of Land in (E 396) Lel Oya Grama Niladhari Division and Lel Oya
South :	Remaining portion of Land in (E 396) Lel Oya Grama Niladhari Division and Lel Oya
West :	Digamawana Nature Reserve and Remaining portion of Land in (E 396) Lel Oya Grama Niladhari Division

I hereby authorize the Superintendent of Survey, Matale or any officer acting under the written directions to enter any land in the aforesaid area, together with such persons, implements, materials, vehicles and animals as may be necessary, and

- (a) Survey and take levels of the land,
- (b) Dig or bore into the sub-soil of that land,
- (c) Cut out the boundaries of that land and the intended line of any work proposed to be done on that land
- (d) Mark such levels, boundaries and line by placing marks and cutting trenches,
- (e) Where otherwise the survey of that land cannot be completed and such levels taken and such boundaries and line marked cut down and clear away any part of any standing crop, fence of jungle on the land,
- (f) And do all other acts necessary to ascertain whether that land is required

Divisional Secretary, (Ct. 20)  
Laggala Pallegama.

2010/11/22  
Divisional Secretary's Office, Laggala Pallegama

[illegible]

**List of Lands given by the Forest Conservation Department for Agro-Frostery - 1998**  
(Lel Oya 2nd Section)

Serial No.	Name	Address	Extent of Land hectares
01	P.G.Panchmenika	Lel Oya, Haththota Amuna	0.4
02	R.M.Amarawathy	- do -	0.4
03	H.M.Ekanayake	- do -	0.4
04	M.M.Ganini Gunaratne	- do -	0.4
05	E.G.Bisomenika	- do -	0.4
06	M.H.M.Sarathkumara	- do -	0.4
07	M.G.Gunaratne Banda	- do -	0.4
08	E.G.Dingiramma	- do -	0.4
09	P.G.Bandara Moolice	- do -	0.4
10	E.G.Tikiri Banda	- do -	0.4
11	P.G.K.Rouhan Thilakarathne	- do -	0.4
12	P.K.G.Jayaseena	5 <sup>th</sup> Mile Post, Haththota Amuna	0.4
13	A.G.Jayaseena	Lel Oya, Haththota Amuna	0.4
14	E.M.Deyaratne	- do -	0.4
15	E.M.Deyaratne M.G.Garawa	- do -	0.4
16	S.P.Wimalaratne	- do -	0.4
17	M.G.Nihal Samartha Kumara	- do -	0.4
18	U.G.Punchi Banda	- do -	0.4
19	M.G.Jayaseena	- do -	0.4
20	M.G.Bisomenika	- do -	0.4
21	M.G.Samarasekera	- do -	0.4
22	M.G.Chandana Kumara (U.G.Karunawathie)	- do -	0.4
23	E.G.Janaka Kumarasinghe	- do -	0.4
24	R.M.Ajith Wijesinghe	- do -	0.4
25	R.M.Sumanaratne	- do -	0.4
26	M.G.Sarath Wijesuriya	- do -	0.4
27	H.M.Horath Kumara	- do -	0.4
28	P.G.Anoma Priyadarshani	- do -	0.4
29	R.M.G.Ansarasuriya	- do -	0.4
30	R.M.Suranjith Wijerathne	- do -	0.4
31	E.G.Ranasinghe Banda	- do -	0.4
32	E.G.Ekanayake	- do -	0.4
33	M.G.Somawathie	- do -	0.4
34	M.G.Hemmenika	- do -	0.4
35	A.G.Loelawathie	- do -	0.4
36	A.G.Lekubanda	- do -	0.4
37	E.M.Thilak Bandara	- do -	0.4
38	M.G.Kumaribamy	- do -	0.4
39	M.G.Dissanayake	- do -	0.4
40	R.M.Saman Kumari	- do -	0.4
41	A.G.Mahinda Kumari	- do -	0.4
42	P.K.G.Ukkumenuka	- do -	0.4
43	A.M.Janaki Aththanayake	- do -	0.4
44	M.G.Samarakoon Banda	5 <sup>th</sup> Mile Post, Haththota Amuna	0.4
45	M.G.Nandawathie	Lel Oya, Haththota Amuna	0.4
46	E.G.Gunaratne Banda M.G.Pennawathie	- do -	0.4
47	M.G.Senevirathne Banda	- do -	0.4
48	M.G.Leelarathne Banda	- do -	0.4
49	K.G.Sriyani Chandima Gunathilake	- do -	0.4
50	U.G.Wijerathne Banda	- do -	0.4

Page - 3

ආ. අග පදිංචි කිරීමේ කටයුතු සඳහා වූ ක්ෂේත්‍රයේ කාර්යාලීන (මුද්‍රා ප්‍රස්තු)

පල්ලියක (F 396) භාග කළමනාකරණය - මුද්‍රා ප්‍රස්තු

සෑහි ගණය සමබර කළ යුතුය.

පල්ලියක කාර්ය කළමනාකරණය (02 කොටස)						
පිටත සටහනේ සටහන						
1	ජී.ජී. පල්ලිය මැණික	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	30029	2	0 0
2	ජී.ජී. පල්ලියක සටහන	එම	සටහන	6589	1	0 0
3	ජී.ජී. පල්ලියක සටහන	එම	සටහන	6588	2	0 0
4	ජී.ජී. පල්ලියක සටහන	එම	සටහන	6590	1	0 0
5	ජී.ජී. පල්ලියක සටහන	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	6590	0	3 0
6	ජී.ජී. පල්ලියක සටහන (සහකාරයාට අනුමැතිය)	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	6590	0	3 0
7	ජී.ජී. පල්ලියක සටහන (සහකාරයාට අනුමැතිය)	එම	සටහන	21034	2	3 32
8	පු.පි. පල්ලියක සටහන	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	612	50	
පල්ලියක කාර්ය කළමනාකරණය (02 කොටස)						
9	ජී.ජී. පල්ලියක සටහන	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	-	2	0 0
10	ජී.ජී. පල්ලියක සටහන (සහකාරයාට අනුමැතිය)	එම	සටහන	-	0	3 0
11	ජී.ජී. පල්ලියක සටහන (සහකාරයාට අනුමැතිය)	පල්ලියක, සහකාරයාට අනුමැතිය	සටහන	-	2	0 0
12	ජී.ජී. පල්ලියක සටහන	එම	සටහන	-	1	0 0
13	ජී.ජී. පල්ලියක සටහන	එම	සටහන	-	1	0 0



19/08 - අනෙක් වගකීම් සඳහා සඳහා වන සංවර්ධන සහයෝගීතාවය සහතික ලබාදී ඇති අංක 2 ප්‍රතිමාව (ප්‍රතිමාව 2 නැත)

අනු අංකය	නම	ලිපිනය	ප්‍රතිමා සහතිකය
1	වි.ජී. ප්‍රාදේශීය	ප්‍රදේශීය, සහයෝගීතාවය	0.4
2	අධ්‍යයන, අභ්‍යන්තර	එම	0.4
3	අධ්‍යයන, විද්‍යාත්මක	එම	0.4
4	අධ්‍යයන, සාමාන්‍ය	එම	0.4
5	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
6	අධ්‍යයන, සාමාන්‍ය	එම	0.4
7	අධ්‍යයන, විද්‍යාත්මක	එම	0.4
8	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
9	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
10	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
11	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
12	වි.ජී. විද්‍යාත්මක	5 කණුව, සහයෝගීතාවය	0.4
13	වි.ජී. විද්‍යාත්මක	ප්‍රදේශීය, සහයෝගීතාවය	0.4
14	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
15	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
16	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
17	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
18	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
19	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
20	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
21	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
22	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
23	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
24	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
25	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
26	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
27	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
28	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
29	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
30	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
31	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
32	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
33	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
34	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
35	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
36	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
37	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
38	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
39	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
40	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
41	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
42	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
43	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
44	වි.ජී. විද්‍යාත්මක	5 කණුව, සහයෝගීතාවය	0.4
45	වි.ජී. විද්‍යාත්මක	ප්‍රදේශීය, සහයෝගීතාවය	0.4
46	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
47	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
48	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
49	වි.ජී. විද්‍යාත්මක	එම	0.4
50	වි.ජී. විද්‍යාත්මක	එම	0.4

Page 5



අංක 1932/67 – 2015 සැප්තැම්බර් 18 වැනි සිකුරාදා – 2015.09.18

### III වැනි කොටස - ඉතිරි

ඉඩම් අත්කර ගැනීමේ පනත (460 වැනි පරිච්ඡේදය)

[illegible][illegible]

(2. ಅನೇಕಿ ಕವಿತೆ 'ಬ' - ಕೇಂದ್ರೀಯ - ಪ್ರಕಾಶನ: ಕವಿತೆ. 0.348)

දැනට: රජය බිහිවේ කියන ලේල්ලිය, කැමැත්තට: කැබිලි අත්ත  
 වී: කැමැත්: කැබිලි අත්ත රට, රේ: රජ: රජ: රජ: කැබිලි අත්ත ර.

(ii) සැබැවි අත්පත් 'පි' - පෙල්ලිමිම - ප්‍රමාණය: 0.348%

ද්‍රව්‍යය: රජය විසින්ම නිකුත් කළේය; සංස්කෘතිය: සැබෑම අත්පත්  
වී; දූෂණය: සැබෑම අත්පත් වී, එහි සහ පේ; ප්‍රතිචාර: සැබෑම අත්පත් වී.

04. ଆପଣଙ୍କ ନିକଟରେ 'ପି' - ଚର୍ଚ୍ଚାମଧ୍ୟ - ପ୍ରାୟତଃ କେଉଁ, 0.348)

දැනට මග නැතහොත්: එමග මිනිසා සිටින තැනට; (සැබැ: නැගිලි අතට වී, එ මග වරි; සිටියට: නැගිලි අතට වී.

05. ଆଗି ଶବ୍ଦର 'ଟି' - ଚଳିତାବ୍ଦି - ପ୍ରାୟ: 0.345

දැනට: රජය විවිධම නිකාය පල්ලිවල; කැතොලිකයා; හින්දු  
පොයානක පොයානම් පල්ලිවල; දැනට: කැබ්ලි අක්ෂර ෨; බටහිර  
කැබ්ලි අක්ෂර ෪ පාඩු වී.

01. ಅನಿಲದ ಸ್ಥಳ 'ರ' - ಅನಿಲದ ಸ್ಥಳ - ಅನಿಲದ ಸ್ಥಳ: 0.3481

උදාහරණයක් ලෙස බිහිසම් ජීවන පරිද්දක, තාපගතියේ, පැටවු අත්තේ වී, දකුණට; පැටවු අත්තේ මේ තන මත; බටහිරට; රජය බිහිසම්-නිසාන පරිද්දක.

06. කාබනික අන්තර් 'එන්' - ප්‍රේමය - ප්‍රමාණය: 0.3437

ප්‍රථමය: කැබ්ලි අක්ෂර ඊ; නැගෙනහිරය: නිව්නම් නොයෙකුත් නොනැති  
 දෙවැනිය: දෙවැනිය: කැබ්ලි අක්ෂර සිටි නැත ඊ, බටහිරය: කැබ්ලි අක්ෂර ඊ.



මෙම අයිතිය ලබාදීම සඳහා [www.documents.gov.lk](http://www.documents.gov.lk) වෙබ් අඩවියෙන් විද්‍යා සඳහා පත්.



- Page 103

34. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.2326  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: කැබලි අත්පත් රේස් සහ  
 ඇඳ: දකුණු: ඇඳ සහ කැබලි අත්පත් රේස්, බරපට්: කැබලි අත්පත්  
 රේස් සහ රේස්.

ඉඩම් අත්පත් ගැටිලි පහත (460) වැනි පිටුවේ දක්වා ඇත.

5 වැනි විෂයක් සහිත යටතේ ප්‍රකාශය

35. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1386  
 උතුරු: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය සහ කැබලි අත්පත්  
 රේස්, කැපකෙටි: කැබලි අත්පත් රේස්, දකුණු: කැබලි අත්පත් රේස්,  
 බරපට්: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය.

මෙම ගණ වර්ෂයේ සරසු ලාභය ඉටු පරිදි ගැටළුවක් සඳහා  
 අවසාන බරපට්, එය ඉටු අත්පත් ගැටිලි පහත විධිවිධාන යටතේ  
 අත්පත් කළු ලබා ගන්න, ඉඩම් අත්පත් ගැටිලි පහත 5 වැනි  
 විෂයක් (1) උප විෂයක් යටතේ, ඉඩම් අත්පත් විෂයක් සහිතව  
 අත්පත්වන්නේ පහත සඳහන් කොටස් සහ විෂය, මෙයින් ප්‍රකාශ  
 කරයි.

36. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.2576  
 උතුරු: කැබලි අත්පත් රේස් සහ රේස්, කැපකෙටි: කැබලි අත්පත්  
 රේස් සහ ඇඳ: දකුණු: ඇඳ සහ කැබලි අත්පත් රේස්, බරපට්: බිම්පති  
 සහයාගත නොහැකි ප්‍රදේශය.

බරපට් සඳහා, පහත දිස්ත්‍රික්කයේ, ලක්ෂ්‍ය පරිදි ගැටළුවක් සඳහා  
 ප්‍රදේශය ප්‍රකාශයෙන්, ගැටළු උපරිම පත්කළු ඉටු ප්‍රකාශයෙන් ප්‍රදේශය  
 (ඉ.පි.පි. 20 දක්වා) මෙම පිටුවේ පහත දක්වා ඇත  
 එමඟින්/ප්‍රදේශය/2016/33 හා 2011.11.28 දිනැති ප්‍රකාශය අනුපිටිපිටි  
 කළයුතුය දැක්වෙන පහත සඳහන් කොටස් සහ ප්‍රමාණයන්ගෙන් යුක්ත  
 ඉටු කැබලි ප්‍රදේශය:

37. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.2720  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: ඇඳ, දකුණු: ඇඳ සහ  
 බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය; බරපට්: බිම්පති සහයාගත  
 නොහැකි ප්‍රදේශය.

01. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.4873  
 උතුරු: කැබලි අත්පත් රේස්, බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය;  
 දකුණු: කැබලි අත්පත් රේස්, බරපට්: (ප්‍රා.ස.) සහ කැබලි අත්පත් රේස්, බරපට්:  
 බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය.

38. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1129  
 උතුරු: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය; කැපකෙටි: කැබලි  
 අත්පත් රේස් සහ රේස්; දකුණු: කැබලි අත්පත් රේස්, බරපට්: ඇඳ.

02. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1312  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: කැබලි අත්පත් රේස් සහ රේස්;  
 දකුණු: බරපට් (ප්‍රා.ස.); බරපට්: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය.

39. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.0709  
 උතුරු: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය; කැපකෙටි: ප්‍රදේශය  
 සහ බරපට්; දකුණු: කැබලි අත්පත් රේස් සහ රේස්, බරපට්: කැබලි  
 අත්පත් රේස්.

03. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1921  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: බිම්පති සහයාගත නොහැකි  
 ප්‍රදේශය සහ කැබලි අත්පත් රේස්, දකුණු: බරපට් (ප්‍රා.ස.); බරපට්: කැබලි  
 අත්පත් රේස් සහ රේස්.

40. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.0512  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: ප්‍රදේශය සහ බරපට්;  
 දකුණු: කැබලි අත්පත් රේස් සහ රේස්, බරපට්: කැබලි අත්පත් රේස්  
 සහ රේස්.

04. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1668  
 උතුරු: කැබලි අත්පත් රේස් සහ බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය;  
 කැපකෙටි: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය; දකුණු: බරපට්  
 (ප්‍රා.ස.); බරපට්: කැබලි අත්පත් රේස්.

41. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1323  
 උතුරු: කැබලි අත්පත් රේස් සහ රේස්, කැපකෙටි: කැබලි අත්පත්  
 රේස් සහ රේස්; දකුණු: කැබලි අත්පත් රේස්, බරපට්: ඇඳ.

05. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1487  
 උතුරු: ඇඳ; කැපකෙටි: කැබලි අත්පත් රේස්; දකුණු: කැබලි අත්පත්  
 රේස්, මේ, සහ මේ; බරපට්: රේස් බිම්පති සහයාගත ප්‍රදේශය.

42. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1595  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: කැබලි අත්පත් රේස් සහ  
 රේස්; දකුණු: කැබලි අත්පත් රේස්, බරපට්: ඇඳ.

06. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1487  
 උතුරු: ඇඳ; කැපකෙටි: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය;  
 දකුණු: කැබලි අත්පත් රේස් සහ රේස්; බරපට්: කැබලි අත්පත් රේස්.

43. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.0242  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: ප්‍රදේශය සහ බරපට්;  
 දකුණු: බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය සහ කැබලි අත්පත් රේස්,  
 බරපට්: කැබලි අත්පත් රේස් සහ රේස්.

07. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1487  
 උතුරු: කැබලි අත්පත් රේස්, කැපකෙටි: බිම්පති සහයාගත නොහැකි  
 ප්‍රදේශය; දකුණු: කැබලි අත්පත් රේස්, බරපට්: කැබලි අත්පත් රේස්.

44. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1669  
 උතුරු: කැබලි අත්පත් රේස්; කැපකෙටි: කැබලි අත්පත් රේස්,  
 ප්‍රදේශය සහ බරපට් සහ බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය; දකුණු:  
 බිම්පති සහයාගත නොහැකි ප්‍රදේශය සහ ඇඳ; බරපට්: ඇඳ.

රේස්, මේ, රේස්, බරපට්, බරපට්,  
 ඉඩම් අත්පත්.

සහතික ඇසුරු: 2015/05/2016/088/135.  
 2015 ජූනි මස 22 වැනි දින,  
 ඉටු අත්පත් කළයුතුය.  
 "බිම්පති මැදුර", රජමල් පාර,  
 බරපට්.  
 10 - 276

08. කැබලි අත්පත් 'රේස්' - ප්‍රමාණය: පහත්, 0.1487  
 උතුරු: කැබලි අත්පත් රේස් සහ රේස්, කැපකෙටි: කැබලි අත්පත් රේස්,  
 දකුණු: කැබලි අත්පත් රේස් සහ රේස්, බරපට්: කැබලි අත්පත් රේස්.



- [illegible]

- [illegible]

එම්. ආන්. ජී. ඩී. එස්. ආචාර්යවරයා,  
දුර්විමා මාලිකාව.

සංකල්පිත අංකය: එල්ඩී/05/2010/එම්ඩී/135  
2013 ජූලි මස 22 වැනි දින,  
එම්. ඉමාද්දාහුර්,  
විධිමත් පිළිගැන්වීම,  
අමරතුරුවත්ත පාර,  
ආරක්කම්.

10-277




[illegible]

number 2 of 2 full pages

පළිතුරු. 1 : 2000

[illegible]

selected new land  
for construction site.  
VRC-2B.  
Leloya.







## **ANNEX E: COMPARISON OF THE ENTITLEMENT MATRIX MORAGAHAKANDA AND KALU GANGA PROJECT**



A. Agricultural land	Application	Entitled persons	Entitlements MKGP	Entitlements MWSIP	Comparison of the Two projects	
					MKGP	MWSIP
Loss of Agricultural Land	Land acquired for reservoir, Road Development and Elephant Corridor	Owner with Private title land	a) Compensation for land, trees and crops on market value b) Homestead & Farmstead in System 'F' will be given for loss of paddy land above 0.4 ha. or highland above 0.8 ha.	a) Compensation for land at replacement cost b) Market value for trees and crops.	Compensation is on market value and offer a land in new palace	Compensation is on replacement value
Loss of Agricultural Land	-do-	Owner with State lease land	a) Compensation for lease-hold right of land and market value for trees and crops b) Homestead & Farmstead in System 'F' will be given for loss of paddy land above 0.4 ha. or highland above 0.8 ha.	a) Compensation for loss of lease-hold land right; b) Market value for trees and crops	Compensation is on market value and offer a land in new palace	Compensation is on replacement value
Loss of Agricultural Land	-do-	Owner with State grant land	a) Compensation for land, trees and crops on market value b) Homestead & Farmstead in System 'F' will be given for loss of paddy land above 0.4 ha. or highland above 0.8 ha.	a) Compensation for land at replacement cost, and trees and crops at market value	Compensation is on market value and offer a land in new palace	Compensation is on replacement value
Loss of Agricultural Land	-do-	Owner with Private lease land	a) Compensation for lease-hold right of land and compensation for crops b) Homestead & Farmstead in System 'F' will be given for loss of paddy land above 0.4 ha. or highland above 0.8 ha.	a) Compensation for lease-hold right of land and compensation for crops	Same entitlement	Same entitlement
Loss of access to agricultural land	-do-	Tenant, User with lease	a) Compensation for lease-hold right of land and compensation for crops	a) Compensation for lease-hold right of land and compensation for crops	Same entitlement	Same entitlement

			b) Homestead & Farmstead in System 'F' will be given for loss of paddy land above 0.4 ha. or highland above 0.8 ha.			
Loss of access to agricultural land	-do-	Ande Farmer (Sharecropper)	a) Compensation for loss of Ande right b) Homestead and Farmstead will be given in System 'F' if loss land is above ½ acre.	a) Compensation for loss of <i>Ande</i> right b) compensation for crops destroyed/damaged	More benefits have given by MKGP than MWSIP	Compensation is same. No land is given
Loss of access to agricultural land	-do-	Non-titled user or squatter on State land	a) Compensation for development b) Homestead and Farmstead will be given in System 'F' if loss land is above 0.4 ha. paddy or highland above 0.8 ha.	a) Compensation for land development b) Replacement cost of structures built c) Compensation for trees and crops at market value	More benefits have given by MKGP than MWSIP	Compensation is same. No land is given
Loss of access to agricultural land	-do-	Non-titled user or squatter on Private land	a) Compensation for crops b) Homestead and Farmstead will be given in System 'F' if loss land is above 0.4 ha. paddy or highland above 0.8 ha.	a) Compensation for land development b) Replacement cost of structures built c) Compensation for trees and crops at market value	More benefits have given by MKGP than MWSIP	Compensation is same. No land is given
<b>B. Loss of Residential Land and Structure</b>						
Loss of Residential land and structure	Land acquired for reservoir, Road Development and Elephant Corridor	Owner with Private title land	a) Compensation for land, structures, trees and crops and other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development.	a) Compensation for structures and land at replacement cost, b) Trees and crops at market value.	Same Entitlements	Same Entitlements

			b) Salvage materials of structures and trees without cost. c) Homestead and Farm- stead in System 'F' d) All other assistance of MASL.	c) Salvage materials from structures and trees without cost. d) Cash grant for purchase of housing allotment. e) Transport cost and other transaction cost Cash grant for temporary shed (Rs 50,000)		
Loss of Residential land and structure	-do-	Owner with State grant land  (Main HH and Sub-family)	a) Compensation for land, structures, trees and crops and other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development. b) Salvage materials of structures and trees without cost. c) Homestead and Farm- stead in System 'F'. d) All other assistance of MASL.	a) Compensation for structures and land at replacement cost, b) Trees and crops at market value. c) Salvage materials of structures and trees without cost. d) Cash grant for purchase of housing allotment. e) Transport cost and other transaction cost f) Cash grant for temporary shed (Rs 50,000)	Same Entitlements	Same Entitlements
Loss of Residential land and structure	-do-	Owner with Private lease land  (Main HH and Sub-family)	a) Compensation for lease- hold right. b) Homestead & Farmstead in System 'F'. c) All other assistance of MASL d) Shifting & Transport allowance	a) Compensation for structures and land at replacement cost, b) Trees and crops at market value. c) Salvage materials of structures and trees without cost.	MWSIP offer cash grant to purchase a plot of land for relocation while MKGP offer alternative agricultural land for	MWSIP offer cash grant to purchase a plot of land for relocation while MKGP offer alternative agricultural land for

				d) Cash grant for purchase of housing allotment. e) Transport cost and other transaction cost f) Cash grant for temporary shed (Rs 50,000)	relocation. Other entitlements are same in the two projects.	relocation. Other entitlements are same in the two projects.
Loss of rental accommodation	-do-	Tenant, User with lease  (Main HH and Sub-family)	a) Compensation entitlement ratio under Tenancy Act. b) Homestead & Farmstead in System 'F'. c) Shifting & Transport allowance d) All other assistance of MASL	No such Aps in MWSIP		
Loss of Residential land and structure	-do-	Non-titled user, Non-permitted user or squatter on State land (Main HH and Sub-family)	a) Compensation for development b) Homestead & Farmstead in System 'F'. c) Shifting & Transport allowance d) All other assistance of MASL	No effect to this Category		
<b>C. Commercial Land and Structure</b>						
Loss of Commercial land and Structure	Land acquired for reservoir, Road Development and Elephant Corridor	Owner with Private title land	a) Compensation for land and structure b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this Category		



Loss of Commercial land and Structure	-do-	Owner with State lease land	a) Compensation for lease-hold right for land and compensation for structure b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		
Loss of Commercial land and Structure	-do	Owner with State grant land	a) Compensation for land and structure b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		
Loss of Commercial land and Structure	-do-	Owner with Private lease land	a) Compensation for lease-hold right b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		

Loss of Commercial Structure	-do-	Tenant (part of compensation under the Tenancy Act.)	a) Compensation under Tenancy Act b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		
Loss of Commercial Structure	-do-	Non-title user on public land	a) Compensation for structures b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		
Loss of Commercial Structure	-do	Non-title user on private land	a) Compensation for loss of business b) Commercial site in System 'F' c) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development d) Other assistance of MASL	No effect to this category		
<b>D. Business</b>						
Loss of Business						

	Land acquired for reservoir, Road Development and Elephant Corridor	Registered Business	a) Compensation for land and structure b) Compensation for loss of Business c) Commercial site in System 'F' d) Salvage materials of structure e) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development f) Other assistance of MASL	No effect to this category		
Loss of Business	-do-	Non-registered Business	a) Compensation for land and structure b) Commercial site in System 'F' c) Salvage materials of structure d) Other compensation entitlement under Circular No. 4/2008 of Ministry of Land and Land Development e) Other assistance of MASL	No effect to this category		
<b>E. Other Privet Property or Secondary Structure</b>						
Partial or complete loss of other property or secondary structure (i.e. shed, outdoor latrine, rice store, animal pen etc.)	Land acquired for reservoir, Road Development and Elephant Corridor	Owners of structures (regardless, if the land is owned or not)	a) Compensation for land and structure b) Salvage materials of structure c) Compensation for loss of Business	a) Compensation for structures and land at replacement cost, b) Trees at market value. c) Cash grant for purchase of housing allotment. d) Salvage materials of structures and trees without cost.		

				Cash grant for temporary shed (Rs. 50,000)		
Loss of tombs or graves	-do-	All Owners	a) If it is a family cemetery, compensation will be paid for land and structure b) If it is a local authority, compensation will be paid to such authority c) Cemetery will be provided at the new settlement sites.	a) In case of a family cemetery, compensation at replacement value will be paid for the lost land and structure  b) If it is a public facility run by a local authority, compensation will be paid to the local authority		
<b>F. Income of Employees or Hired Labours</b>						
<b>F.2 Temporary Affected</b>						
While business re-establishes (i.e. reorganizing on remaining land or relocating in the same area)		All affected employees, wage or daily labourers in private or government businesses\	Wage compensation will be paid for the period of closure of business	No effect to this category		
<b>F.2 Permanently Affected</b>						
Job loss due to relocation of business to another area or business operator decides not to re-establish		All affected employees, wage or daily labourers in private or government businesses	Compensation will be paid to affected employees under Workmen's Compensation Law.	No effect to this category		
<b>G. Trees and standing Crops (Already included under A)</b>						



Loss of crops and Trees		Persons who cultivate crops and/ or own trees. (regardless if the land is owned or not)	Compensation will be paid	Compensation will be paid	Same Entitlement	Same Entitlement
<b>H. Livelihood Restoration and Rehabilitation Assistance</b>						
<b>H.1 Material Transport Allowance</b>						
i) Reorganization of residential or commercial structure		APs reorganizing or re-building on same plot	a) Payment of Shifting allowance b) Payment of Transport allowance	a) Payment of Shifting allowance b) Payment of Transport allowance	Same Entitlement	Same Entitlement
ii) AP requiring relocation for housing or business		Relocating APs.	a) Payment of Shifting allowance b) Payment of Transport allowance	a) Payment of Shifting allowance b) Payment of Transport allowance	Same Entitlement	Same Entitlement
<b>H.2 Transition Subsistence Allowance</b>						
Severe or significant impact (including relocation)		Each member of severely affected household	Payment will be made under Circular No. 4/2008.	As per LA 2009 Regulations.	Same Entitlement	Same Entitlement
<b>H.3 livelihood Restoration (Grant and Training)</b>						
i) Permanent effects on livelihood		APs/household	a) Vocational & Skill training will be provided b) Rs.10,000/= per person will be provided as a loan for Income generating programme c) Food assistance under WFP	a) Vocational & skill training will be provided b) Training allowance and cash grant will be provided c) Work at project sites	Same of the restoration with food assistance	Same of the restoration no food assistance

ii) Permanent effects on livelihood		Two members of APs/household	a) Vocational & Skill training will be provided b) Rs.10,000/= per person will be provided as loan for Income generating programme c) Food assistance under WFP	a) Vocational & skill training will be provided b) Training allowance and cash grant will be provided c) Work at project sites	Same of the restoration with food assistance	Same of the restoration no food assistance
iii) Permanent effects on livelihood		Severely affected farmers remaining on affected land	a) Vocational & Skill training will be provided b) Rs.10,000/= per person will be provided as loan for Income generating programme c) Food assistance under WFP	a) Vocational & skill training will be provided b) Training allowance and cash grant will be provided c) Work at project sites	Same of the restoration with food assistance	Same of the restoration no food assistance
<b>H 4. Special Assistance</b>						
Effects on vulnerable APS		Vulnerable APs including the poor, elderly APs, ethnic minority households and disabled	a) Payment of subsistence of Rs.3000/= per month over 18 months. b) Rs.25,000/= income restoration grant.	a) Rs.25,000/= cash grant b) Priority in membership in Income restoration and improvement programmes c) assistance in official document search and registration.	Subsistence is paying over 18 months no assistance in official documents	No Subsistence But provide assistance in official documents
<b>I. Community Assets</b>						
Loss of buildings & other structures (schools, temples, hospital, walls etc.) infrastructure (local roads, footpaths, bridges, irrigation,		Divisional Secretary division, urban ward, village, local community or local authority owning or	a) All infrastructure facilities will be provided at new resettlement sites. b) Existing facilities will be re-established in the locality where necessary.	All lost infrastructure facilities will be rehabilitated to their original conditions. b) If such affected infrastructure facilities cannot be provided, alternative infrastructure facilities will be provided	Same Entitlement	Same Entitlement

water points or communal hand pumps etc.), common resources (such as water supply, community forests etc.)		benefiting from community property, infrastructure or resources.				
<b>Any unanticipated adverse impact due to project intervention</b>						

\_\_\_\_\_ : Entitlement provided under LAA

===== : Entitlement additionally provided under Circular No. 20/2008 of ML & LD

Without underline: Entitlement additionally provided under NIRP



















